



லாீகை லாீகை 2012
வருடாந்த அறிக்கை 2012
ANNUAL REPORT 2012

<p>මහින්ද චින්තනය ඉදිරි දැක්ම 2010 மகிந்தசிந்தனை - எதிர்கால தொலைநோக்கு 2010 Mahinda Chinthana - Future Vision 2010</p>	03
<p>අමාත්‍යතුමන්ගේ පණිවිඩය அமைச்சரின் செய்தி Message from Minister</p>	04 - 05
<p>නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ පණිවිඩය பிரதி அமைச்சரின் செய்தி Message from Deputy Minister</p>	06 - 07
<p>දර්ශනය தொலைநோக்கு Vision</p>	08
<p>මෙහෙවර குறிக்கோள் Mission</p>	09
<p>පොදු අභිමතාර්ථ பொது இலக்கு Common Goals</p>	10
<p>ප්‍රධාන ක්‍රියාකාරකම් முக்கியநடவடிக்கைகள் Main Activities</p>	11
<p>ආයතනික තොරතුරු கூட்டுத்தகவல்கள் Corporate Information</p>	12 - 13
<p>අධ්‍යක්ෂ මණ්ඩලය பணிப்பாளர் சபை Board of Directors</p>	14 - 15
<p>කළමනාකාර කණ්ඩායම முகாமைத்துவ அணியினர் Management Team</p>	16
<p>සභාපතිතුමන්ගේ පණිවිඩය தலைவரின் அறிக்கை Chairman's Statement</p>	18 - 21
<p>නියෝජ්‍ය සභාපතිතුමන්ගේ පණිවිඩය பிரதித் தலைவரின் அறிக்கை Deputy Chairman's Statement</p>	22 - 24
<p>මෙහෙයුම් සමාලෝචනය மீளாய்வு நடவடிக்கைகள் Review of Operations</p>	26 - 31
<p>වසර 5ක කාල සීමාව තුළ පෙන්නුම් කළ භෞතික ප්‍රගතිය கடந்தஐந்துவருடத்தினுள் பௌதீகரீதியிலானசெயலாற்றுகை கால் நடைமற்றும் பயிர் உற்பத்தி Physical performance of the past 05 years</p>	32 - 57
<p>මූල්‍ය ප්‍රකාශන 2012 நிதி அறிக்கை 2012 Financial Reports 2012</p>	60 - 119 122 - 183 186 - 248

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
தேசிய கால்நடை வள அபிவிருத்தி சபை
National Livestock Development Board



ජාතික පශු සම්පත් මණ්ඩලය ව්‍යාපාරික කටයුතු අරඹා හතළිස් වසරට පා තබන්නේ ශ්‍රී ලංකාවේ පශු සම්පත් කර්මාන්තයේ පෙරගමන්කරු ලෙස සාඩම්බර අතීතයකට හිමිකම් කියමිනි. පශු සම්පත් හා පොල් වගාවන් එකට මුසු වූ ගොවිපල 30ක් මණ්ඩලය යටතේ පාලනය කෙරේ. ගොවීන්ට සිද්ධාන්තික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දෙන පුහුණු මධ්‍යස්ථානයක්ද මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලැබේ.

இலங்கையில் கால்நடைத்துறையில் முன்னின்று உழைத்தவர்கள் என்ற பெருமையை நிலைநாட்டிய தேசிய கால்நடைவள அபிவிருத்தி சபை தனது வர்த்தகசெயற்பாடுகளை ஆரம்பித்து 40 ஆவது வருடத்தில் தடம் பதிக்கிறது.

தற்போது இச்சபை கால்நடை மற்றும் தென்னைசெய்கை என ஒருங்கிணைந்த 30 பண்ணைகளை நிர்வகித்துவருகின்றது. அறிவாற்றல்களை பகிர்ந்துகொள்வதற்கு பயிற்சி நிலையத்தினையும்நடாத்திவருகின்றது.

NLDB enters its 40th year of operations with a proud record of revamping the livestock industry in Sri Lanka. At present NLDB manages 30 livestock and crop integrated farms where livestock and coconut plantations are maintained. A training centre to impart theoretical and practical knowledge to farmers is also maintained.



මහින්ද චින්තනය ඉදිරි දැක්ම 2010 மகிந்தசிந்தனை - எதிர்கால தொலைநோக்கு 2010 Mahinda Chinthana - Future Vision 2010



ඉදිරි වසර පහ තුළදී දැනට සිටින 340,000 පමණ වන දේශීය කිරි ගව සම්පත දෙගුණයක් කරමි.
ඒ සඳහා දැනටමත් ආරම්භ කර ඇති කිරි දෙනුන් බෝ කිරීමේ ගොවිපොල සංඛ්‍යාව
ඉහළ නැංවීමට පියවර ගනිමි.

දේශීය සහ නැවුම් කිරි පානය සම්බන්ධයෙන් වන සමාජ ආකල්පවල විශාල වෙනසක්
සිදු විය යුතු බව මගේ විශ්වාසයයි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම 2010

நாட்டில் தற்போதுள்ள 3 லட்சத்து 40 ஆயிரம் பால் தரும் பசுக்களின் எண்ணிக்கையினை
இரண்டு மடங்குகளாக அதிகலிக்கச் செய்வதே எனது விருப்பம். இதனை எட்டுவதற்கு
நாடளாவிய ரீதியில் பசுக்களின் இனவிருத்தி பண்ணைகளினை அதிகரிப்பதற்கு நடவடிக்கை
எடுக்கின்றேன்.

அத்துடன் புதிய சுத்தமான பசும்பாலை பருகும் பழக்கத்தை நோக்கி பயணிக்க,
சமூக அணுகுமுறைமாற்றம் இருக்கவேண்டும் என்பது எனது எண்ணமாகும்.

மகிந்தசிந்தனை - எதிர்கால தொலைநோக்கு - 2010

It is my desire to increase twofold the stock of dairy cattle presently available
in the country amounting to about 340,000. Steps are being taken to increase
the dairy cattle breeding farms in the island to achieve this.

It is my belief that there should be change in the social attitude towards
drinking fresh wholesome milk.

Mahinda Chinthana - Future Vision 2010

අමාත්‍යතුමන්ගේ පණිවිඩය அமைச்சரின் செய்தி Message from Minister



ගරු. ආරුමුගම් තොණ්ඩමන් පා.ම.
ජාතික පශු සම්පත් ග්‍රාමීය ප්‍රජා සංවර්ධන මණ්ඩලය අමාත්‍ය
கௌரவ ஆறுமுகன் தோண்டமான்
அமைச்சர்
கால்நடைவள மற்றும் கிராமிய சமூக அபிவிருத்தி அமைச்சு
Hon. Arumugam Thondaman, M.P.
Minister of Livestock and Rural Community
Development

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2010 අප්‍රේල් මාසයේ මාගේ අමාත්‍යාංශය යටතට පැමිණීමෙන් පසුව මේ දක්වා ලබා ඇති දියුණුව පිළිබඳව මම ඉමහත් සතුටට පත් වෙමි.

අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රජයේ මහින්ද වින්තන වැඩපිළිවෙල මත පදනම් වෙමින් සාර්ථකව සිය වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳවද මම ඉමහත් ප්‍රීතියට පත්ව සිටිමි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වන්නේ පශු සම්පත දියුණු කිරීමයි. ඒ සඳහා ඔවුන් විසින් ගන්නා ලද අරුත්බර පියවරයන් පිළිබඳව මෙම වාර්තාව තුළ සවිස්තරාත්මකව සාකච්ඡා වේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය උසස් ගණයේ අතිපතන අමුද්‍රව්‍ය ගොවීන් වෙත අඩු මිලට ලබාදීම සාර්ථකව සිදු කර තිබෙන අතර එමගින් සාර්ථක ලෙස ගොවීන්ගේ ජාලයක් නිර්මාණය කොට තිබේ. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය

කරන ලද 2011 ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී පශු සම්පත් හා මත්ස්‍ය කර්මාන්ත අංශය යටතේ මණ්ඩලය ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. මෙම ජයග්‍රහණය ඉදිරි වසර වලදී වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කාර්යය මණ්ඩලයට පිටුවලයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන රජයේ ආයතනයක් බවට පත්කිරීමට සිය දහඩිය ශ්‍රමය හෙළි අධ්‍යක්ෂක මණ්ඩලයටත් ප්‍රධාන සහ කලාපීය කාර්යාලයන්හි කාර්යය මණ්ඩල වලටත් මාගේ හද බැති ප්‍රණාමය පුද කර සිටිමි.

தேசிய கால்நடை வள அபிவிருத்தி சபை, 2010 ஆம் ஆண்டு ஏப்ரல் மாதம் தொடக்கம் எனது அமைச்சின் கீழ் வந்த பின் இதுவரை அடைந்துள்ள வளர்ச்சி பற்றி நான் மிகவும் மகிழ்ச்சியடைகின்றேன்.

අරසාකර්මයේ මහින්ද වින්තන වේලයේ තිදිනට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රජයේ මහින්ද වින්තන වැඩපිළිවෙල මත පදනම් වෙමින් සාර්ථකව සිය වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳවද මම ඉමහත් ප්‍රීතියට පත්ව සිටිමි.

කාලනදායක වෘත්තීය අපිවිලිකරණයේදී පශු සම්පත් හා මත්ස්‍ය කර්මාන්ත අංශය යටතේ මණ්ඩලය ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. මෙම ජයග්‍රහණය ඉදිරි වසර වලදී වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා කාර්යය මණ්ඩලයට පිටුවලයක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලාභ ලබන රජයේ ආයතනයක් බවට පත්කිරීමට සිය දහඩිය ශ්‍රමය හෙළි අධ්‍යක්ෂක මණ්ඩලයටත් ප්‍රධාන සහ කලාපීය කාර්යාලයන්හි කාර්යය මණ්ඩල වලටත් මාගේ හද බැති ප්‍රණාමය පුද කර සිටිමි.

தேசிய கால்நடைவள அபிவிருத்தி சபையை இலாபம் பெறும் ஒரு அரசு நிறுவனமாக மாற்றுவதற்கு தமது கடின உழைப்பையும், சக்தியையும் பெற்றுக்கொடுத்த பணிப்பாளர் சபைக்கும், பிரதான மற்றும் வலய அலுவலகங்களின் ஊழியர்களுக்கும் எனது மனமார்ந்த நன்றிகளைத் தெரிவித்துக் கொள்கின்றேன்.

I am extremely happy at the progress made by the National Livestock Development Board since it came under the purview of my ministry in April 2010. I am impressed with the manner in which the Board of Directors has planned the activities in keeping with the Government's programme of the work based on the 'Mahinda Chinthanaya'.

Developing the livestock sector being the main objective of the NLDB, meaningful steps have been taken in that direction which this report discusses in detail. The NLDB has succeeded in providing quality breeding material to the livestock farmers at a nominal price thereby creating a network of successful community of livestock farmers.

I congratulate the NLDB for winning an award in the Livestock and Fisheries Sector at the Business Excellence Awards 2011 held by the National Chamber of Commerce. I am sure this will serve as an incentive for the staff to produce even better results in the coming years. My best wishes go to the board of directors and the staff both head office and the regions for the hard work they have put in to make the NLDB a profit making Government institution.

නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ පණිවිඩය

பிரதி அமைச்சரின் செய்தி

Message from Deputy Minister



ගරු. එච්. ආර්. මිත්‍රපාල මැතිතුමා
ජාතික පශු සම්පත් ඉමේස ප්‍රජා සංවර්ධන මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍ය
என். ஆர். மைத்திரிபால
பாராளுமன்ற உறுப்பினர்
கால்நடை வள மற்றும் கிராமிய சமூக அபிவிருத்தி பிரதி அமைச்சர்

Hon. H.R. Mithrapala, M.P.
Deputy Minister of Livestock and Rural Community Development

ශ්‍රී ලංකාව වර්තමානයේදී ආහාර නිෂ්පාදනය හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි ලබාගෙන ඇති ප්‍රගතිය කැපී පෙනෙන මට්ටමක පවතී. දකුණු ආසියාවේ රටවල් අතරින් ප්‍රමුඛස්ථානය ගනිමින් ආර්ථික ස්ථාවරත්වය හා ඒකපුද්ගල ආදායම ඉහල මට්ටමක පසුගිය වසර කිහිපය තුළ අධිණිච්ච පවත්වාගෙන ඇත.

අප රජයේ දීර්ඝ කාලීන සැලැස්ම අතරට ඇතුළත්ව ඇති පශු සම්පත් ක්ෂේත්‍රය නගා සිටුවීමේ මූලික ජාතික කාර්යභාරය ඉටු කරන රාජ්‍ය ආයතනය වශයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ලබා ඇති ප්‍රගතිය පිලිබඳව මම ඉමනත් සතුටට පත්වෙමි.

මහින්ද ඒන්තන ඉදිරි දැක්මට අනුව පසුගිය වසර කිහිපය තුළ ජාතික නිෂ්පාදනයට කරනු ලබන දායකත්වය ඉහළ නංවමින් ඒසේම ලාභ ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් ඇගයීමට පාත්‍රවෙමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නිෂ්පාදකයාගේත්

පාරිභෝගිකයාගේත් අවශ්‍යතාවන් වලට සරිලන පරිදි නව්‍යකරණය වෙමින් තරඟකාරී වෙළෙඳපොළ ද ජය ගනිමින් කටයුතු කිරීම ප්‍රශංසනීයයි.

ප්‍රධාන වශයෙන් කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනයටද කිරි කර්මාන්තය සඳහා අලුතින් පිරිසි අවතීර්ණය කර ගැනීම සඳහාද කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් හා ආයතනයේ සේවක සුභසාධන කටයුතුද සෘජු හා වක්‍රාකාරයට ප්‍රතිලාභ රටට ලබාදෙයි.

මුල පුරා ඇති සියලු ව්‍යාපෘතිවල සාර්ථක අවසානයක් ලබාදීමට පශු සම්පත් ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට ඉදිරි වසර කිහිපය තුළ සක්‍රීයව දායකත්වය ලබාදෙමින් කාර්යක්ෂම සේවයක් ලබාදෙන ආයතනයක් බවටද තව දුරටත් ජනතාව අතරට ගෞරවාදරයට පාත්‍රවීමට හැකි වේවායි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමි.

இலங்கை தற்போது உணவு உற்பத்தி மற்றும் விவசாயத்துறையில் பெற்றுள்ள வளர்ச்சி, மிகவும் குறிப்பிடத்தக்க ஒரு மட்டத்தில் காணப்படுகின்றது. கடந்த ஆண்டுகளில், தெற்காசிய நாடுகளில் முதன்மை இடம்பிடித்து, பொருளாதார ஸ்திரத்தன்மையுடன், தனிநபர் வருமானத்தையும் சிறந்த மட்டத்தில் தொடர்ச்சியாகப் பேணி வந்துள்ளது.

எமது அரசாங்கத்தின் நீண்டகாலத் திட்டங்களில் உள்ளடக்கப்பட்டுள்ள, கால்நடை வளத்துறையை அபிவிருத்தி செய்யும் அடிப்படை தேசிய செயற்பாட்டை முன்னெடுக்கும் அரச நிறுவனம் என்ற வகையில், தேசிய கால்நடைவள அபிவிருத்தி சபை பெற்றுள்ள குறிப்பிடத்தக்க வளர்ச்சி பற்றி நான் மிகவும் மகிழ்ச்சியடைகின்றேன்.

மஹிந்த சிந்தனையின் அடுத்த கட்டத்திற்கு அமைய, கடந்த வருடங்களில் தேசிய உற்பத்தியுடன் இணைத்த பங்களிப்பை அதிகரித்ததுடன், இலாபம் பெறும் ஒரு அரச நிறுவனமாகப் போற்றப்பட்டு,

தேசிய கால்நடைவள அபிவிருத்தி சபை உற்பத்தியாளர்களினதும், வாடிக்கையாளர்களினதும் தேவைகளுக்கு ஏற்ற வகையில் புதுமை பெற்று, போட்டிமிக்க சந்தையை வெற்றி கொண்டு செயற்படுவது பாராட்டப்பட வேண்டிய ஒரு விடயமாகும்.

பிரதானமாக பால் மற்றும் அவை சார்ந்த உற்பத்திகளை உட்கொள்வதற்கும், பால் சம்பந்தப்பட்ட துறையில் புதியவர்களை இணைத்துக்கொள்ள முன்னெடுக்கப்படும் ஊக்குவிப்பு வேலைத் திட்டங்கள் மற்றும் நிறுவன ஊழியர்களின் நலன்புரி நடவடிக்கைகளும், நேரடியாகவும் நேரடியற்ற விதத்திலும் நாட்டிற்கு அனுகூலங்களைப் பெற்றுக்கொடுத்துள்ளன.

ஆரம்பிக்கப்பட்டுள்ள அனைத்து வேலைத்திட்டங்களையும் வெற்றிகரமாகப் பூர்த்தி செய்து, கால்நடைத்துறையின் வளர்ச்சிக்கு எதிர்வரும் வருடங்களில் செயற்பாட்டுடன் பங்களிப்பு வழங்கி, செயற்திறன்மிக்க சேவைகளைப் பெற்றுத்தரும் ஒரு நிறுவனமாக மக்களிடையே மேலும் கௌரவத்தைப் பெற்றுக்கொள்ள நான் பிரார்த்தினை செய்கிறேன். தேசிய கால்நடைவள அபிவிருத்தி சபையின் பணிப்பாளர் குழு உட்பட ஊழியர்களுக்கு எனது மனமார்ந்த வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன்.

The progress achieved at present in the field of food production and agriculture in Sri Lanka is at an impressive level. The country has been able to maintain the economic stability and has been able to maintain the per capita income at a high level continuously during the past several years while leading in this respect in the south Asian countries.

I am very much pleased about the progress achieved by the National Livestock Development Board which as a state institution entrusted with the basic national task of uplifting the sphere of livestock development which subject is included in the long term plans of our government.

While making an increased contribution to the national production during the

past several years complying with the Mahinda Chinthana forward vision, it has been well recognized and awarded as a profit making institution. It is also highly appreciable that the NLDB has modernized its activities to meet the requirements of the producers as well as the consumers while entering the competitive commercial market.

The country has received dividends both directly and indirectly through the development programmes initiated by the NLDB by introducing mainly milk and milk related products for consumption of the people while at the same time absorbing more and more people in to the dairy industry. More over the welfare facilities extended to its workforce contributes towards these in no small measure.

I hereby extend my warmest and best wishes to the board of directors and the staff of NLDB to prove as an institution which provides an efficient service to the people of this country while making a positive contribution to the livestock development sphere by successfully completing all the projects initiated by the board.



දර්ශනය தொலைநோக்கு Vision

ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ගුණාත්මක අභිජනන ද්‍රව්‍ය හා කෘෂි නිෂ්පාදන නිපදවන ශ්‍රී ලංකාවේ හොඳම ස්ව පැවැත්මක් ඇති ආයතනය බවට පත්වීම.

எமதுமக்களின் சமூக, பொருளாதாரநிலைமைகளைமேம்படச் செய்யவெனதரமான இனப்பெருக்கசாதனங்கள், கால்நடைமற்றும் விவசாயப் பொருட்களைஉற்பத்திசெய்யும் இலங்கையில் சிறந்தசுயழர்த்தியுள்ளஅமைப்பாகச் செயற்படுவதாகும்.

To be the best self sustaining organization in Sri Lanka to produce quality breeding material, livestock and agricultural products to enhance the Socio-Economic standards of our people.

මෙහෙවර குறிக்கோள் Mission

පශු සම්පත් හා කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමේ අරමුණ ඇතිව ගොවීන් වෙත බෝ කිරීම සඳහා සතුන් නොකඩවා හිකුත් කිරීමට සාධාරණ කාල පරිච්ඡේදයක් තුළ දී පශු සම්පත් කටයුතු දියුණු කිරීම.

ආයතනයේ පිරිවැටුප හා ලාභදායීත්වය වර්ධනය කිරීම සඳහා නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් පශු සම්පත් හා ක්ෂීර නිෂ්පාදන සංවර්ධනය කිරීම.

රටේ කෙටිකාලීන හෝග නිෂ්පාදන වැඩසටහනට අනුබල දෙනු පිණිස තෝරාගත් ගොවිපොල වල කෙටි කලීන හෝග වගාකිරීම.

පශු සම්පත් හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රශස්ත නිෂ්පාදන මට්ටම් ලඟා කර ගැනීම.

පශු සම්පත් හා හෝග ඒකාබද්ධ ගොවිපොලවල් ක්‍රමය තුළින් උපරිම ඵලදායීතාවයක් ලබා ගැනීමට හා පරිසර හිතකාමී වගා ක්‍රම අනුගමනය කිරීම.

තෘප්තිමත් ශ්‍රම බලකායක් ඇතිව විවිධ කෘෂි දේශගුණික කලාප තුළ ස්ව පැවැත්මකින් යුතු පශු සම්පත් හා හෝග ඒකාබද්ධ ගොවිපොලවල් සමූහයක් පවත්වාගෙන යෑම.

பலதரப்பட்டவிவசாயமற்றும் சுற்றுப்புறச் சூழல் வலயங்களில், மனநிறைவுடனானதொழிலாளர்களைஈடுபடுத்தி, கால்நடைமற்றும் பயிர்ச்செய்கைஒன்றிணைந்தபண்ணைகளைநடத்துதல்.

கால்நடைமற்றும்பாற்பண்ணைப்பொருட்கள் சம்பந்தமாக சுயழர்த்தியுள்ளநாடாக இலங்கையைஆக்கவென, இனவிரத்திவிலங்குகளைதொடர்ச்சியாகவிவசாயிகளுக்குவழங்கும் நோக்கில்நியாயமானகாலப்பகுதிக்குள் கால்நடைஅபிவிருத்திநடவடிக்கைகளைமேற்கொள்ளுதல்.

சபையின் உற்பத்தியையும், இலாபமீட்டும் தன்மையையும் அதிகரிக்கவெனபுதியதொழில்நுட்பத்தை உபயோகித்து, கால்நடைமற்றும் விவசாயஉற்பத்திகளைஅதிகரித்தல்.

நாட்டின் பணப் பயிர் உற்பத்திக்குஉதவும் வகையில், தெரிவுசெய்யப்பட்டபண்ணைகளில் பணப்பயிர்ச்செய்கையைமேற்கொள்ளல்.

கால்நடைமற்றும் பயிர்ச்செய்கைகளில் இருந்துஉச்சகட்டஉற்பத்தியைபெறுதல். கால்நடை மற்றும் பயிர்ச்செய்கை இணைந்தபண்ணைவழிமறைகள் மூலம் உச்சகட்டஉற்பத்தியைபெறுதலும், புவியியல் நன்மையைஅடிப்படையாகக்கொண்டபயிர்ச்செய்கைவழிமுறைகளைக் கடைப்பிடித்தலும்.

The run a self sustaining chain of Livestock and Crop Integrated Farms in different Agro-Ecological Zones with a satisfied workforce.

To develop Livestock activities within a reasonable time period to issue the requirement of breeding animals continuously to farmers with the objective of making the country self-sufficient in Livestock and Dairy products.

To develop Livestock and Agricultural Products with new technology to increase the output and profitability of the organization.

To cultivate Cash Crops in Selected farms to support the Cash Crop Production programme in the Country.

To achieve optimum productivity levels in the livestock and agricultural sectors.

To obtain maximum productivity from livestock and crop integrated farming systems and follow Eco-Friendly cultivation practices.

අධ්‍යක්ෂ මණ්ඩලය
பணிப்பாளர் சபை
Board of Directors



ආර්. එම්. ඩී. ඇල්ලෙගල
සභාපති
திரு.ஆர்.எம்.பி.எல்லேகல
தலைவர்
R. M. B. Ellegala
Chairman



ලක්ෂ්මන් හුලුගල්ල
නියෝජ්‍ය සභාපති
திரு.லக்ஷ்மன் குலுக்கல்லே
பிரதித்தலைவர்
Laksman Hulugalle
Deputy Chairman



ඒ. ආර්. අනුර ජයසිරි
ක්‍රියාකාරී අධ්‍යක්ෂක
திரு.ஏ.ஆர்.அனுரஜயசிரி
A. R. Anura Jayasiri
Working Director



වෛද්‍ය සාමසන් එල්. ඒ. ඩැනියෙල්
டாக்டர் சம்சன் எல்.ஏ.டானியல்
Dr. Samson L. A. Daniel



එස්. බාලචන්ද්‍රන්
திரு.எஸ்.பாலச்சந்திரன்
S. Balachandran



ආර්. අශෝක්කුමාර්
திரு.ஆர்.அசோக்குமார்
R. Ashokumar



කේ. එම්. කේ. සිරිවර්ධන
திரு.கே.எம்.எம்.சிறிவர்த்தன
K. M. K. Siriwardana



එස්. මර්වින් ඩබ්. පෙරේරා
திரு.எஸ்.மேர்வின் டபிள்யூ பெரேரா
S. Mervyn W. Perera



රවින්ද්‍ර මනෝජ් ගමගේ
திரு. ரவீந்திர மனோஜ் கமகே
Ravindra Manoj Gamage



ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
டாக்டர். பிறேமகுமாரத சில்வா
Dr. Premakumara de Silva

කළමනාකාර කණ්ඩායම முகாமைத்துவ அணியினர் Management Team



<p>එස්.ඒ.එස්. තෙවරප්පෙරුම මිය පරිපාලන කළමනාකාරීන්</p>	<p>තිருமதி. எஸ் ஏ எஸ்தெவரப்பெரும நிர்வாக முகாமையாளர்</p>	<p>Ms. S. A. S. Thewarapperuma Administrative Manageress</p>
<p>එම්.ඩී. කරුණාතිලක කළමනාකරු (නිරීක්ෂණ හා ඇගයීම්)</p>	<p>எம் டி.கருணாதிலக முகாமையாளர் (கண்காணிப்ப மற்றும் மதிப்பீடு)</p>	<p>M. D. Karunathilaka Manager (M & E)</p>
<p>කේ.කේ.ආර්. කන්නිංගර සහකාර සාමාන්‍යාධිකාරී (මානව සම්පත් හා පරිපාලන)</p>	<p>கே கே ஆர் கன்னங்கர உதவிப் பொது முகாமையாளர் (மனிதவளங்கள் மற்றும் நிர்வாகம்)</p>	<p>K. K. R. Kannangara AGM (Human Resources & Admin)</p>
<p>ඩී. මදගෙදර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංස්ථා මෙහෙයුම්)</p>	<p>டி மெத கெதர பணிப்பாளர் நாயகம் (நிறுவன செயற்பாடுகள்)</p>	<p>D. Medagedara DGM (Corporate Operations)</p>
<p>ඒ.සී.එච්. මුණවීර සාමාන්‍යාධිකාරී එන්.පී.සී. ඒකනායක සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය)</p>	<p>ஏ சிஎச் முணவீர பொது முகாமையாளர்</p> <p>என் பீ டி ஏக்கநாயக்க உதவிப் பொதுமுகாமையாளர் (நிதி)</p>	<p>A. C. H. Munaweera General Manager</p> <p>N. P. C. Ekanayake AGM (Finance)</p>
<p>එම්. පද්මසිරි සහකාර කළමනාකරු (මූල්‍ය)</p>	<p>எம் பத்மசிறி உதவி முகாமையாளர் (நிதி)</p>	<p>M. Padmasiri Assistant Manager (Finance)</p>
<p>එම්. රාජකරුණා කළමනාකරු (මූල්‍ය)</p>	<p>எம் ராஜகருணா முகாமையாளர் (நிதி)</p>	<p>M. Rajakaruna Manager (Finance)</p>



ප්‍රධාන කාර්යාලය සහ අලෙවි සැල
தலைமைக் காரியாலயம் மற்றும் விநியோகவிற்பனைநிலையம்
Head Office and the Retail Outlet

தொழிலாளர்களுக்கும் மேலும் பெருமளவு உந்து சக்தியும் கிடைத்துள்ளன.

எமது உற்பத்திப் பொருட்கள் சம்பந்தமாக, சிறந்த தரத்தைப் பேணும் அதேசமயத்தில் வாடிக்கையாளர்களை கவரக்கூடிய முறையில் உற்பத்திப் பொருட்கள் அபிவிருத்தி செய்யப்படுவதன் அவசியத்தை நாம் நன்கு உணர்ந்துள்ளோம். தனியார் துறையினருடன் போட்டியிட வேண்டிய சந்தை நடவடிக்கைகளில் இதுவொரு மிக முக்கியமான அம்சமாகும். இதனை அடிப்படையாகக் கொண்டு வாடிக்கையாளர்களின் இன்றைய போக்கைக் கருத்திற்கொண்டு, டிலைட் (Delite) என்ற பெயரில் சந்தைப்படுத்தப்படும் எமது பாலுக்கு 'டெட்ரா' பொதியை நாம் அறிமுகம் செய்தோம். அதேவேளை, முக்கியமான சில விற்பனை நிலையங்களை தரமுயர்த்தி, வசதியான சூழலை ஏற்படுத்தியதன் மூலம் வாடிக்கையாளர்களின் ஆதரவையும் நாம் பெற்றுள்ளோம்.

இத்தகைய அபிவிருத்தி நடவடிக்கைகளுக்கு மேலதிகமாக, எமது ஊழியர்களினதும் தொழிலாளர்களினதும் நலன்புரித் திட்டங்களுக்கு குறிப்பித்தக்க பங்களிப்பை நாம் வழங்கியுள்ளோம். அவர்களுக்கான பலதரப்பட்ட வசதிகளும் விஸ்தரிக்கப்பட்டுள்ளன. இதற்கு முன்னராக அமைய அடிப்படையில் பதிவு இடாப்பு ஊழியர்களாக இருந்த 192 பேருக்கும் ஆய்வுக்குட்பட்ட வருடத்தில் நிரந்தர நியமனங்களை நாம் வழங்கியுள்ளோம்.

கால்நடை மற்றும் கிராமிய சமூக அபிவிருத்தி அமைச்சர் கௌரவ ஆறுமுகன் தொண்டமானின் உன்னதமான தலைமைத்துவம் மற்றும் சரியான வழிகாட்டல் என்பன கிடைக்கப் பெறாவிட்டால், இந்தப் பெறுபேறுகளை நாம் அடைந்திருக்க முடியாது. பிரதியமைச்சர் கௌரவ ஆர்.ஆர். மித்ரபால, அமைச்சின் செயலாளர் மற்றும் அதிகாரிகள் ஆகியோரின் அனுசூலையும்,

பணிப்பாளர் சபையினதும், எமது முகாமைத்துவக் குழுவினதும் ஒத்துழைப்பும் இவற்றை அடைவதில் பேருதவியாக இருந்துள்ளன.

எமது ஊழியர்களின் அர்ப்பணித்த மற்றும் விசுவாசமான நடவடிக்கைகளுக்கு எனது பாராட்டுக்களை நான் மீண்டும் தெரிவித்துக்கொள்ள விரும்புகின்றேன். எமது எதிர்கால நடவடிக்கைகளில் அவர்களின் கூட்டு அடிப்படையிலான தொடர்ச்சியான ஆதரவு மேலும் பயனுள்ள நன்மைகளைப் பெறுவதில் பெரிதும் உதவும் என்பது எனது கருத்தாகும்.

It is with enthusiasm that we present the Annual Report for 2012, its note worthy to state that since the inception of our organization with able support which was extended by our staff we uplifted our performance as a state institution.

The National Livestock Development Board today contributed significantly to improvement of the vital livestock sector in Sri Lanka's economy which assists the rural farming community in upgrading their standard of living. These goals were achieved by providing them with high quality breeding material at nominal cost.

We also extend training facilities in the livestock farming sector to the farming community to enhance their practical knowledge on farming methods.

In keeping with international standards we have embark on strategically planned programme in to process of modernization of our farms and relevant technology of

our farms for the improvement of the industry. The importation of dairy animals from Australia under the Sri Lanka Dairy Development Project is an example of these objectives. It is with a sense of satisfaction we wish to mention that we were recognized at the Annual Business Excellence Award 2012 organised by the National Chamber of Commerce, where we received a Silver award, which is a national award and is a great encouragement for our endeavours and further motivation of our staff and work force.

We are conscious of the need to improve our products apart from quality but also in attracting consumers. This is a necessary factor to be in the competitive market with the private sector. In keeping with today's trends we introduced a Tetra Pack for our milk marketed under the name "Delite" and also support the consumers by upgrading certain strategic sales outlets in to attractive comfortable environments which are well patronised.

Apart from development activities we have also made significant contributions to the welfare of our staff and labour and extended many facilities. We have also absorbed to the permanent cadre, 192 check roll employees who were previously on casual basis in the period under review.

It would not have been possible for these achievements if not for the dynamic leadership and proper guidance given by the Hon. Minister for Livestock & Rural Community

Development Mr. Arumugam Thondaman and ably supported by the Hon. Deputy Minister Mr. H.R. Mithrapala, the Secretary, Ministry Officials and the cooperation of the Board of Directors and our Management Team was also a vital strength to us.

Once again I wish to place on record my appreciation to the staff for their commitment and dedication. I envisage that continued support in a collective manner would reap fruitful benefits in our future endeavours.

It is with a sense of satisfactory and pride that we present the Annual Report for the year 2012.

On the concept of 'Mahinda Chinthana' visionary program that the NLDB focused on its core functions for the development of the Dairy and Livestock Industry by identifying priority areas, in the upliftment of the countries rural economy.

We are committed for the development of the dairy and Animal Husbandry sector in achieving the National Objectives and extended our fullest cooperation by implementing the Sri Lanka Dairy Development Programme with the importation of 2000 Dairy Cattle from Australia. These animals with high genetic potential are now housed in our up country farms with encouraging results in both milk production and distribution of its offspring amongst Sri Lanka Dairy Farmers. We are also in a systematic process of developing our farms on modern lines in keeping with international standards.

The effort for the promotion of liquid milk consumption on the country is showing significant results. We have strategically up graded our sales outlets in both Colombo and outstations so that more consumers enjoy our farm products with enthusiasm. More and more NLDB products produced in our farms.


We have also realised the values of a contended staff and work force having extended numerous facilities coupled up with welfare programmes.

We were guided with blessing imposed on us by His Excellency the President, Mahinda Rajapaksa, and under the able leadership and

guidance by Minister for Livestock and Rural Community Development Hon. Arumugan Thondaman, Deputy Minister Hon. H.R. Mithrapala, Secretary and the Minister officials. Also with to thank Chairman Ranjith Ellegala for leading the management staff and work force, with fullest cooperation extended by our fellow Board Members.

We will strive to achieve even better results with assistance of both staff in Head Office and outstation farms in the future.

ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොලවල් පිහිටි ස්ථාන
 தேசிய கால் நடை வள அபிவிருத்தி சபையின் பண்ணைகள் அமைந்துள்ள இடங்கள்
 Locations of the National Livestock Development Board Farms



ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන 2012 BUSINESS EXCELLENCE AWARD 2012



ජාතික වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කර කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වන ලද 2012 ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මත්ය කර්මාන්ත හා පශු සම්පත් අංශයට හිමි වූ රිදී සම්මානය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ගරු සභාපති රංජිත් ඇල්ලෙගල මහතා වෙත පිරිනැමීම.

Mr. Ranjith Ellegala, Chairman of NLDB receiving Silver Award under the Fisheries and Livestock category at the presentation ceremony of National Business Excellence Awards 2012 organized by the National Chamber of Commerce, held at Colombo Hilton.



වමේ සිට දකුණට පිලිවෙලින් එන්.පී.ඩී. ඒකනායක මහතා (සහකාර සාමාන්‍යධිකාරී මූල්‍ය), ආර්.එම්.ඩී. ඇල්ලෙගල මහතා (ගරු සභාපති), ආචාර්ය ජූර්ගන් මෝහර්ඩ් මහතා (ජර්මන් තානාපති), ඒ.සී.එච්. මුණාපීර මහතා (සාමාන්‍යධිකාරී), එම්.ඩී. කරුණාතිලක මහතා (අධීක්ෂණ හා ඇගයුම් කළමනාකරු)

From left to right, Mr. N.P.D. Ekanayake (Assistant General Manager Finance), Mr. R.M.B. Ellegala (Chairman), Dr.Jurgen Mohard (German Ambassador), Mr. A.C.H. Munaweera (General Manager), Mr. M.D. Karunathilake (Manager Monitoring & Evaluation)

සතුන් බෝ කිරීම පිළිබඳ සාරාංශය

இனப்பெருக்க நடவடிக்கைகளின் தொகுப்பு

Summery of Breeding Issues

දිස්ත්‍රික්කය	ලිංගය	බෝකිරීම්			එකතුව
		ජර්සි	ෆ්‍රීසියන්	මිශ්‍ර	
නුවරඑළිය	ස්ත්‍රී	0	18	17	35
	පුරුෂ	09	05	36	50
මහනුවර	ස්ත්‍රී	07	05	19	31
	පුරුෂ	02	0	16	18
අනුරාධපුර	ස්ත්‍රී	01	02	22	25
	පුරුෂ	0	0	03	03
රත්නපුර	පුරුෂ	0	0	01	01
මාතලේ	ස්ත්‍රී	01	03	21	25
	පුරුෂ	02	02	05	09
මාලු	ස්ත්‍රී	0	0	02	02
	පුරුෂ	0	0	0	0
මාතලේ	ස්ත්‍රී	06	19	13	38
	පුරුෂ	0	0	03	03
කොළඹ	ස්ත්‍රී	0	0	03	03

NLDB නිකුත් කිරීම්

කොට්ඨාසය	ලිංගය	බෝකිරීම්			එකතුව
		ජර්සි	ෆ්‍රීසියන්	මිශ්‍ර	
රෝසිටා	ස්ත්‍රී	03	02	04	09
	පුරුෂ	04	0	35	39
සිරිනේපාත	පුරුෂ	04	0	26	30
රත්නපුර	පුරුෂ	01	02	27	30
තිබෙල්වෙල	පුරුෂ	04	02	22	28
මැලේසිරිපුර	පුරුෂ	07	04	01	12
බොපත්තලාව	ස්ත්‍රී	0	0	20	20
	පුරුෂ	01	02	23	26

මාලු	පාල	ලිංග			මொத்தம்
		ජර්සි	ෆ්‍රීසියන්	කලප	
බුවබෙලියා	පු	0	18	17	35
	කා	09	05	36	50
කණ්ඩ	පු	07	05	19	31
	කා	02	0	16	18
අනුරාධපුර	පු	01	02	22	25
	කා	0	0	03	03
இரத்தினபுரி	කා	0	0	01	01
කම්පහා	පු	01	03	21	25
	කා	02	02	05	09
කාලි	පු	0	0	02	02
	කා	0	0	0	0
මාතලේ	පු	06	19	13	38
	කා	0	0	03	03
කොළඹ	පු	0	0	03	03

NLDB පண்ண වැටුප්

පண்ண	පண்ண	ලිංග			මொத்தம்
		ජර්සි	ෆ්‍රීසියන්	කලප	
කුඳවෙය	ඉන්ද්‍රියා	03	02	04	09
	ඉන්ද්‍රියා	04	0	35	39
ඉන්ද්‍රියා	ඉන්ද්‍රියා	04	0	26	30
කුඳවෙය	ඉන්ද්‍රියා	01	02	27	30
කුඳවෙය	ඉන්ද්‍රියා	04	02	22	28
ඉන්ද්‍රියා	ඉන්ද්‍රියා	07	04	01	12
කුඳවෙය	ඉන්ද්‍රියා	0	0	20	20
	ඉන්ද්‍රියා	01	02	23	26

District	Sex	Breed			Total
		Jercy	Freisian	Cross	
Nuwara-Eliya	Female	0	18	17	35
	Male	09	05	36	50
Kandy	Female	07	05	19	31
	Male	02	0	16	18
Anuradhapura	Female	01	02	22	25
	Male	0	0	03	03
Rathnapura	Male	0	0	01	01
Gampaha	Female	01	03	21	25
	Male	02	02	05	09
Galle	Female	0	0	02	02
	Male	0	0	0	0
Matale	Female	06	19	13	38
	Male	0	0	03	03
Colombo	Female	0	0	03	03

NLDB Farm Issued

Farm	Sex	Breed			Total
		Jercy	Freisian	Cross	
Rosita	Female	03	02	04	09
	Male	04	0	35	39
Siringapatha	Male	04	0	26	30
Rukathithana	Male	01	02	27	30
Nikawaratiya	Male	04	02	22	28
Melsiripura	Male	07	04	01	12
Bopaththalawa	Female	0	0	20	20
	Male	01	02	23	26

கால்நடை மற்றும் பயிர்ச்செய்கை நடவடிக்கைகள்

	அலகு	2007	2008	2009	2010	2011	2012
1 கால்நடைகளின் எண்ணிக்கை							
நீர் கட்டில்	எண்ணி.	8272	8199	8621	8329	8068	7755
எருதுகள்	எண்ணி.	2114	2130	2191	2409	2534	2430
மொத்தம்	எண்ணி.	10386	10329	10812	10738	10602	10215
ஆடுகள்	எண்ணி.	1738	1673	1656	1454	945	759
செம்மறி ஆடுகள்	எண்ணி.	2222	2692	2956	3043	3411	3148
பன்றிகள் (இனவிருத்தி)	எண்ணி.	1306	923	1514	975	1439	1716
கோழிப் பண்ணை	எண்ணி.						
புரோயிலர் தாய்க்கோழி	எண்ணி.	26743	29904	25953	33838	32878	20610
லேயர் தாய்க்கோழி	எண்ணி.	6053	5767	4998	9870	7260	2743
வார்த்தக லேயர்	எண்ணி.	21001	15145	6180	4298	7541	10016
வார்த்தக புரோயிலர்	எண்ணி.	14979	3336	1433	1958	5400	0
காடைகள்	எண்ணி.	8349	6552	46	377	252	168
முயல்கள்	எண்ணி.	1117	811	507	0	0	0
இனவிருத்திக்கென							
2 கால்நடைகளை வழக்கல்							
நீர் கட்டில்	எண்ணி.	1153	1200	1033	938	1328	1997
எருதுகள்	எண்ணி.	265	174	128	211	185	124
ஆடுகள்	எண்ணி.	267	281	274	21	503	245
செம்மறி ஆடுகள்	எண்ணி.	194	367	312	123	181	563
பன்றிகள்	எண்ணி.	1516	2294	1833	3328	2885	2879
முயல்கள்	எண்ணி.	1403	1071	746	0	0	0
3	எண்ணி.						
கோழிக் குஞ்சு உற்பத்தி	எண்ணி.	2.08	2.3	1.8	1.8	2.3	1.95
புரோயிலர் (மில்லியன்)	எண்ணி.	0.81	0.9	0.6	1.0	1.1	0.33
4 லேயர் (மில்லியன்)							
பால் உற்பத்தி	லீ. மி	2.9	3.2	3.3	3.2	2.8	3.4
நீர் கட்டில்	லீ. மி	0.65	0.68	0.64	0.68	0.63	0.68
எருதுகள்	லீ. மி	22637	23077	27640	13358	10753	4710
ஆட்டுப் பால்	மில்.	286152	312927	342079	427561	405726	390092
தயிர் உற்பத்தி	80 மி.லீ.	407989	421803	511189	516280	468872	526987
5 யோகட் (கிண்ணங்கள்)	எண்ணி.	4.1	3.4	1.9	1.0	2.0	2.5
முட்டை உற்பத்தி (மில்.)	எண்ணி.	0.25	0.21	0.05	0.02	0.04	0.04
6 காடை முட்டை உற்பத்தி (மில்.)	மில்.	0.09	0.09	0.01	0.01	0.03	0.01
7 புரோயிலர் உற்பத்தி (பறவைகள்)							
தெங்கு உற்பத்தி	மில்.	21.73	20.55	21.48	20.6	1994	21.39
விதை உற்பத்தி (விதைகள்)	மெ.தொ	537.4	278.7	336.71	247.85	227.18	220.92
கொப்பரா உற்பத்தி							

Livestock & Crop Production Activities

	Unit	2007	2008	2009	2010	2011	2012
1 Livestock Population							
Neat Cattle	Nos.	8272	8199	8621	8329	8068	7755
Buffaloes	Nos.	2114	2130	2191	2409	2534	2430
TOTAL	Nos.	10386	10329	10812	10738	10602	10215
Goats	Nos.	1738	1673	1656	1454	945	759
Sheep	Nos.	2222	2692	2956	3043	3411	3148
Pigs (breeders)	Nos.	1306	923	1514	975	1439	1716
Poultry	Nos.						
Broiler Parent Stock	Nos.	26743	29904	25953	33838	32878	20610
Layer Parent Stock	Nos.	6053	5767	4998	9870	7260	2743
Commercial Layer	Nos.	21001	15145	6180	4298	7541	10016
Commercial Broiler	Nos.	14979	3336	1433	1958	5400	0
Quails	Nos.	8349	6552	46	377	252	168
Rabbits	Nos.	1117	811	507	0	0	0
2 Livestock Issues for Breeding							
Neat Cattle	Nos.	1153	1200	1033	938	1328	1997
Buffaloes	Nos.	265	174	128	211	185	124
Goats	Nos.	267	281	274	21	503	245
Sheep	Nos.	194	367	312	123	181	563
Pigs	Nos.	1516	2294	1833	3328	2885	2879
Rabbits	Nos.	1403	1071	746	0	0	0
3 Chick Production	Nos.						
Broiler (millions)	Nos.	2.08	2.3	1.8	1.8	2.3	1.95
Layer (millions)	Nos.	0.81	0.9	0.6	1.0	1.1	0.33
4 Milk Production							
Neat Cattle	Lt.m.	2.9	3.2	3.3	3.2	2.8	3.4
Buffaloes	Lt.m.	0.65	0.68	0.64	0.68	0.63	0.68
Goat Milk	Lt.m.	22637	23077	27640	13358	10753	4710
Curd Production	Lt.	286152	312927	342079	427561	405726	390092
Yoghurt (cups)	80 ml	407989	421803	511189	516280	468872	526987
5 Egg Production (m)	Nos.	4.1	3.4	1.9	1.0	2.0	2.5
Quail Egg production (m)	Nos.	0.25	0.21	0.05	0.02	0.04	0.04
6 Broiler Production (birds)	m.	0.09	0.09	0.01	0.01	0.03	0.01
7 Coconut Production							
Nut Production (nuts)	m.	21.73	20.55	21.48	20.6	1994	21.39
Copra Production	mt.	537.4	278.7	336.71	247.85	227.18	220.92

01. Importation of High Yielding Cattle

Sri Lanka imports 70,000 - 75,000 Mt. of milk powder annually spending a colossal sum of Rs.30 billion. To be self-sufficient in milk a further 482 million liters has to be produced annually. It would be an impossible task to achieve this production target with the present production of the National herd. Improving the genetic potential of animals available with the farmers is an urgent necessity, but it is a time consuming process that will take a few decades. Nevertheless, our local farmers own and maintain



one or two cow units and improving the productivity of these animals could result in an increase in the national production. To achieve this objective a larger number of quality breeding stock should be issued to the farmers if a progress is to be achieved in dairy development.

At present the contribution of NLDB contribution to the National Production is around 2% which is inadequate to make impact in the Dairy sector and it is imperative that the NLDB has planned to increase the milk production up to make our contribution at 7% against the National requirement while producing more heifers for issuing to the farmers during the next five years for which

purpose our farms could be utilized as resource centers to supply improved breeding material to the farmers.

To achieve the above objective the NLDB was successful to import high yielding 500 pregnant heifers in the breeds of Friesian, Jersey and Jersey Friesian cross bred to Sri Lanka after two decades under National Dairy Development Programme as per the "Mahinda Chinthana" policy. These animals were imported from Australia under the phase 1 and they have been located at Menik Palama farms in upcountry at present.



The calvings of the 1st consignment has already commenced at present and the average yields per milking cow in the above farms have increased up 20 ltrs. per day whereas only 7 ltrs. prior to the importation. The total daily milk production of the Board has increased up to 13,000 ltrs per day at present.

1. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

1. ඉංජිනේරුකරණය සහ ව්‍යවහාර

1. Infrastructure Development

අ.

තණබිම හා සත්ව ආහාරවන තෘණ බීජ ආනයන

පහත සඳහන් නම් වලින් හඳුන්වන ආනයනික තෘණ බීජ අපගේ ගොවිපල වල වගා කෙරේ.

1. Bracharia brizantha
2. Bracharia ruziansis
3. Kikue
4. CO3
5. NB21
6. Napier
7. Gunea A
8. Gunea B
9. Mombasa Guinea
10. TD58

ජාතික පල සම්පත් මණ්ඩලය ඊළියගම ගොවිපලට ඕස්ට්‍රේලියාවෙන් 2013 වසරේදී ගොවිපල සංවර්ධනයේ 2 වන අදියර යටතේ කිරි ගවයන් 2500ක් ආනයනය කිරීමට පෙරාතුව, ඉවුරියා තෘණ බීජ 1000 කි.ග්‍රෑ ආනයනය කෙරිණ. එයට අමතරව ඊළියගම ගොවිපලෙහි සත්ව ආහාර සඳහා අක්කර 150 සෝගම් හා ඉරිඟු වගා කර ඇත.

අදියර 12 යටතේ 2013 ජනවාරි මස මෙරටට ආනයනය කල දියුණුකළ කිරි ගවයන් 1500කට සත්ව ආහාර ලෙස මැණික් පාලම, බෝපත්තලාව හා ඩයගමගොවිපල වල අක්කර 243 බිම් ප්‍රමාණයක තෘණ වගා කර ඇත.



ආ.

කීට්‍යකරණයට ඉඩකඩකින් පුහුණු කරනු ලබන පර්මානවකරණයේ වර්ධනය.

1. பிராச்சாரியா பிரிஸாந்தா
2. பிராச்சாரியா ரசினாசிஸ்
3. கிக்குவே
4. CO3
5. NB21
6. நேபியர்
7. குனியா A
8. குனியா B
9. மும்பாசா குனியா
10. TD 58

I. இரண்டாம் கட்டத்தின் கீழ் 2013 ஆம் ஆண்டில் அவுஸ்திரேலியாவிலிருந்து 2,500 கால்நடைகள் இறக்குமதி செய்யப்படுவதை இலக்காகக் கொண்டு 2012 ஆம் ஆண்டில் ரிதியகம் பண்ணையை அபிவிருத்தி செய்யவென 1000 கிலோ பிராச்சாரியா டெக்ஸ்டென்ஸ் விதைகளை தேசிய கால்நடை அபிவிருத்தி சபை இறக்குமதி செய்துள்ளது. இதற்கு மேலதிகமாக, 180 ஏக்கர் நிலத்தில் சோளமும், சோளமும் செய்கை பண்ணப்பட்டன. ரிதியகம் பண்ணையின் விதைகள் தேவைக்கும் கால்நடைத் தீவனத்திற்கும் இவை உபயோகிக்கப்பட்டன.

II. அதேவேளை, முதலாம் கட்டத்தின் கீழ் 2013 ஜனவரி மாதத்தில் இங்கு வந்து சேர்ந்த 1500 பெருமளவு பால்தரும் பசுக்களுக்கென மெனிக்பாலம், போபதலாவ, தயகம் ஆகிய பண்ணைகளில் 243 ஏக்கர் நிலத்தில் புல் வளர்ப்பும் இடம்பெற்றது.



a. The under mentioned varieties of grass and fodder are available in our farms.

1. Bracharia brizantha
2. Bracharia ruziensis
3. Kikue
4. CO3
5. NB21
6. Napier
7. Gunea A
8. Gunea B
9. Mombasa Guinea
10. TD58

I. National Livestock Development Board has imported a 1000 kg of Brachiria decumbence seeds for the development of Ridiyagama farm in 2012 targeting the importation of 2,500 cattle from Australia in 2013 under phase 2. Further 150 Acres of maize and sorghum were cultivated for making silage and as well as for seeds at Ridiyagama farm.

II. Meantime 243 Acres of fodder cultivated in Menikpalama, Bopaththalawa and Dayagama farms for 1,500 high yielding cattle arrived in January 2013 under Phase 1-2.

வசர்	விலாசைரேந்தி புலிணை (Ac.)	வகை புலிணை (Ac.)	ஊதையகை கலப்பு புலிணை (கி.கூ)					Total	
			M.Guniea	TD 58	B. Dic	Kikue	w. clover		S. santhus
2009	1220							0	
2010		545			1550	220	65	145	1760
2011	1156	1026	1540	159	3955				5654
2012	510	872			1000				1000

வருடம்	இலக்கு விஸ்தீரணம் (ஏக்கர்)	செய்கை விஸ்தீரணம் (ஏக்கர்)	விதைகளின் இறக்குமதி கிலோ					மொத்தம்	
			எம்.குனியா	TD 58	பீ.டி.கீ	கிகுவே	கிளவார்		எஸ்.சந்துஷ்
2009	1220								0
2010		545			1550	220	65	145	1760
2011	1156	1026	1540	159	3955				5654
2012	510	872			1000				1000

Year	Targeted Extent (Ac.)	Cultivated Extent (Ac.)	Importation of seeds kg.					Total	
			M.Guniea	TD 58	B. Dic	Kikue	w. clover		S. santhus
2009	1220								0
2010		545			1550	220	65	145	1760
2011	1156	1026	1540	159	3955				5654
2012	510	872			1000				1000

ஆ. ஹெய்ச்பாஸ்டால் அல்லது ரீடியாகாமா ஹெய்ச்பாஸ்டால் வளர்ச்சி

நவீன கால்நடை வளர்ச்சி மற்றும் தயக்கம் பண்ணைகளில் கால்நடை கொட்டிகளின் அபிவிருத்தி



ஆ. போபத்தலா மற்றும் தயக்கம் பண்ணைகளில் கால்நடை கொட்டிகளின் அபிவிருத்தி

போபத்தலா மற்றும் தயக்கம் பண்ணைகளில் உள்ள சகல கால்நடைக் கொட்டிகளும் புதிதாக இறக்குமதி செய்யப்பட்ட கால்நடைகளின் தேவைகளைக் கருத்திற்கொண்டு புதிய உபகரணங்கள் மற்றும் கருவிகளுடன் அபிவிருத்தி செய்யப்பட்டன. இந்தப் பண்ணைகளின் முகாமைத்துவத்தையும், உற்பத்தியையும் அதிகரிக்கவென, அதிநவீன பாற்பண்ணை இயந்திரங்களும் அறிமுகம் செய்யப்பட்டன.

b. Development of Cattle Sheds at Bopaththalawa and Dayagama farms

All cattle sheds of Bopaththalawa and Dayagama farms were developed and strength with new equipments up to the requirement of new imported cattle. In addition to that modern dairy machineries also were introduced for those farms to enhance the Management and productivity.





මූල්‍ය ප්‍රකාශන 2012



සභාපති,
 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14(2) (ඕ) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ 2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනතේ 25 වන වගන්තිය සමග සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(ඕ) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් මණ්ඩලයේ සභාපති වෙත 2013 සැප්තැම්බර් 03 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම්

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්ම වල අවශ්‍යතාවන්ට මම අනුකූල වන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව්කිරීම් වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය

හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම් පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත්වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ(4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ තත්වගණනය කල විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ විගණන මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2. ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2 මූල්‍ය ප්‍රකාශන

2 .1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2012 දෙසැම්බර් 31 දිනට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ ඒදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා එහි මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

2 .2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2 .2.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) ප්‍රධාන කාර්යාලය සහ ගොවිපල වල මෙහෙයුම් කටයුතු සඳහා භාවිතා කරන ධාවන තත්ත්වයේ පවතින මණ්ඩලය සතු කැබ් රථ / පීප් රථ, ලොරි, මොටර් බයිසිකල් හා ට්‍රැක්ටර් 201 ක් හා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රධානය කර තිබුණු කැබ් රථ 20ක් සම්පූර්ණයෙන්ම ක්ෂයකර තිබුණ නමුත් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 ප්‍රකාරව නැවත අගය කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන තුල හෙලිදරව් කිරීමක් හෝ කර නොතිබුණි.

(ආ) 20042007 වර්ෂවල මිලදී ගෙන සම්පූර්ණයෙන් ක්ෂය කර තිබූ, තව දුරටත් ප්‍රයෝජනයට ගන්නා රු. 109,177,233 ක් පිරිවැය වූ වත්කම් නැවත අගය කර ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂයේදී ආනයනික වළ ගවයින් 498 දෙනාගේ වටිනාකම වූ රු.288,503,235 ක මුදල ගිණුම් ගත කර තිබුණද, එයට මිය ගිය ගවයින් 08 දෙනාගේ වටිනාකම හා අලුතින් බිහි වූ පැටවුන්ගේ වටිනාකම ගලපා නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට කිරි ව්‍යාපෘතියේ රු.12,379,621 ක් වූ සමුච්චිත තොග උෞතභාවයද ඇතුළත්ව අවසන් තොග පොත් අගය ගිණුම්ගත කිරීම නිසා වර්ෂයේ ශුද්ධ ලාභය එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඇ) කිරි ව්‍යාපෘතියට අදාළව පවත්වාගෙන යනු ලැබූ රු.135,752,768 ක් වටිනා හර ලෙපර් ගිණුම් 157 ක් හා රු.141,239,417ක් වටිනා බැර ලෙපර් ගිණුම් 70ක් ඇතුළත් ප්‍රධාන ලෙපරය විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

2.2.3 නොසැසඳුනු පාලන ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 06 යටතේ දක්වා ඇති දේපල පිරිසත උපකරණ ක්ෂය වලට අදාළ ඉකුත් වර්ෂයේ අවසන් ශේෂ සහ සමාලෝචිත වර්ෂයේ ආරම්භක ශේෂ අතර රු.455,621 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයේ ගොවිපල ගිණුම් වල දැක්වූ ඉතිරි තොගයේ වටිනාකම හා ඊට අදාළ භාණ්ඩ සම්බන්ධ වාර්තා අතර පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

විස්තරය	ගොවිපල ගිණුම් අනුව		භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව		වෙනස	
	ඒකක අනුව	වටිනාකම රු.	ඒකක අනුව	වටිනාකම රු.	ඒකක අනුව	වටිනාකම රු.
ගොවිපල 10 පොල් තොගය (ගෙඩි)	1,409,810	23,209,669	1,775,928	23,807,619	366,118	597,950
ගොවිපල 07 කොප්පරා තොගය (කිලෝ)	8,868	835,912	8,025	4,571,595	843	3,735,683
ගොවිපල 11ක පශු සම්පත් තොගය (සතුන්)	17,497	47,349,599	16,125	36,983,449	1,372	10,366,150
					<u>368,333</u>	<u>14,699,783</u>

2.2.4 පැහැදිලි නොකල වෙනස්කම්

බදු ගණනය කිරීමේ ප්‍රකාශය අනුව 2012 වර්ෂයේ ගෙවිය යුතු බදු මුදල රු.19,007,523 ක් හා ආර්ථික සේවා ගාස්තුව රු.9,335,257ක් ලෙස දක්වා තිබුණු අතර අදායම් ප්‍රකාශයට අනුව එය රු.3,126,841 ක් හා රු.2,633,345 ක් වූ නමුත් වෙනසට හේතු පැහැදිලි කර නොතිබුණි.

2.2.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) බඩ ඉරිඟු ව්‍යාපෘතියට අදාළව 2009 වර්ෂයේ සිට පැවත එන කන්තලේ ලංකා බැංකු ශාඛාවෙන් අයවිය යුතු රු.2,092,750ක් හා බඩ ඉරිඟු බීජ ණය පදනම මත ගොවීන්ට ලබාදීම නිසා ගොවීන්ගෙන් අයවිය යුතු රු.207,848 ක් අය කර ගැනීමට පියවර ගෙන නොතිබුණි.
- (ආ) 2003 වර්ෂයේදී ගොවීන්ගේ භාරකාර අරමුදලින් ලබා ගත් රු.102,662,700 ක ණය මුදලින් රු.2,550,000 ක් පමණක් නිරවුල් කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයේදී මීට අදාළ සම්පූර්ණ හිඟ පොලී මුදල රු.88,475,763 ක් විය.
- (ඇ) පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන් වෙත ලබාදී තිබුණු කුකුළු පැටවුන් වෙනුවෙන් 2009 වර්ෂයේ සිට අයනොවී පවතින රු.1,070,435 ක් බොල් ණය වශයෙන් කපාහැරීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද, ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- (ඈ) ප්‍රධාන කාර්යාල අලෙවි සැලට අදාළ වසර 3 වඩා පැරණි රු.2,770,787ක ණයගැති ශේෂයන් අය කර ගෙන නොතිබුණි.
- (ඉ) වර්ෂ 5 වඩා පැරණි රු.300,038 ක ණය හා වර්ෂ 13 අතර පවතින රු.3,211,941ක ණය මහවැලි පශු සම්පත් ආයතනයෙන් ප්‍රධාන කාර්යාලයට හා ගොවිපලවල්

020 අයවීමට තිබෙන අතර එම ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බැවින් එම ණය මුදල අයවීමට අවිනිශ්චිතව තිබියදී සමාලෝචිත වර්ෂයේදීද රු.5,752,594 ක් වටිනා කුකුළු පැටවුන් ණය පදනම මත එම ආයතනයට ලබා දී තිබුණි.

- (ඊ) ගොවිපලවල් 05 න පවතින වසර 05 ඉක්මවූ වෙළඳ ණයගැතියන් හා ගොවිපල ණයගැතියන් පිළිවෙලින් රු.481,820 ක් හැර රු.583,714ක් වූ අතර එම මුදල් අයකර ගැනීමට මණ්ඩලය අපොහොසත් වී තිබුණි.
- (උ) තැරැව්කරුවන්ගෙන් අයවිය යුතු වසර 05 කට වඩා පැරණි රු.1,096,950 ක ණය ශේෂ හා වසර 35 අතර පවතින අයවිය යුතු ණය ශේෂය රු.3,026,675 ක් අයකර ගැනීමට අපොහොසත් වී තිබුණි.

2.2.6 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් එක් එක් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

විස්තරය	මුදල	ඉදිරිපත් නොවූ සාක්ෂි
i. වසර 5 ඉක්මවූ සිලෝන් ශ්‍රේණි සමාගමට ගෙවිය යුතු මුදල	26,746,567	i. ශේෂ සනාථ කිරීම් ii. අදාළ ගනුදෙනුව පිළිබඳ විස්තර
ii. බඩ ඉරිඟු ව්‍යාපෘතියේ ප්‍රයෝජනයට නොගත් වත්කම්	98,188	භාණ්ඩ සමීක්ෂණ වාර්තා
iii. ගොවිපල 15 ක පශු සම්පත් තොග වාර්තා	108,584,823	නිසි පරිදි සකසන ලද භාණ්ඩ වාර්තා
iv. ගොවිපල 6 ක පොල් තොගය	17,055,180	එම
v. ගොවිපල 7 ක කොප්පරා තොගය	901,792	එම
vi. කලින් ගෙවීම් (අයාලේ යන කිරි ගවයින් හා එළුවන් ඇල්ලීමේ වියදම්)	1,584,470	(i) ශේෂය සැදුම් ලත් ආකාරය (ii) අල්ලන ලද සතුන් සංඛ්‍යාව

2.2.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණයන්ට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව	වටිනාකම රු.	අනුකූල නොවීම
(අ) 1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතෙහි 6 වන ඡේදය		අධ්‍යක්ෂකවරුන් 07 දෙනෙකුගෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත විය යුතු වුවද අධ්‍යක්ෂකවරුන් 08 ක් අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළත් වී තිබුණි.

(ආ) 1971 අංක 38 දරන මුදල් පනතේ 52,128,111 බැංකු අයිරා ලබාගැනීමට පෙර මුදල් අමාත්‍යවරයාගේ හා අදාළ අමාත්‍යවරයාගේ විකඟනාවය ලබා ගෙන නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

මු. රෙ. 371 1,078,042

අදාළ කාර්යය නිම කල විගස ලබා ගත් අත්තිකාරම් නිරවුල් කල යුතු වුවද, මණ්ඩලයේ නිලධාරීන් හා විවිධ ආයතන වෙත 2011 වර්ෂයේ ලබාදී තිබුණු අත්තිකාරම් පියවා තිබුණේ 2013 වර්ෂයේදීය.

මු. රෙ.1645

මණ්ඩලය සතු කිසිදු වාහනයක් සඳහා ලොග් සටහන් පොත් පවත්වා නොතිබුණි.

(ඈ) අංක 842 දරන 1978 දෙසැම්බර් 19 දිනැති භාණ්ඩාගාර වකුලේඛයේ තෙවන උප ලේඛනයේ 2.11 හා 2.12 ඡේද

වකුලේඛ ප්‍රකාරව ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වා නොතිබුණි.

(ඉ) 2003 ජුනි 02 දිනැති අංක PED 12 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛය

6.5.1 ඡේදය

කෙටුම්පත් වාර්ෂික වාර්තාව මුල් ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර නොතිබුණි.

8.3.8 ඡේදය 1,521,801

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව පරිත්‍යාග සිදු කර තිබුණි

(ඊ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2.14 ඡේදය 972,000

(i) 2011 වර්ෂයේදී ලියාපදිංචි පවිත්‍රතා සේවා සපයන ආයතන විසින් ඉදිරිපත් කල රු.72,000 ක අවම ලංසුවට කොන්ත්‍රාත්තුව පිරිනමා නොතිබූ අතර මීල ගණන් ඉදිරිපත් නොකරන ලද ලියාපදිංචි නොවූ ආයතනයක් වෙතින් මසකට රු.81,000 ක මුදලකට පවිත්‍රතා සේවය ලබා ගෙන සමාලෝචිත වර්ෂයේදීද ඒ සඳහා රු.972,000 ක් වැඩි ආයතනයට ගෙවා තිබුණි.

(ii) මැල්සිරිපුර ගොවිපලේ නව ආපනශාලාව, මුළුතැන්ගෙය සහ වැසිකිළි පද්ධතිය ඉදිකිරීමේ ඇස්තමේන්තුගත වටිනාකම රු.10,612,035 ක් වූ අතර ඒ සඳහා අමාත්‍යාංශ සුළු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබා ගත යුතු වුවත්, එසේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව, මෙම ඉදි කිරීමේ කාර්යයන් කොටස් කර කාලාපීය සුළු ටෙන්ඩර් මණ්ඩල නිර්දේශය මත ඉදි කිරීම් කටයුතු සිදු කර තිබුණි.

(උ) අංක 5/2007 හා 2007 ජනවාරි 07 දිනැති මණ්ඩලීය වකුලේඛය 3,920,000

රුපියල් මිලියන 1 ට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනවලදී ප්‍රධාන ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලබාගත යුතු වුවද වාහන අලුත්වැඩියාවන්ට අදාළ ප්‍රසම්පාදන 02 ක කණිෂ්ඨ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත සිදුකර තිබුණි.

2.2.8 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.8.9 හා 9.3.1 (ආ) ඡේද ප්‍රකාරව රු.200,000ට වඩා වැඩි මෝටර් රථ අලුත්වැඩියාවන් සඳහා රේඛීය අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබාගත යුතු වුවද සමාලෝචිත වර්ෂයේදී වාහන 02 ට සිදුකර තිබුණු රු.2.920,000 ක් වටිනා අලුත්වැඩියා සඳහා එම අනුමැතිය ලබා ගෙන නොතිබුණි. ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටු අනුමැතියද ලබා ගෙන නොතිබුණි.

(ආ) ප්‍රධාන කාර්යාල අනුමැතිය ලබා ගැනීමකින් තොරව ගොවිපලවල් 07 ක් විසින් ඇස්තමේන්තු මුදල වූ රු.31,879,703 ක් ඉක්මවා රු.21,689,357 ක් විවිධ කාර්යයන් සඳහා වියදම් කර තිබුණි.

(ඇ) කොට්ටුකච්චිය ගොවිපල විසින් මී ගවයින් 18 දෙනෙකු මස් පිණිස අලෙවි කිරීමට ඇස්තමේන්තු කර තිබුණද සමාලෝචිත වර්ෂයේදී මී ගවයින් 70 දෙනෙකු රු.1,541,565 ක මුදලකට මස් පිණිස අලෙවි කර තිබූ අතර, ඇස්තමේන්තු අගයන් විශාල ලෙස වෙනස් වීමට හේතු කළමනාකරණය විසින් සොයා බලා නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත්කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.26,294,245 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.234,103,899 ක් වූයෙන්, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.207,809,654 ක පිරිහීමක් පෙන්නුම් කෙරිණි. විකුණුම් පිරිවැය රු.244,946,408 කින් වැඩිවීම මූල්‍ය ප්‍රතිඵලයෙහි පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපල 31 ක් අතුරින් ගොවිපල 16 ක් රු.141,229,672 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබුණි.

(ආ) මණ්ඩලයට අයත් මුළු වරලත් අලෙවිසැල් 111 න් අලෙවිසැල් 18 පමණක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර සමාලෝචිත වර්ෂයේ වරලත් අලෙවිසැල් ව්‍යාපෘතියේ ශුද්ධ අලාභය රු.2,624,826 ක් විය.

(ඇ) දියර කිරි ව්‍යාපෘතිය යටතේ ඉදි කල මුළු අලෙවි සැල් 152 න් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අලෙවිසැල් 82 න් ලැබූ ලාභය හා පාඩුව ගණනය කර නොතිබුණු අතර සමාලෝචිත වර්ෂයේ අලුතින් අලෙවිසැල් කිසිවක් ආරම්භ කර නොතිබුණි.

4.2 සමාලෝචිත වර්ෂයේ සකස් කර ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුවට අනුකූලව කටයුතු කර නොතිබුණු අවස්ථා නිරීක්ෂණය විය

රොසිටා ගොවිපල

ඇස්තමේන්තුවට ඇතුළත් නොවූ මුලධන වැය විෂයයන් 03 ක් සඳහා රු.858,761 ක් වැය කර තිබුණු අතර ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබූ මුලධන වැය විෂයයන් 04 ක් සඳහා රු.1,439,000 ක ප්‍රතිපාදන වෙන් කර තිබුණද, එකී කාර්යයන් කිසිවක් සිදු කර නොතිබුණි. එසේම තෘණ වගාව සඳහා රු.500,000 ක ප්‍රතිපාදන ලබා දී තිබුණද තෘණ වගාව සිදු කර නොතිබුණි.

කොට්ටුකච්චිය ගොවිපල

සත්ව ව්‍යාපෘති තුනකින් හා වෙනත් ව්‍යාපෘතියකින් රු.6,152,840 ක ආදායමක් ඇස්තමේන්තු කර තිබුණද ලැබූ සත්‍ය ආදායම රු.1,729,746 ක් විය.

පරසන්ගස්වැව ගොවිපල

ඇස්තමේන්තු අනුව සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාකාරීම් 04 ක් සිදුකර රු.4,673,000 ක ආදායමක් අපේක්ෂා කලද මෙම කාර්යයන් කිසිවක් සිදුකර ආදායම් උපයා නොතිබුණි. එසේම ඇතිකිරීම සඳහා හා මස් පිණිස සතුන් අලෙවියෙන් සහ එළකිරි හා කිරි ටොෆි අලෙවියෙන් රු.8,001,150 ක ආදායමක් ඉලක්ක කර තිබුණද සත්‍ය ආදායම රු.1,748,083 ක් වූ නමුත් මීට හේතු කළමනාකරණය විසින් සොයා බලා නොතිබුණි.

4.3 කලමනාකරණ අකාර්යක්ෂමතා

(අ) රිදීගම ගොවිපොලෙන් අක්කර 150 ක 2001 වර්ෂයේ සිට පුද්ගලයින් 98 දෙනෙකු විසින් අනවසර වගා කටයුතු සඳහා අත්පත් කරගෙන ඇති අතර ඔවුන් ගොවිපලෙන් ඉවත් කිරීමට මණ්ඩලය මෙතෙක් අපොහොසත් වී තිබුණි.

(ආ) රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ 2009 ඔක්තෝබර් 06 දිනැති ලිපියෙන් දන්වා ඇති පරිදි මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු රුපියල් මිලියන 10 ක ලාභාංශ මෙතෙක් ගෙවා නොතිබුණි.

(ඇ) 1992 වර්ෂයේදී මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් රු.50,000,000 ක පොලී රහිත ණය මුදල සමාලෝචිත වර්ෂයේදීද නිරවුල් කර නොතිබුණි.

4.4 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) දැනට ක්‍රියාත්මක නොවන බඩ ඉරිඟු ව්‍යාපෘතියට අදාළව 2010 ජුනි මාසයේ සිට අක්‍රීයව ඉදිරියට එන බැංකු ගිණුම් 03 ක් ශේෂය රු.885,470 ක් විය.
- (ආ) කන්තලේ බඩ ඉරිඟු ව්‍යාපෘතිය සඳහා 2011 වර්ෂයේදී රු.3,517,579 ක් වැය කර සකස් කරන ලද විදුලි වැට, ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම නිසා නිෂ්කාර්ය වත්කමක් බවට පත් වී තිබුණි.

4.5 හඳුනාගන්නා ලද පාඩු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) ගොවිපලවල් 14 ක රු.2,207,692 ක් වටිනා විවිධ වර්ගයේ සතුන් 944 ක් මිය ගොස් තිබුණි.
- (ආ) 2011 වර්ෂයේදී රු.582,240 ක් වැයකර වෘත් රටයක් අලුත්වැඩියාකර තිබුණද විගණන දිනය වූ 2013 ජූලි 11 වන විටද එය භාවිතයට නොගෙන ගොවියන් තබා තිබුණි.
- (ඇ) වීරවිල සංචාරක නිවාසය දින 05 ක් බාහිර පාර්ශවයන් වෙත නොමිලේ ලබා දීම නිසා රු.75,000 ක ආදායමක් අහිමි වී තිබුණි.

4.6 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) මැල්සිරිපුර ගොවිපලේ නව ආපනශාලාවට සවිකර තිබුණු වායු සම්කරණ යන්ත්‍ර 2 ක් සඳහා රු.200,000 ක් ප්‍රධාන කාර්යාලයෙන් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණ අතර ඒ සඳහා ගොවිපල විසින්ද සැපයුම්කරුවකු වෙත රු.195,690 ක් ගෙවා තිබුණි.
- (ආ) සත්ව ආහාර හා ගව පැටවුන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය කැබ් රථ 03 ක් කල්බදු ක්‍රමයට මිලදී ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබුණු නමුත් තක්සේරු වටිනාකම රු.3,150,000 ක්වූ පාවිච්චි කරන ලද එක් කැබ් රථයක් පමණක් රු.3,850,000 ක් ගෙවා අනුමැතියකින් තොරව අත්පිට මුදලට මිලදී ගෙන තිබුණු අතර එම රථය මිලදී ගත් දින සිට මිලදී ගත් කාර්යයට යොදවා නොතිබුණි.
- (ඇ) 2010 වර්ෂයේ සේවයෙන් ඉවත්වූ සේවකයෙකු වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේදී රු.42,540 ක මුදලක් පාරිතෝෂිත වශයෙන් වෙන් කර තිබුණු අතර වැලිකන්ද ගොවිපලේ සේවකයන් දෙදෙනෙකුගේ වයස අවුරුදු 108 ලෙස දක්වා රු.68,066 ක පාරිතෝෂිත වෙන් කර තිබුණි.

4.7 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

මැල්සිරිපුර ගොවිපලේ නව ආපන ශාලාව හා මුළුතැන් ගෙය ඉදිරිමේදී පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) මැල්සිරිපුර නව ආපනශාලාව ඉදිකිරීමේදී රු.2,870,962 ක් වටිනා ඇලුමිනියම් වැඩවල අන්තර්ගත කර ඇති දොරවල් හා ජනෙල් සඳහා විස්තරාත්මක පිරිවිතරයන් දක්වා නොතිබීමෙන් එම කාර්යයන් නියමිත ආකාරයෙන් සිදුකර ඇත්දැයි පරීක්ෂා කල නොහැකි විය.
- (ආ) අවසාන ගෙවීම් වාර්තාවට අනුව ඇලුමිනියම් දොරවල් දෙකක් හා ජනෙල් 07ක් සවිකිරීමට සහ ඇලුමිනියම් යොදා දික් අඩි 350 ක ආපනශාලාවේ ඇතුලත කොටසක් වෙන්කිරීමට (partitioning) රු.2,430,300 ක වියදමක් දරා තිබුණද කළමනාකාරිත්වයේ තීරණයක් අනුව පසුව එම කොටස ගලවා ඉවත්කිරීම නිසා එම වියදම නිෂ්කාර්ය වියදමක් වී තිබුණි.
- (ඇ) නිශ්චිත පිරිවිතරයන් ඇතුලත්කර සකස් කරන ලද ඇස්තමේන්තුවට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා නොගෙන මුළුතැන් ගෙය ඉදිකිරීම සඳහා රු.820,852 ක් නව ආපන ශාලාව ඉදිකල කොන්ත්‍රාත්කරුට ගෙවා තිබුණි.

4.8 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) 2012 දෙසැම්බර් 31 දින වන විට කාර්ය මණ්ඩල පුරප්පාඩු 275 ක් පැවතුණු අතර එහි තනතුරු පුරප්පාඩුව පැවති කාලය මාස 4 සිට මාස 30 ක කාලයක් අතර පරාසයක් ගෙන තිබුණි.
- (ආ) බඳවා ගැනීමේ කාර්ය පරිපාටියේ සඳහන් තනතුරුවලට අදාළ සුදුසුකම් සම්පූර්ණ කර නොමැති නිලධාරීන් 05 ක් සමාලෝචිත වර්ෂයේදී බඳවා ගෙන තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහ පාලනය

5.1 සංයුක්ත සැලැස්ම

ආයතනයේ දර්ශනය හා මෙහෙවර ඉටුකර ගැනීම සඳහා 2008 හා 2012 කාලපරිච්ඡේදය සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුණද එය කාලානුරූපව සමාලෝචනය කර යාවත්කාලීන කර නොතිබුණි.

5.2 ක්‍රියාකාරී සැලැස්ම

සමාලෝචිත වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ගොවිපල 13 කට අදාළව ක්‍රියාකාරකම් 19 ක ප්‍රගතිය සියයට 50 කට වඩා අඩු අගයක් ගෙන තිබුණි.

5.3 ප්‍රසම්පාදන සැලැස්ම

2012 වර්ෂයට අදාළ ප්‍රසම්පාදන සැලැස්ම සකස් කර තිබුණද, ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන නොතිබුණු අතර 2012 වර්ෂයේ ඉදි කිරීම් මෙම සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.

5.4 අයවැය පාලනය

අයවැය දත්ත සහ තවත් දත්ත අතර විචලනයේ ප්‍රතිශතය සියයට 2 සිට සියයට 134 දක්වා වූයේ අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

5.5 වාර්ෂික වාර්තා සහාගත කිරීම්.

මණ්ඩලය විසින් 2010 හා 2011 වර්ෂවල වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සහාගත කර නොතිබුණි.

6. පද්දති හා පාලනය


විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින්වර මණ්ඩලයේ අවධානය සඳහා යොමු කරන ලදී.

පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ අවධානය යොමුකල යුතුවේ.

- (අ) ස්ථාවර වත්කම් පරිපාලනය
- (ආ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඇ) ණයගැති හා ණයහිමි පාලනය
- (ඈ) අත්තිකාරම ගෙවීම්
- (ඉ) මෙහෙයුම් කළමනාකරණය
- (ඊ) මූල්‍ය කළමනාකරණය
- (උ) අයවැය පාලනය

ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න
වැඩ බලන විගණකාධිපති

Annual Report වාර්ෂික වාර්තාව
සමුදායී වර්ෂයේ පිළිවෙත්
2012





සාරාංශය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුගත වීම හා ඊට අනුකූලව ගිණුම් වාර්තා පිළියෙල කිරීම 2012 ජනවාරි මස 01 වන දින සිට ඉදිරියට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ජාතික ව්‍යාපාර ආයතනයක් වශයෙන් අර්ථ කථනය කර ඇති අතර උක්ත මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය 2012 ජනවාරි මස 01 වන දින සිට අනුගමනය කරනු ලබයි. 2011 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වසර 3 ක සැසඳුම් සහිතව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති/ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුගත වේ.

මෙම වාර්තාව මගින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ශ්‍රී.ල.මු.ව.ප්‍රමිති 1 ප්‍රථම වතාවට අනුගමනය කිරීම පිළිබඳව සමාලෝචනය කෙරේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ විශේෂත්වයක් වන්නේ මණ්ඩලය සතු වත්කම් අතර පශු සම්පත් හා වැවිලි බෝග ආදී ජීව විද්‍යාත්මක වත්කම් අයත්ව තිබීමයි. සෞඛ්‍ය වැදගත්කම වනුයේ ආයු ගණක තක්සේරු කරණය ප්‍රකාරව සේවක ප්‍රතිලාභ හිමිකම් පිරි නැමීමයි.

දළ වශයෙන් - Rs. '000	SLAS/GAAP	Change	SLFRS
01.01.2012 - සම කොටස්	988,902	34,160	1,023,062
ආදායම්	248,689	39,629	288,318
31.12.2012 - සම කොටස්	1,030,640	33,328	1,063,968
ආදායම්	25,781	(1,959)	23,822



1. හැඳින්වීම

1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකර්ම සංස්ථාපනන යටතේ 1973 වසරේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සංස්ථාපනය කරන ලද අතර, එය 1974 වසරේ සිට ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලදී. මෙම මණ්ඩලය පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ පවතින ආයතනයකි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි දැක්ම වනුයේ “අප රටේ ජනතාවගේ සමාජ ආර්ථික අභිවෘද්ධිය උදෙසා පශු සම්පත් හා කෘෂි කාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත්, ගුණාත්මක අතින් ඉහළ නංවන ලද සත්ව අභිජනනය තුළින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉවහල් වන ප්‍රමුඛතම හා තිරසර ආයතනය බවට පත්වීමයි” ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපළ රැසක් දිවයින පුරා පවතී.

මණ්ඩලයේ ප්‍රධාන අරමුණු වනුයේ

- පශු සම්පත් අභිජනනය හා ප්‍රවර්ධනය
- ගොවීන් සඳහා ගුණාත්මක අතින් ඉහළ අභිජනන සම්පත් සාධාරණ මිලකට සැපයීම
- පොල් වගාව ආර්ථික අතින් වලදායී මට්ටමට වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාම පශු සම්පත් පාලනය හා කෘෂි කර්මාන්තය වස්ව ගනිමින් සමෝධානික ගොවිපළ යෝග්‍ය පරිදි පවත්වාගෙන යාම
- ගොවීන්, පාසල් සිසුන්, කෘෂි නිලධාරීන් සහ කුඩා පරිමාණ පශු සම්පත් පාලනය කරන්නන් සඳහා අත්දැකීම් හුවමාරු කරගත හැකි පුහුණු ගොවිපල පවත්වාගෙන යාම.
- මහ ජනතාව සඳහා අඩු මිලට ගොවිපළ නිෂ්පාදන මිලදී ගත හැකි වෙළඳසැල් පිහිටුවීම.
- ඉහළ ලාභ ඉපැයිය හැකිවන නව සත්ව නිෂ්පාදන හඳුන්වා දීම.
- නැවුම් වළකිරි පරිභෝජනය ප්‍රවලිත කරමින් එහි අලෙවි කටයුතුවල නිරත වීම.

1.1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත්කිරීමේ වගකීම

1978 අංක 38 දරණ මුදල් පනතේ 13:1 වගන්තිය හා 1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකර්මාන්ත පනත ප්‍රකාරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සතු වගකීම වනුයේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමයි. 1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හ විගණන ප්‍රමිතිපනතේ වගන්ති 06(1) යටතේ මණ්ඩලය විසින් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සියල්ල ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුකූල විය යුතුයි. වගන්ති අංක 05 යටතේ විස්තර වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති නිර්ණායක ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් විලී දක්වා ඇත.

එකී පනතේ උපලේඛනය යටතේ වගන්ති අංක 05 යටතේ පැහැදිලි කෙරෙනුයේ “භාණ්ඩ අලෙවිකරණයේ හා සේවා සම්පාදනයේ නියුක්ත රාජ්‍ය සංස්ථාවක්” ව්‍යාපාරික ආයතනයක් වශයෙන් අර්ථ දක්වා ඇත. මේ හේතුවෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුකූලව 2012 ජනවාරි 01 වන දින සිට ගිණුම් ප්‍රකාශන පිළියෙල කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම පැවරේ.

IFRS හඳුන්වා දීමේ අරමුණු :

- මූල්‍ය වෙළඳපොළ වෙනස්කම් වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය හැකි පරිදි කාර්ය සාධනය ඉහළ නැංවීම.
- මණ්ඩලයේ මූල්‍ය විනිවිද භාවය වැඩිදියුණු කිරීම තුළින් එහි සත්‍යතාවය ඉහළ නැංවීම.

IFRS හඳුන්වා දීමෙන් විනිවිද භාවය හා කාර්ය සාධනය අතින් ඉහළින් සිටින ගෝලීය වශයෙන් තරඟකාරී මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළක් බිහි වන බව පොදු පිළිගැනීම වන අතර එහි ප්‍රතිලාභ තරඟකාරී වෙළඳපොළ තුළ පාරිභෝගිකයන් හට හිමි වේ. IFRS යුගයේ කාලීන අවශ්‍යතාවයක් බව

ජාත්‍යන්තර පිළිගැනීම වේ. 2005 වසරේදී යුරෝපීය ප්‍රජාව එම රටවල සමාගම් සඳහා එකී ක්‍රමවේදය හඳුන්වා දෙන ලද අතර ක්‍රමක්‍රමයෙන් එය සෙසු රටවලද ව්‍යාප්ත වන්නට විය. උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියාව නවසීලන්තය හා ඊශ්‍රායලය ආදී රටවල් මේ වන විට එම ප්‍රමිතියට අනුගත වී ඇත. 2011 ආරම්භය වන විට කැනඩාව හා ජපානයද මෙම තත්වයට ලඟාවීමට සමත් විය. ඊට අමතරව ගෝලීය වශයෙන් සෙසු රටවලද තම ක්‍රමෝපායික සැලසුම් වලට IFRS ප්‍රමිතියට ඇතුලත් කර ඇත.

1.2. මෙම වාර්තාවේ අරමුණ

මෙම වාර්තාව මගින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය අනුගත වීමේ ක්‍රියාත්මක සැලැස්ම පැහැදිලි කරයි. ප්‍රථමයෙන් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය පිළිබඳ වත්මන් තත්වය පැහැදිලි කෙරෙන අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාළ නොවන අංශ වෙනම ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව ගිණුම්කරණ ප්‍රතිපත්ති හා එමඟින් ඇති කරන මූල්‍ය බලපෑම විශ්ලේෂණය කෙරේ. 2012 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය ප්‍රකාරව සකස් කරන ලද ප්‍රථම ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්නට යෙදිණි. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය හා GAAP ප්‍රමිතිය අතර වන වෙනස්කම් සවිස්තරව පැහැදිලි කෙරේ.

2012 දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ වර්ෂය සඳහා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුගතව සකස් කරන ලද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගිණුම් සකස් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කර එහි තොරතුරු මේ වාර්තාව තුළ සමාලෝචනය කෙරේ.

1.3. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුගත වීමේ ක්‍රියාත්මකය

2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වන වර්ෂය සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්තීන් (SLAS/GAAP). අනුව කටයුතු කර ඇත. ඒ අනුව ගත් කල මෙය GAAP ප්‍රමිතියට සකස් කරන ලද ගිණුම්කරණ පද්ධතිය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට හැරවීමේ ක්‍රියාවලියක් වූ බව පැහැදිලිය. මුල් වරට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය හඳුන්වාදීමේදී එකී ක්‍රමවේදය සඳහා වූ අවශ්‍යතාවයන් පහත පියවර යටතේ විග්‍රහ කෙරේ.

1. 2012 ජනවාරි 01 වන දින ඇරඹෙන මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය 2011 දෙසැම්බර් 31 වන විට පැවති මූල්‍ය තත්වය මත පාදකව සලකා බැලීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් සිදු කෙරේ.
2. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කවර ආකාරයට ගලපා ගත හැකිවේද යන්න සොයා බැලේ.
3. නව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය තුළ මණ්ඩලයට අදාළ වන කොටස් හඳුනා ගැනේ.
4. ගිණුම්කරණ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව ඇත්නම් එමඟින් වන බලපෑම මූල්‍ය වාර්තාකරණ කාල සීමාවට සාපේක්ෂව විමසා බැලේ.
5. 2012 දෙසැම්බර් මස 31 වන දින දක්වා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගිණුම් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියට අනුව සකස් කරනු ලබයි.

6. GAAP ප්‍රමිතිය යටතේ පැවති ශේෂයන් හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය යටතේ පිළියෙල වන ශේෂයන් සඳහා සැසඳුම් වාර්තා සකස් කරනු ලබයි.

සුදුසුකම් ලත් ආයු ගණකඥවරයෙකුගේ සහය විටින් විට ලබා ගැනීම සුදුසු බවට යෝජනා කෙරේ.

1.4. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියේ අනාගත රෙගුලාසි

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වත්මන් හා ඉදිරි මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය/ශ්‍රී ලංකා ගිණුම් වාර්තාකරණ ප්‍රමිතියට අනුකූලව සිදුකරනු ලැබේ. එහිදී ඒ මඟින් ගනුදෙනු සඳහා වන බලපෑම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට හෝ GAAP ප්‍රමිතියට අනුව වෙනස් වන්නේද යන්න සලකා බැලීම අවශ්‍ය නොවේ.

ගිණුම්කරණයේදී පවතින ජාත්‍යන්තර ප්‍රවණතාවය වන්නේ සාධාරණ අගයට ගණන් තැබීම වන අතර එහිදී වන මිණුම්කරණයේ පොදු එකඟතාවයක් නොපවතී.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය/ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුගත වීමේදී ඒ සඳහා විශේෂයෙන් පුහුණුව ලද ගිණුම්කරණ කාර්ය මණ්ඩලයක සේවය ලබා ගනී. ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය ගෙන එන ලද අවස්ථාවේදී හඳුනා නොගන්නා ලද දේශීය ව්‍යාපාර ආයතන වල අවශ්‍යතාවයන් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය / ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට ඇතුළත්ය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ජීව විද්‍යාත්මක සම්පත් එනම්, පශු සම්පත් හා වැවිලි හෝග සඳහා සාධාරණ අගය ගණන් බැලීමේ ක්‍රමවේදයක් සකස් කරගත යුතුව පවතී.

ආයුගණක තක්සේරු කරණයේදී පාරිතෝෂික හා ඒ ආශ්‍රිත ගෙවීම් සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විලෙස සකස් කර ගන්නා ලද සූත්‍රයක් උපයෝගී කරගනී. මෙම කාර්යය උදෙසා

2. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියේ සුවිශේෂ අංග ලක්ෂණ

2.1. ජීව විද්‍යාත්මක වත්කම්

වෙළඳපොළ ප්‍රවේශය

ජීව විද්‍යාත්මක වත්කම් යනු කවරේද?

සක්‍රීය වෙළඳපොළක් පවතින ජීව විද්‍යාත්මක වත්කම් සඳහා වටිනාකම තක්සේරු කිරීම සඳහා වඩාත් පිළිගත් ක්‍රමවේදය වන්නේ එකී වත්කම් සඳහා ඉල්ලුම අලෙවිය හා පරිභෝජනය සිදු කෙරෙන ස්ථානයන්හිවන වටිනාකමට අනුරූපව ගණනය කිරීමය. පහත සඳහන් වන්නේ විවිධ වර්ග වලට අයත් ජීව විද්‍යාත්මක වත්කම් වර්ග වන අතර එකී ජීව විද්‍යාත්මක වත්කම් වල වෙනස්කම් හා ජීවීන් ප්‍රභේද වෙන් කොට හඳුනා ගැනීම වැදගත්ය. එකම වර්ගයට අයත් ජීව විද්‍යාත්මක වත්කම් හෝ කෘෂි ධෝග වල වටිනාකම විවිධ වෙළඳපොළ තත්වයන් යටතේ වෙනස් වන අතරම ඊට බලපාන්නා වූ සාධක අතර නියාමනය ප්‍රවාහනය හෝ භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති කාලය ආදිය වේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 41 යටතේ සජීවී සතුන් හා ධෝග වර්ග අයත් වන ජීව විද්‍යාත්මක වත්කම් වර්ගීකරණය කර ඇත. කෘෂිකාර්මික පරිසරයකදී ජීව විද්‍යාත්මක වත්කම් නිෂ්පාදන, අලෙවිය හෝ වෙනත් ජීව විද්‍යාත්මක වත්කම් වලට හුවමාරු කිරීමේ ක්‍රියාවලිය එකී වත්කම් වල වැඩිම හා පරිණතතාවය මත සිදු වේ. සම්ප්‍රදායික ස්ථාවර වත්කම් වලට පරිබාහිරව ජීවී වත්කම් කාලානුරූපීව වෙනස් වන බැවින් එහි ජීව චක්‍රය තුල වර්ධන අවධිය, පරිභාණියට පත්වීමේ අවධිය නිෂ්පාදන අවධිය පසු කරයි. මෙම වෙනස්කම් විවිධාකාර වන අතර සැබෑ වර්ධන චක්‍රයට අනුව සොයා බැලීම අපහසුය. මෙම ජීවී වත්කම් වල වර්ධනය කාලගුණය, වර්ධනයට බලපාන ස්වාභාවික කාරණා ජීවී භාවය රෝගී තත්ව වත්කම් කළමණාකරණය හා පාරිසරික තත්වයන් මත රඳා පවතී.

ජීව විද්‍යාත්මක වත්කම් තක්සේරු කරනුයේ කෙලෙසද?

ජීව විද්‍යාත්මක වටිනාකම නිර්ණය කිරීමට අමතරව තක්සේරු කරුවන්ට එකී වත්කම් වල ප්‍රමාණය හා තක්සේරු කරනු ලබන දිනය වැදගත්ය. මෙහිදී ජීව විද්‍යාත්මක වත්කම් හිමිකරු විසින් ජීව විද්‍යාත්මක වත්කම් පිළිබඳ දත්ත නිසියාකාරව පවත්වා ගෙන යාම වැදගත් වේ. එකී වත්කම් නඩත්තු කරණය හා පාලනය සම්බන්ධව විධිමත් බලයක් පැවතීමද අවශ්‍ය වේ. එම සම්පත් අධීක්ෂණය හා තහවුරු කරණය සිදු කරනු ලබන්නේ එකී විශ්වාසනීය භාවය හා තොරතුරු වල තීරණාත්මක සුරකින අයුරිනි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 41 යටතේ ජීවී වත්කම් වල සාධාරණ අගය තක්සේරු කරණය සාමාන්‍ය වාතාවරණයක් යටතේදී සලකා බැලේ. ඇතැම් වර්ග වල ජීවී වත්කම් (උදා: සතුන් හා මත්ස්‍ය) වටිනාකම පවතින්නේ ඒ හා සමාන වන සෛෂ ජීවී වත්කම් වල වටිනාකමට සාපේක්ෂවය. වෙළඳපොළ වටිනාකම සොයා බැලීම ගැටළු සහගත වන අවස්ථා වලදී වෙනත් පිළිගත් තක්සේරු කරන ක්‍රමවේදයන් ජීවී වත්කම් තක්සේරු කරණය සඳහා නිර්ණායක වශයෙන් යෙදේ. ඇතැම් විටදී මෙහි සාධාරණ වටිනාකම නිසි ලෙස ගණනය කිරීම ගැටළුකාරී වේ. එවන් විටදී ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 41 මඟින් යෝජනා කෙරෙනුයේ එකී සම්පත් වල වේගවත් වටිනාකම අනුව අගය තීරණය කිරීමයි.

ආදායම් ප්‍රවේශය

ජීව විද්‍යාත්මක වත්කම් ගණනය කිරීමේදී වෙළඳපොළ වටිනාකම පිළිබඳ තොරතුරු නොපවත්නේ නම් ඒ සඳහා උපයෝගී කරගනු ලබන්නේ ආදායම් ප්‍රවේශයයි. ආදායම් ප්‍රවේශය උපයෝගී කරගනිමින් ජීව විද්‍යාත්මක වත්කම් තක්සේරු කරණයේදී එකී වත්කම් වල පවතින වත්මන් වටිනාකම හෝ විකිණීමෙන් අනතුරුව අනාගතයේදී උපයා ගත හැකි වන වටිනාකම සැලකේ. මෙම ප්‍රවේශයේ විශේෂ වූ භෞතික හා

ජීව විද්‍යාත්මක සංඝටක හා ගණනය කල හැකි වන්නා වූ සාධාරණ සඵලතාවයන් සැලකේ. මෙම සංඝටක බාහිර කාරණා වන අතර අනාගත අපේක්ෂිත ආර්ථික වටිනාකම් සඳහා සහයක හා උපදේශනාත්මක විශේෂඥ උපදේශකයින්ගේ සහය ලබා ගැනේ. උදාහරණයක් ලෙස පහතින් පැහැදිලි කෙරෙනුයේ තක්සේරු කරන ක්‍රමවේදය හා ව්‍යාපාර ශේෂ, ගණනය කරන ලද වෙළඳපොළ අගය සැලකිය හැකිය.

මෙම ක්‍රමය යටතේ යම් අයෙකුට ජීව විද්‍යාත්මක වත්කම් වල වෙළඳපොළ වටිනාකම උකහා ගත හැකි වේ. නිවාස දේපළ උපකරණ හා යන්ත්‍රෝපකරණ මෙන්ම ස්පර්ෂ සංවේදී නොවන වත්කම් (උදා: වෙළඳ නාමය) මෙහෙයුම් වෙළඳපොළ වටිනාකමින් අඩු කර පෙන්වයි. එහි ප්‍රතිඵල ලෙස ශේෂ වන අගය ජීව විද්‍යාත්මක වත්කමෙහි වෙළඳපොළ වටිනාකම වශයෙන් සැලකේ.

සමාජිකය

නව ගිණුම්කරණ ප්‍රමිතීන් හඳුන්වා දීමෙන් අනතුරුව සමාගමේ ප්‍රමාණවත් සාධාරණ තක්සේරුකරණ පිලිවෙතක් ක්‍රියාත්මක වන්නේද යන්න තහවුරු කරනු ලබන අතර එවන් තක්සේරු කරණයකදී පවතින ලාක්ෂණික කරුණු හා අභියෝග වෙසෙස් කොට අවධානයට ලක් කල යුතුය. තක්සේරු කරණයේ විශ්වාසනීය භාවයට හේතු කාරක වන මූල ධර්ම ලෙස එහිලා වන අත්දැකීම් විශේෂඥ දැනුම හා ස්වාධීන භාවය ප්‍රධාන වේ.

2.2. ජීව විද්‍යාත්මක වත්කම් සාධාරණ අගයට මිණුම්කරණය

ජීව විද්‍යාත්මක වත්කම් සාධාරණ අගයට මිණුම්කරණය සඳහා පහත සඳහන් ක්‍රමවේදය භාවිත වේ.

- (I) කුකුළුන් හැර සෙසු සතුන්
උදා: ගවයන්, මී හරකුන්
පහත නිර්ණායක උපයෝගී කර ගනිමින්

පැටවුන් බෝ කිරීම සඳහා යොදා ගන්නා ගවයින් මණ්ඩලය සම්මත වක්‍රලේඛ අනුපාතකයට ගණනය කරයි.

- 1. ජීව බර
- 2. කිරි දෙවීම් අංකය
- 3. කිරි නිෂ්පාදනය
- 4. ගැබ්බර බව
- 5. ජාන වටිනාකම

අනිකුත් සතුන්

බැටළුවන්, එළුවන්, උෟරන් සහ හාචුන් සඳහා සාධාරණ වටිනාකම තීරණය කිරීමේ නිර්ණායක වන්නේ ජීව බර, ජාන වටිනාකම හා ගැබ්බර භාවය සෙසු සතුන් සඳහා සම්මත බර අනුව වටිනාකම තක්සේරු කෙරේ.

(ii) පැටවුන් බෝ කරන සහ බිත්තර ලබා ගන්නා කිකිලියන්

(a) බිත්තර ලබා ගන්නා කාණ්ඩ (බිත්තර දැමීම ඇරඹූ පසු) පැටවුන් බෝ කරන හා බිත්තර ලබා ගන්නා කිකිලියන් බිජු ලෑම ආරම්භ කල පසුව කාලානුරූපීව ක්‍රමයෙන් එම සලකමින් වටිනාකම තක්සේරු කෙරේ.

(b) පැටවුන් බෝ කරන සහ බිත්තර ලබා ගන්නා කිකිලියන් (බිත්තර දැමීම ආරම්භ කිරීමට පෙරාතුව)

එම සතුන් කාණ්ඩ සඳහා දරණ ලද වියදමට සාපේක්ෂව වටිනාකම තක්සේරු කෙරේ.

(iii) පැටවුන් ලබා ගන්නා බිත්තර (රකින බිත්තර)

පැටවුන් ලබා ගන්නා බිත්තර තක්සේරු කරණයට පහත සඳහන් නිර්ණායක උපයෝගී වේ.

මුළු වියදම දෙසැම්බර් මාසය තුළ ලබා ගන්නා ලද ජීවී බිත්තර සංඛ්‍යාවෙන් බෙදීමෙන් පසුව ලැබෙන අගය

සමස්ත වියදම ගණනය කිරීම සඳහා සත්ව ආහාර සඳහා වූ වියදම සේවක වැටුප් නිෂ්පාදන පිරිවැය හා ඝෂය වීම් ඇතුළත් වේ.

(iv) වාණිජ ජීවී බිත්තර

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපළ අලෙවිසල් සතු වාණිජ ජීවී බිත්තර

(v) බ්‍රොයිලර් හා බිත්තර දමන නොවැඩුණු වර්ග වල කිකිලියන් වටිනාකම මත පදනම්ව

(vi) ශීතාගාරයේ පවතින බ්‍රොයිලර් කුකුළන් ඒ දක්වා දරණ ලද පිරිවැය පාදකව

(vii) පොල් සහ කෘෂි බෝග නිෂ්පාදන ඒ දක්වා දරණ ලද පිරිවැය පාදකව

(viii) අඟුරු නිෂ්පාදන පිරිවැයෙන් 50%

(ix) සෙසු තොග

සෙසු තොග සියල්ල තක්සේරුවේදී ශුද්ධ විකුණුම් වටිනාකම නො එසේ නම් තක්සේරු ගත වටිනාකම යන දෙකෙන් අඩු අගය

2.3. ගිණුම්කරණ ප්‍රතිපත්තියේ වෙනස්කම් - කිසිදු

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වත්කම් ඝෂය වීම් ප්‍රතිපත්තිය AAP ප්‍රමිතිය යටතේ පැවති පරිදිම මුල් වටිනාකම නොවෙනස්ව පවත්වා ගන්නා අතරම එකී වත්කම් විකිණීමේදී වසර ගණන සඳහා ඝෂය ගණනය වේ.

ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතිය/ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මෙම පිලිවෙත පටහැනිය. එහෙයින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය වත්කම් හිමිකාරත්වය ලද අවස්ථාවේ සිට ගිණුම් තැබීමේදී සලකා බැලේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෙවුණු වසර සඳහා ඝෂය වටිනාකම වෙන් කර නොමැත.

එම අගයන් ආපස්සට බල පවත්වන පරිදි ගණනය කර ප්‍රතිස්ථාපනය කෙරුණ. ගෙවුණු වසර සඳහා ප්‍රතිස්ථාපිත අගයන්

වසර	ගණන (රු)
2012	4,815,551.31
2011	4,173,381.13
2010 සහ ඉන් පෙර	5,469,155.22

2.4. සේවක ප්‍රතිලාභ - අනුප්‍රාප්තික තක්සේරුව

සේවක වරප්‍රසාද

a) නිශ්චිත දායකත්ව සැලසුම සේවක භාරකාර අරමුදල

නිශ්චිත දායකත්ව සැලසුම රැකියාවෙන් ඉවත් වූ පසු ප්‍රතිලාභ ගෙවන්නාවූ සමග කෙසේ දායකත්වය නිශ්චිත වූනත් ගෙවීම සඳහා නෛතික බලපෑමකට ලක් නොවන්නා වූ දායකත්වයයි. භාරකාර අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ ගිණුමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල සේවා නියුක්ති භාරකාර අරමුදලට 3% ක්ද සේවක අර්ථසාධක අරමුදලට 15% ක්ද, මුදල් තැන්පත් කෙරේ.

b) නිශ්චිත වරප්‍රසාද සැලසුම

මෙය රැකියාවෙන් ඉවත් වූ පසුව හිමිකම් ලබන ප්‍රතිලාභ සැලසුමක් වන අතර දායකත්ව ප්‍රතිලාභ සැලසුමක් නොවේ. ශ්‍රී ලංකා ගිණුම් ප්‍රතිපත්ති අංක 16 යටතේ එන සේවක වරප්‍රසාද ගණනය කිරීම සූත්‍රය අනුව පාරිභෝගික ගණනය කරන අයුරින්ම මෙය ගණනය කෙරේ. සේවයට බැඳීමෙන් වසර සපුරන සේවකයන් ශ්‍රී.ලං.ග.පු 16 අනුව අදාළ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබයි. 1983 අංක 12 දරන පාරිභෝගික පනත ප්‍රකාරව හිමිකම් අයිතිය පැවතෙන්නේ වසර 5ට වඩා සේවය සම්පූර්ණ කර ඇති විටය. වත්කම් බැරකම් යටතේ හෝ ආයෝජනික තක්සේරුවට යටත් නොවේ. 'වික්සෙල්' වැඩපත් උපයෝගී කර ගැනීමෙන් පාරිභෝගික මුදල් ගණනය කරනු ලබයි.

එහිදී සලකා බලන නිර්ණායක පහත පරිදි වේ.

අධිකාරී	ජා.පශු.ස.ම. නිර්ණායක ප්‍රතිශතය
පොලී අනුපාතය	: 11.5%
වැටුප් වර්ධන ප්‍රතිශතය	: 5.5%
විශ්‍රාම වයස	: 55 years
රැකියා හැරයාමේ ප්‍රතිශතය	: 1.0%

2011 වසර සඳහා පාරිභෝගික ගණනය කිරීමට වෙන් වෙන්ව පනුගිය වසරේ ප්‍රතිශත පිරිවැය ඉවත් කරන ලද ගණනය කිරීමේ දී එම වසර සඳහා රු. මිලියන 54ක ප්‍රථම අයෝජනයක තක්සේරුවක් සිදුකෙරෙහි. එපමන ප්‍රතිලාභයකට හේතු කාරණා වන්නේ අව මිල කාරණයයි. 2012 වසරේදී අදාළ අයෝජනික අලාභය රු මිලියන 2කි. අනාගතයේදී උපරිම ආයෝජන අලාභයක් අපේක්ෂා කරන අතර එකී ප්‍රතිලාභය ක්ෂය වී ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පාරිභෝගික ගණනය කිරීමේ සාරාංශය 2011

වාර්තා සටහන අංක	ආරම්භක වෙන්කිරීම	වසර සඳහා අයකිරීම්	පොලී	ලාභ/අලාභ	වෙන්කිරීම්
01	14,927,646.00	687,510.87	1,716,677.22	(5,016,504.77)	12,315,311.33
02	15,696,228.00	661,977.64	1,805,064.15	(8,697,046.77)	9,466,205.02
03	15,131,368.00	741,362.41	1,740,105.25	(6,981,731.15)	10,631,086.51
04	16,072,233.00	757,925.03	1,848,304.61	(7,373,361.65)	11,305,082.00
05	15,311,215.00	809,582.65	1,760,787.66	(6,173,537.39)	11,708,029.92
06	14,865,061.00	649,549.84	1,709,479.95	(9,875,269.66)	7,348,803.13
07	16,312,514.00	742,577.62	1,875,936.93	(8,482,934.98)	10,448,074.57
08	14,839,937.00	719,233.90	1,706,590.69	(6,301,793.92)	10,963,949.66
09	17,460,561.00	858,433.77	2,007,962.10	(4,465,249.96)	15,861,685.91
10	21,489,513.00	1,137,355.47	2,471,291.01	(2,917,182.12)	22,180,951.36
11	4,360,414.00	104,729.71	501,447.04	(4,564,750.41)	401,835.34
166,466,690.00	7,870,238.92	19,143,646.58	(70,849,362.77)	122,631,014.74	

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පාරිභෝගික ගණනය කිරීමේ සාරාංශය - 2012 (11.5%)

වාර්තා සටහන අංක	ආරම්භක වෙන්කිරීම	වසර සඳහා අයකිරීම්	පොලී	ලාභ/අලාභ	වෙන්කිරීම්
01	12,315,329.33	737,527.22	1,416,262.87	(908,267.13)	13,560,832.22
02	9,466,223.02	694,381.54	1,088,615.65	(630,405.37)	10,618,794.76
03	10,631,104.51	787,390.05	1,222,577.02	(796,935.73)	11,844,115.77
04	11,305,101.00	809,356.49	1,300,086.61	(815,764.41)	12,598,758.51
05	11,708,047.92	809,582.65	1,346,425.51	(2,156,006.10)	11,708,029.92
06	7,348,821.13	678,608.88	845,114.43	(845,114.43)	8,250,023.73
07	10,448,093.57	775,437.28	1,201,530.76	(747,783.67)	11,677,256.75
08	10,963,967.66	769,532.91	1,260,856.28	(772,676.49)	12,221,660.29
09	15,861,706.91	924,566.30	1,824,096.29	(1,274,850.99)	17,335,495.10
10	22,180,977.36	1,179,813.20	2,550,812.40	(1,894,365.12)	24,017,208.85
11	401,840.34	109,404.90	46,211.64	(28,174.92)	529,276.38
122,631,212.74	8,275,601.41	14,102,589.46	(10,647,730.57)	134,361,452.27	

2.5. ශ්‍රී.ලං.මු.වා.ප්‍ර 1 සැසඳුම (අ) සමස්ථ විස්තීරණ ආදායම

අයිතම	2012	2011	2010
SLAS/GAAP ශුද්ධ අනුපාතයට	25,781,914	248,688,654	176,463,447
බදු ගැලපුම	(1,126,841)		
පාරිභෝගික ප්‍රතිපාදනය	20,557,312	8,732,272	
ඉදිරියට ගෙන ආ ශේෂය මත පොලිය	(14,102,589)	(19,143,646)	
ආයුගණික පියවීම්	(2,472,126)	54,214,667	
ක්ෂය	(4,815,551)	(4,173,381)	(5,469,155)
SLFRS යටතේ ශුද්ධ ලාභය	23,822,118	288,318,566	170,994,292



(අ) සමකොටස

අයිතම	2012	2011	2010
SLAS/GAAP ශුද්ධ අනුපාතයට	1,030,639,905	988,902,078	726,733,677
බදු ගැලපුම	29,289,585	8,732,272	
පාරිභෝගික ප්‍රතිපාදනය	(33,246,236)	(19,143,647)	
ඉදිරියට ගෙන ආ ශේෂය මත පොලිය	51,742,541	54,214,668	
ආයුගණික පියවීම්	(14,458,087)	(9,642,536)	(5,469,155)
SLFRS යටතේ ශුද්ධ ලාභය	1,063,967,707	1,023,062,835	721,264,522


2.6 ගැප් (GAAP) විශ්ලේෂණයේ ප්‍රස්තාර සටහන

ප්‍රස්තාර සටහන අනුව ඉදිරි පිටුවේ පෙන්නුම් කෙරුණු විස්තීරණ ආදායම් වෙනස්වීම්ය. 2012 2011 වසර අවසන් වනවිට පැවති අගයන්ය වම් කෙළවර කොළඹ LAS / GAAP අගය පෙන්වයි. ඊට යාබද කොළම තුල ආදායම ඉහළ පහළ යන්නාවූ ආකාරය පෙන්නුම් කෙරේ.


SLFRS වෙනසට පෙර හා පසුව මූල්‍ය හා ලාභාංශ වෙනසට දෙවනුව පෙන්වා ඇති ප්‍රස්තාරයේ සටහන් වේ.



ලාභ - අලුය



මුද්‍රා පාත්‍රවලින්



3. ජාතික පශු සම්පත් මණ්ඩල මුල් කාලීන මූල්‍ය ප්‍රමිතය අනුව ඉදිරිපත් කළ ප්‍රකාශන



- 3.1. ගිණුම්කරණ ප්‍රතිපත්ති
- 3.2. සමස්ථානික ආදායම් සටහන
- 3.3. මූල්‍ය විග්‍රහය
- 3.4. සමකොටස් ප්‍රකාශය
- 3.5. මූල්‍ය ප්‍රධාන ප්‍රකාශය
- 3.6. මූල්‍ය ප්‍රකාශ සටහන

මූලික ගිණුම් ප්‍රතිපත්ති

1. මූලික ගිණුම් පිළිවෙත

1.1 පොදු ප්‍රතිපත්ති

1.1.1 සමකොටස් වාර්තාකරණය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකර්මාන්ත සංස්ථා පනත යටතේ 1973 වසරේදී පිහිටුවන ලද ශ්‍රී ලංකා පශු සම්පත් සංවර්ධන මණ්ඩලය නම වාණිජ කටයුතු අරඹන්නේ 1974 දීය. අද මෙන්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව කෘෂි හා පශු සම්පත් සමස්ථානික ගොවිපොළවල් 30ක්ද එක් පුහුණු මධ්‍යස්ථානයක්ද පවත්වාගෙන යනු ලබයි. නිල කාර්යාල ලිපිනය අංක 40, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.

1.1.2 අනුබද්ධ ආයතන හා අනු ශාඛා

ශ්‍රී ලංකා ලිඛිත කෘෂි හා පශු සම්පත් සම සමාගම් කොටස් වලින් 51% ක් මණ්ඩලය සතුය. එහි ලියාපදිංචි ලිපිනය අංක 46/56 නවම් මාවත, කොළඹ 02 යන ලිපිනයයි. ශ්‍රී ලංකා ලිඛිත සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත වන්නේ කෘෂිකර්මාන්තය හා පශු සම්පත් කළමනාකාරිත්වයයි. එහි අධ්‍යක්ෂක මණ්ඩලයට අධ්‍යක්ෂකවරුන් 4 දෙනෙක් නම් කර ඇති ශ්‍රී ලංකා ලිඛිත කෘෂි හා පශු සම්පත් සංවර්ධන සමාගම අත්පත් කර ගැනීමේ තීන්දුව කැබිනට් තීන්දුවකි.

1.1.3 නිකුත් කිරීමට අනුමත කළ දිනය

මූල්‍ය ප්‍රකාශ පලකිරීමට මණ්ඩලය මගින් බලය පවරනු ලද්දේ 2013 අප්‍රේල් මසය.

1.1.4 ප්‍රධාන කර්තව්‍ය හා මෙහෙයුම් ස්වභාවය

මෙරට පශු සම්පත් සංවර්ධනයට හේතුකාරක වන පරිදි පශු සම්පත් හා කෘෂිකර්මාන්ත ඒකාබද්ධ ගොවිපොළ ක්‍රමය වර්ධනය මණ්ඩලයේ ප්‍රධාන අරමුණයි

1.1.5 ප්‍රධාන සැකසුම්

(a) අනුකාලන ප්‍රකාශය

ප්‍රධාන සැකසුම් අනුකූලතා ප්‍රකාශනය. මූල්‍ය වාර්තාව තුළ මූල්‍ය තත්ත්වය විස්තීර්ණ ආදායම් සමකොටස් වෙනස්කම් මූල්‍ය ප්‍රධාන ප්‍රකාශන හා මූල්‍ය ප්‍රකාශන සටහන් ඇතුළත් කෙරේ. මෙම ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුව ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනයේ නිර්දේශ මග පිළියෙල වූවකි.

2012 ජනවාරි 1 වන දින සිට ආරම්භ වීම 2012 දෙසැම්බර් මස 31 වන දිනයේ ආරම්භවූ පිළියෙල කරන ලද මෙම වාර්ෂික වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථමවරට පිළියෙල කරන වාර්තාවයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුව මූල්‍ය ප්‍රකාශන ඉදිරියට යාමෙන් ඇතිවන ප්‍රතිලාභ පිලිබඳව මෙම වාර්තාවෙන් මුල් කොටසින් පැහැදිලි කෙරේ.

(b) මිණුම් පාදකය

මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී වේගවත්ව වටිනාකම් නැතිව අගය තීරණය කිරීම් ක්‍රමවේදය උපයෝගී වේ.

(c) සන්නිවේදනාත්මක තොරතුරු

ප්‍රාථමික කතික හා විස්තරාත්මක තොරතුරු ගෙවූ කාල සීමාව පිළිබඳ සටහන් තැබීමෙන් අන්තර් කාල සැපයුම් වර්ධනයක් යෙදෙහි

පහත විස්තරවල ගිණුම්කරණ පිළිවෙත් සියලු කාල වකවානු සඳහා පොදුවේ යෙදේ. 2014 ජනවාරි 1 වන දින සිට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුබද්ධව ගිණුම්කරණ සිදුකරන අතර විලෙස නොවේනම් ඒ පිළිබඳ සටහන් කරයි. පෙරදී ලබා නොගත් තොරතුරු ඉදිරිපත් කිරීම පහසුවන මෙන් පිණිස විස්තීර්ණ අගයන් ප්‍රතිවර්ගීකරණය කර ප්‍රතිශේධ කර ඇත. කෙසේ වෙතත් විගණනාධිපතිවරයාගේ

නිර්දේශ මත හේතු කාර්යය පිරිවැය යටතේ වූ සහායක සාමාන්‍යාධිකාරී හා පශ්චාත්කාරී ක්‍රියාමාර්ග සඳහා වූ වැය බර පෙර වර්ෂයේ ප්‍රධාන කාර්යයාල අදාල සේවා ලබා ගැනීමේ පදනමින් ගෙවනු ලැබ ඇති අතර ඒ අනුව ගැලපීම් සිදුකර ඇත.

(d) මූල්‍ය හා ඉදිරිපත් කිරීම් මූල්‍ය ඒකක

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගිණුම් කරණ මූල්‍ය ඒකක ලෙස ශ්‍රී ලංකා රුපියල් සැලකෙන අතර සියලු මෙහෙයුම් හා ඉදිරිපත් කිරීම් බලය දක්වයි.

සියලුම ඉදිරිපත් කරන අගයන් ආසන්න රුපියල් අගයට දක්වා තිබේ. එලෙස නොවන විට සටහන් කර ඇත.

(e) ඇස්තමේන්තු නිර්ණය හා විනිශ්චය

මෙම තොරතුරු ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ගිණුම් ප්‍රතිශතයට අනුකූල වන අතර එහිදී කරනු ලබන විසඳුම ඇස්තමේන්තුකරන උපකල්පිත සංස්කරණ කෙරෙන අතර මෙලෙස කරන අතර විනිශ්චය හා ඇස්තමේන්තු අගයක් ලෙස වෙනස් විය හැකිය.

ඇස්තමේන්තු හා උපකල්පන ඉදිරියට ගෙනයාමේ පදනමින් අතරට අදාළ කාල සීමාව තුළ ඇති නොවන කරුණු ප්‍රතිශෝධනයට ලක්කෙරේ. එහි ප්‍රතිශෝධන තවත් ගිණුම් කාලයට බලපාන අයුරින් විය හැකිය.

වැදගත් වූ ඇස්තමේන්තු අඩමාන ප්‍රධාන විසඳුම් හා අදාල ගිණුම්කරණ පිළිවලින් මූල්‍ය ප්‍රකාශන වලට ඇති නොවන බලපෑම් සටහන් කරයි.

1.2 වත්කම් හා එම වත්කම් ගණනය කිරීමේ පදනම

1.2.1 ජීව විද්‍යාත්මක වත්කම්

අලෙවිකරණය වටිනාකමින් සාධාරණ අගය

එකතුකරමින් වර්ගකරණ දිනයට අදාළව ජීව විද්‍යාත්මක වත්කම් ගණනය කෙරේ. අදාළ ගිණුම් කාලසීමාවේදී එකතු කරන අගය උච්චාවචනය වන හේතුවෙන් වන වටිනාකමට වන පහල වැටීම ලාභාලාභ ගිණුමේදී නිශ්චයා කිරීම.

වගා කටයුතු වෙන් වෙන්ව අගය එකතු නොකෙරේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ජෛව විවිධාත්මක වටිනාකම් තක්සේරු කිරීමේදී සටහන් තැබෙයි. මෙම වත්කම් ගණනය කිරීමේදී පවතින වෙළෙඳපොළ වටිනාකම සඳහන්කරගත් මණ්ඩලය විසින් පිළියෙළ කළ අනුග්‍රහයකට අනුව ජෛව විවිධාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥවරුන්ගේ සහයෝගයෙන් සිදු කෙරේ.

(a) පොල් නිෂ්පාදන ව්‍යාපෘති

වගාව නැවත සිටුවීම හෝ යම් වගාවක් යෙදීමේ ආදියේදී පළදාව නෙළීම සඳහා ගතවන වසර 7ක කාලයකට පසු ප්‍රතිලාභ තිබෙන ආයෝජන වශයෙන් ගැනෙන අතර වසර 35 ඉක්මවා ගොස් ඇති වගාවන් වලට වටිනාකම කපා හරී.

(b) තෘණ භූමි සංවර්ධනය

තෘණභූමි සංවර්ධනය ප්‍රතිලාභ හිමිවීම සඳහා මාස 5ක කාලයක් වෙන් වේ. එහි වටිනාකම් වසර 5ක කාලයක් සඳහා ක්‍රමවත් කෙරේ.

(c) වර්ධිත වැවිලි

වැවිලි කටයුතු ඇරඹීම සඳහා වැයකරන මුදල් ඒවායේ ප්‍රතිලාභ කල්පිරීම තෙක් ගණනය කරනු ලබන අතර ක්ෂය වීමට බඳුන් වේ.

1.2.2 කල් ඉකුත් වූ වගාවන්

(a) පිළිගැනුම හා මානකරණය

දේපළ වැවිලි හා උපකරණ එහි සාධාරණ

වටිනාකම ගණනය කරනු ලබන අතර අපවය හා ක්ෂය වටිනාකම් වශයෙන් ගැනේ.

සියලු දේපල වගාවන් හා උපකරණ වටිනාකමින් ක්ෂය වීමට අපවය කිරීම් තමන්ම ගණනය කරයි. වැඩි අගයක් එකතු කළයුතු වටිනාකම් හඳුනා ගැනෙන අතර ඒවායේ ක්ෂය වීමටද සලකා බැලෙයි.

දේපල වැවිලි උපකරණ වලින් ඇතැම් දේ ඉවත් කළ යුතු වන්නා වූ විට එලෙස ඉවත්වන කොටස් හඳුනාගෙන ඒ කොටස් වෙනුවට ආදේශනය වන වත්කම් අගය එකතු වේ. සියලු නඩත්තු කටයුතු හා වියදම් යෙදෙන අයුරින් සලකා බැලෙයි.

(b) පිරිවැය

වත්කම් වගාවන් හා උපකරණ මගට ගැනීම වටිනාකමට සාපේක්ෂව එහි වටිනාකම සලකා බැලෙන අතර එහිදී එන වත්කම ප්‍රති නැංවීමටද සලකා බැලේ.

එහි දේපළ සංවර්ධනයට නඩත්තුව හා දියුණු කිරීම සඳහා වැයබර ගණනය වන අතර එහි වියදම් ප්‍රාග්ධන පිරිවැයකට ගැනේ. එම වත්කම් වල කොටසක් ආදේශනය හැකි වන වියදම් දේපල වගා හා වෙන් වෙන් වශයෙන් වෙනම ගිණුම් කරනු ලබන අතර එහිදී ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් දරන ලද වියදම් සම්බන්ධ කරවයි.

(c) ප්‍රතික්ෂය වියදම්

දේපල, බෝග හා උපකරණ ආදී වත්කම් නඩත්තු හා අලුත්වැඩියාවල් සඳහා වන වියදම් ප්‍රධාන වශයෙන් කෘෂි ක්ෂේත්‍රයේ අනාගත ආර්ථික ප්‍රතිලාභ හිමිකර ගැනීමට හා මුල් අවස්ථා පැවති කාර්ය මණ්ඩලය පවත්වාගෙන යාමටත් ඒ සඳහා වන වියදම් හඳුනාගැනීමටය.

(d) ක්ෂයවීම

වටිනාකම් ක්ෂයවීම එකී වත්කම් වලින් ලබන සෘජු ආදායම් සමග ගලපා ගනී.

දේපළ වගාවන් හා උපකරණ සින්නක්කර දේපළ එහි වටිනාකම් තක්සේරුව මත ගණනය වේ. වත්කම් ක්ෂයවීම ඇරඹුණයේ ඒවා පරිහරණයට ගන්නා මොහොතේ පටන් අතර එහි සම්පත්වල වෙළෙඳ වටිනාකම ක්ෂය වීමෙන් එය අගරු වේ.

ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කමක් වශයෙන් සලකෙන අතරට එහි බලපෑම කාලාරූප ගලපා ගත යුතු අතර ගිණුම්වල සමස්ථ එකතුවක් ලෙස කලානුරූපීව පෙන්වයි.

ප්‍රධාන වාර්ෂික අනුපාත :-

වත්කම් වර්ගීකරණය	ක්ෂය වීමේ ප්‍රතිශතය
ගොඩනැගිලි	5%
වැවිලි හා යන්ත්‍රෝපකරණ	10%
මගී හා ප්‍රවාහණය	20%
ගෘහ භාණ්ඩ හා උපකරණ	10%
කාර්යාලීය උපකරණ	20%
ඉදිකිරීම් හා ගවමඩු	20%
වතු උපකරණ	20%
ගවමඩු	20%

1.2.3 ඉන්වෙන්ටරි

ඉන්වෙන්ටරි පවත්වාගෙන යාමේදී අදාළ දේපළ අවම වටිනාකමට සටහන් කරයි. සාමාන්‍ය වෙළෙඳපොළ තුළ උද්දමනය වීම තක්සේරු කරනුයේ එය උපයන මුදලට සාපේක්ෂව වන අතරම විකුණුම් වියදම් අඩුකර සමස්ථ ආදායම ගණනය කෙරේ.

ඉන්වෙන්ටරි වටිනාකම ගණනය කරනුයේ සමස්ථ වටිනිකම සාමාන්‍ය අගයයි. අදාළ දේපළ අත්පත් කර ගැනීම පිණිස වැය බෙදේ. එකී දේපොළ වටිනාකමට අගයන් ප්‍රවාහන වියදම් සෙමින් අලෙවිවන භාණ්ඩවල ගුණාත්මක භාවය සැලකේ.

කෘෂි නිෂ්පාදන වටිනාකමේ අගය පහළින්ද පශු සම්පත් වල තක්සේරු වටිනාකම සාමාන්‍ය පරිදි වේ.

1.2.4 ස්ථාවර වත්කම් අපවය කිරීම

වාරික පිළිවෙල කරන විට ඉදිරියට ගෙන එන ලද වටිනාකම් අගය සැලකිල්ලට ගැනෙහි. එය අපවය පමණක්ම නොවේ. එහි යම්කිසි සටහනක් වේ නම් එම දේපොළෙහි සේවය පවතින වටිනාකම සොයාබලයි. අපවය අලාභයක් පෙන්නුම් වන්නේ අදාළ දේපොළ ක්ෂය වී යාම හේතුවෙනි. එහි වටිනාකමට නිරූපනය වන පරිදි තක්සේරු අගයේ යම් වෙනස්කමක් හෝ තක්සේරුවක් කරන ලද අවස්ථාවකදී නිශ්ශුන්‍ය දේපළ වටිනාකම් ක්ෂය වීම ආපසු හැරවේ.

1.2.5 මූල්‍ය වත්කම්

ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ප්‍රමිති අංක 39 යටතේ වර්ගීකරණය වන මූල්‍ය සම්පත් ලාභාලාභ ගිණුමෙන් ණය නොලැබිය යුතුය. මුදල් කුලී බේරන තැන්පතු ආයෝජන විකිණීමට ඇති දේපළ සැසඳීමෙන් ගණනය කර ගත යුතුය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මූල්‍ය සම්පත් වර්ගීකරණය මුල් වටයේ සිදුකෙරේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එමගින් ලබා දුන් ණය හා අයවිය යුතු තැන්පතු කුලී ගෙවීමේ එම මූලාශ්‍රය සලකයි. අප විසින් මූල්‍ය සම්පත් ලාභ අලාභ ගිණුමෙන් ප්‍රකාශිත වත්කම් පැතිරයාම දිනට තැන්පතු ගණනය කරනු ලබයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගිණුම් කාල සීමාව ඉකුත් වන දේපොළ සම්බන්ධව හිමිකම් මුදල් ප්‍රවාහණය මගින් ඉවත් කරයි. තම කොටස් හිමිකාරයෙකුට ගිවිසුමේ ප්‍රකාශ පවරන ලද දේපළ සම්බන්ධව පවතින අවධානම හා ප්‍රතිලාභ පවරනු ලබයි. මෙලෙස පවරනු ලද දේපළ සම්බන්ධව තිබෙන පොලී මුදලක් නොවේ වෙනම වත්කම් හා වගකීම් වශයෙන් ගැනේ.

මූල්‍ය සම්පත් හා බැරකම් පලකරන අතර ශුද්ධ අලාභය ගණනය කර මූල්‍ය තත්ත්වය වෙන්කෙරේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු වනුයේ හිලව් කරන ලද අගයන් ශුද්ධ අගය මත පියවීමට අපේක්ෂිත වටිනාකම් රකි දේපොළ වටිනාකමෙන් අදාළ

හිමිකාරීත්වය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු මූල්‍ය සම්පත් යටතට කෙටි කාලීන ආයෝජන හා වෙළෙඳ ආදියද ඇත්තේය.

(a) ණය හා අයවිය යුතු මුදල

ලබා ගත් ණය හා අය විය යුතු මුදල් හා ව්‍යුත්පන්න නොවන මූල්‍ය සම්පත් ස්ථාවර හා නිශ්චිත ගෙවීම් පවතින වෙළෙඳපොළ අගයට නැත. මුල් ගණනය කිරීමෙන් අනහර එම මූල්‍ය සම්පත් ක්‍රමක්ෂය අගයට පවතින පොලී අනුපාතය අගයට සලකා බැලේ.

ක්‍රමක්ෂය වටිනාකම ගණනය වන්නේ ලබා දෙන වටිටම් හෝ වාරික හිමිකම් මුදල් හා වැය, එහි පොලී අනුපාතයට එක්ව පවතින විටය. පවතින පොලී අනුපාතය ක්‍රමක්ෂය විට විස්තීරණ ආදායම් ගිණුමෙහි සඳහන් කෙරේ. එමගින් මතු අලාභ මූල්‍ය වත්කම් හා සෙසු මුදල් හා මුදල් සම දේපොළ කෙසේ වෙතද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සේවක අරමුදල් ගිණුමක අගයක පිහිටා ඉදිකිරීමේදී පවත්වනු ලබන අතරම සියලු පාර්ශව කරුවන් අතර පොදු රාජ්‍ය ගිණුම් කරා ප්‍රමිතියක පිහිටා සාධාරණ අගයම නිරූපනය කරනු ලබන්නේය.

(b) ආයෝජන කල්පිරීම

ව්‍යුත්පන්නයෙන් තොර මූල්‍ය එක්වීම් නිශ්චිත හෝ ස්ථාවර හෙයින් ස්ථාවර කල්පිරීම් ආදිය කල් පිරීම සඳහා වෙන් වූ ගණයට සැලකේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එම පවතින කල් පිරුණුතෙක් පවත්වාගෙන යාමට අදහස් කරනු ලබන අතර, ඒ සඳහා වන සත්‍යතාව සහිතය. මුල් ගණනය කිරීමෙන් අනතුරුව නිසි කල් පිරෙන මූල්‍ය සවියත් ක්‍රමක්ෂය වන ලෙසින් අගය වන පදනම් පොලී අනුපාතයට ගණනය වේ. විස්තීරණ ආදායම් හා මූල්‍ය අනුපාතය ක්‍රමක්ෂය පොලියට යටත්වේ. විස්තීරණ මූල්‍ය පිරිවැය යටතේ සලකා බලයි.

රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජන හා ස්ථාවර තැන්පතු HTM ආයෝජන ලෙස සලකයි.

1.2.4.1 මූල්‍ය වත්කම් අපවයවීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සෑම වාර්තාකරණ දිනයකදීම තම මූල්‍ය වත්කම් හෝ සමහ මූල්‍ය වත්කම් අපවය කෙරේ. එම අපවය අගය සඳහා කරනු ලබන්නේ වත්කම් හිමිකරගත් අගය හා වත්කම් තක්සේරු වටිනාකම අතර වෙනස්වීම සලකමින්ය.

1.2.6 මුදල් හා මුදල් සමයයන්

මුදල් හා මුදල් සමයයන් අතැති මුදල් හා බැංකු සම්පත් සහ දෙආකාර වේ.

1.3 බැරකම් හා වගකීම්

බැරකම් වශයෙන් ගැනෙනුයේ මූල්‍ය ප්‍රකාශන තුළ වත්මන් මූල්‍ය තත්ත්වය හා අදාළ ගිණුම් තුළ බැරකම්ය. වත්කම් නොවන බැරකම් වන්නේ අදාළ මූල්‍ය වර්ගයට පෙර වූ බැරකම්ය.

1.3.1 ප්‍රදාන

1.3.1.1 ප්‍රතිපාදන ගිණුම් තැබීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ වියදම් හා විස්තීරණ ආදායම් යටතේ ගිණුම් වාර්තාවල සඳහන් වේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු සම්පත් වල අගය ක්‍රමානුකූලව සටහන් කර තබයි.

1.3.2 සේවක වරප්‍රසාද

(a) විශ්‍රාම පාරිතෝෂිත වෙන්කිරීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තම සේවක ප්‍රතිලාභ ලබා දීමේදී 1983 අංක 12 දරණ පාරිතෝෂිත ගෙවීම් පනත ප්‍රකාශයට කටයුතු කරනු ලබයි. මෙම පාරිතෝෂිත ගිණුමට අරමුදල් වශයෙන් ක්‍රියාත්මක නොවේ. පාරිතෝෂිත ගෙවීම් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් ගණනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලවය.

නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් අනුව සේවකයින් හිමිකම් ලබන සේවිකාවන් තම රැකියාවෙන් විශ්‍රාම ගන්නට ප්‍රතිලාභ ගෙවීම සිදුකරයි. මෙය ගණනය කරදීද නිර්ණායක වශයෙන් වයස, සේවා කාලය, වන්දි මුදල් ආදිය යොදා ගනිති. වගකීම් හඳුනාගනිමින් මූල්‍ය ප්‍රකාශන පිලියෙල කිරීම. නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් හා සේවක සේවා කාලය හා ගලපා ගනී. නිශ්චිත ප්‍රතිලාභ ගණනය කිරීම නිර්ණාමිකව සිදුවන අතරම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය අංක 19 අනුව කටයුතු කරයි. වත්මන් නිශ්චය වටිනාකම ඉදිරියේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රධාන පාදක වේ. භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාත කල් පිරීමෙන් අනතුරු එහි ප්‍රතිලාභ ගෙවීම කරනු ලබයි.

ලාභ හා අලාභ ගණනය කිරීම හා කාලසහක උපකල්පන අයත්වනු ලබන්නේ විස්තීරණ ආදායමට අනුවයි. එම සැලැස්ම අපගමන වන්නේ යම් සේවකයෙකුගේ සේවා කාලය (රඳවා ගැනීමේ කාලය මතය) එවන් අවස්ථාවකදී සේවක සේවා කාලය කාර්යක්ෂම වේ.

දිගුව	ජා.පශු.ස.මණ්ඩලය
	නිර්ණායනය
පොලි අනුපාතය	: 11.5%
වැටුප් වර්ධන අනුපාතය	: 5.5%
විශ්‍රාමික වයස	: 55 years
සේවකයන් රැකියා හැරයාමේ ප්‍රතිශතය	: 1.0%

(b) නිශ්චිත දායකත්ව සැලසුම

නිශ්චිත ප්‍රතිලාභ සැලසුමක් උපයෝගී කර ගනිමින් පශ්චාත් රැකියා සැලසුමක් යොදාගනිමින් ස්ථිර දායකත්ව මුදලක් ගෙවීමටත් භෞතික බැඳීමකින් ව්‍යාවස්ථාපිත බැඳීමකින් තොරව කටයුතු කෙරේ. ගිවිසුමගත් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් හඳුනාගැනීමේ විස්තීරණ ගිණුම් ප්‍රකාශ නිසි කලට ලබා දෙයි.

(c) සේවක අර්ථසාධක අරමුදල

සේවක අර්ථසාධක අරමුදල තම සේවකයන්ගේ වැටුපෙන් 10%ක ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල දායකත්වය ලෙස වැටුපෙන් 15%ක මුදලක් සේවා අර්ථ සාධක අරමුදලට බැර කෙරේ.

(d) සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල

සෑම සේවකයෙකුගේම වැටුපෙන් 3% සමානවන මුදලක් සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට යැවීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු කරයි.

1.3.3 වෙළෙඳ හා සෙසු ගෙවීම්

වෙළෙඳ හා සෙසු ගෙවීම් යනු මුදල් වැය බර යටතේ සටහන් කෙරෙයි.

1.3.4 බදුකරණය

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව මණ්ඩලය උපයනු ලබන ලාභයෙන් ප්‍රතිශත අගයක් බදු වශයෙන් රජයට ගෙවනු ලබයි. ESC ඒ බද්ද උපයන ආදායමට සාපේක්ෂව ගණනය කරනු ලබයි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ESC බදු මුදල් ගෙවනු ලබයි. ESC අගය ආදායම් බදු මුදලට හිලවී කරයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය VAT බදු මුදල් ගෙවනු ලබන අතරම/AT ගෙවිය මුදල සහ / හෝ ආපසු අයකර ගත යුතු අගය ගිණුම්ගත කෙරේ.

1.3.5 ප්‍රමාද වූ බදුකරණය

ශේෂ පත්‍රය සටහන් කරන බදු අඩුකරගත් අගය සටහන් වේ.

1.3.6 විදේශ මුදල් ගනුදෙනු

සියලු විදේශ මුදල් ගනු දෙනු ශ්‍රී ලංකා රුපියල් වලට හැරවෙන අතරම එලෙස හැරවීමේදී එම අවස්ථාවේ පවතින විදේශ විනිමය අනුපාතයට සිදුවේ.

1.3.7 ප්‍රාග්ධන වගකීම් හා අනියම් වගකීම්

අනියම් වගකීම් හා වියහැකි ණය ගැති භාවයන් අවිනිශ්චිතභාවයට යටත්වන අතරම ආර්ථික ප්‍රතිලාභ දැරීම අපහසු වේ.

ප්‍රාග්ධන වගකීම් හා අනියම් වගකීම් වශයෙන් මූල්‍ය ප්‍රකාශනවලට සටහන් කෙරේ.

1.4 විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

1.4.1 ආදායම් ප්‍රභව හඳුනාගැනීම

ආදායම් ප්‍රභව හඳුනාගැනීමෙන් එකී ආදායම් ප්‍රතිලාභ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගිණුමට බැරවෙන අතරම එය මැන ගැනීමට හැකිය. ආදායම් ගණනය කිරීමේදී සාධාරණ අගයට ගණනය කරනු ලබන අතරම වෙළෙඳ මට්ටමින් හා විකුණුම් බදු සමනය කරයි.

පහත සඳහන් නිශ්චිත ක්‍රමවේදය භාවිතාකරමින් ආදායම් හඳුනාගැනේ.

(a) භාණ්ඩ අලෙවිය

භාණ්ඩ අලෙවියෙන් ලබන ආදායම් හඳුනාගන්නා අතර එහිදී වන අවදානම හා ඉන් නිෂ්චිත ප්‍රතිලාභ වෙනොත් ඒවා ගිණුම්කරු පෙරලා හිමි කර දේ. අලෙවි ලාභ පරතරය පිලිබඳව හෝ භාණ්ඩ හිමිකාරත්වය පිලිබඳ අවධානම නොපවතී.

(b) පොලී ආදායම්

පොලී ආදායම් හඳුනාගැනෙන්නේ කාල පරාසය අනුකූලවන අතර එහි ප්‍රතිලාභ වත්කම් වශයෙන් සැලකේ.

(c) බදු ආදායම්

ආයුගණක තක්සේරු මගින් සටහන් කරනු ලබයි.

(e) වෙනත් ආදායම්

වෙනත් ආදායම් ගණනය කරන්නේද ආයුගණක ක්‍රමවේදයෙනි.

ශුද්ධ ප්‍රතිලාභය හා පිරිවැය දේපල, වගා හා උපකරණ වශයෙන් හා සෙසු මූල්‍ය නොවන වත්කම් ගණනය කරනු ලබන අතර එහි ප්‍රකාශන, එම වත්කම් අලෙවියෙන් හා විකිණුම් හා සෙසු විකුණුම් වියදම් යටතට වැටේ.

(f) රාජ්‍ය ප්‍රතිපාදන

රාජ්‍ය ප්‍රතිපාදන ආදායම් වශයෙන් සැලකෙන අතරම වෙනත් ආදායම් යටතට ගැනෙන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පශු සම්පත් අලෙවිය අතිපනන සම්පත් සහන මිලට ගොවීන් වෙත ලබාදෙයි.

1.4.2 වියදම්

ආදායම් ප්‍රකාශනයේ වියදම් සටහනේ එකී වියදම් සමග සෘජු ලාභාංශ ගනිමින් නිෂ්චිත ආදායම් ඉපැයීම් වශයෙන් සටහන් කෙරේ. එහිදී ව්‍යාපාර පවත්වා ගැනීමේදී හටගන්නා වූ සියලු ආකාරයේ වියදම් සලකා බැලේ.

වැවිලි හා උපකරණ කාර්යක්ෂම කළමනාකරණය කළ යතු අතර වසරේ ලාභ සඳහා සටහන් විය යුතුය.

ආදායම් ප්‍රකාශන පිලියෙල කිරීමේදී අදහස් විමසීම හා වියදම් සම්බන්ධ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය හා ඉදිරියේ කරන්නා වූ ක්‍රමවේදයද සලකා බැලේ.

1.5 මූල්‍ය ප්‍රවාහ සටහන

මූල්‍ය ප්‍රවාහ සටහන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 7 අනුකූලව පිලියෙල කෙරේ.

ගෙවනු ලබන පොලී අගය මෙහෙයුම් මුදල් ප්‍රවාහ ලෙස සලකන අතරම ආයෝජන මුදල් පොලී ලෙස සටහන් වේ.

1.6 වාර්තාකරණයෙන් පසු සිදු වූ කටයුතු

වාර්තාකරනු ලබන දිනට පසුව සිදුකරනු ලබන ක්‍රියාකාරකම් සඳහා වන ගැලපීම් සිදුකරනු ලබන අතර කවර හේතුවක්

නිසාවත් වාර්තාකරණ දින මූල්‍ය ප්‍රකාශන වල වෙනස් නොකෙරේ.

1.7 ශ්‍රී ලංකා ගිණුම්වාර්තාකරණ ප්‍රමිතිය හඳුන්වාදීම

මෙම මූල්‍ය ප්‍රකාශනය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගිණුම්කරණ ප්‍රකාශන 2012 දෙසැම්බර් 31 අවසන් වූයේ ශ්‍රී ලංකා ගිණුම්කරණ පිලිවෙතට අනුව පිලියෙල කරන ලද ප්‍රථම මූල්‍ය ප්‍රකාශනය වේ. 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ ගිණුම් ප්‍රකාශන පිලියෙල කරන ලද්දේ 2011 දෙසැම්බර් 31 ට අදාලවය. ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2012 දෙසැම්බර් 31 දින අවසන් වන වසර තුන සන්සන්ධනාත්මක දත්ත ඇතුළත්ව සකස් වේ. 2011 ජනවාරි 01 වන දින එම වලංගුවන පරිදි ගිණුම් ආරම්භ කෙරෙණි. මෙහි කාල වකවානුව සඳහා ගිණුම් වකවානුව සඳහා ගිණුම් පිලියෙල වේ. සටහන් මගින් පැහැදිලි කරනුයේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය 2011 ජනවාරි 01 දා පටන් 2011 දෙසැම්බර් 31 දක්වා වූ වසරක කාලයයි.

1.7.1 විවරණය කිරීම

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගිණුම්කරණ වාර්තාකරන ප්‍රමිතයට අනුකූලව ගිණුම් ඉදිරිපත් කෙරේ. ආදාල පරිවර්තනය සිදුකරන ලද විවරණය කිරීමේ වෙනම සටහන් තැබේ.

1.7.2 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පහත මූල්‍ය වාර්තාකරණයේදී සඳහන් විමර්ශන කිරීම් සිදුකර ඇත.

1.7.2.1 සාධාරණ අගයට නොවන අයකිරීම් වටිනාකම් අනුපාතය ගණනය කිරීම

සින්තක්කර අයිතිය හිමි දේපල වැවිලි හා උපකරණවල වටිනාකම් මූල්‍ය ප්‍රකාශනවල පවත්නා අගයට සාපේක්ෂව ගණන් බලා ඇත. අනුගණනය කරන ලද වත්කම් නොසලකා හැර තිබේ.

1.7.2.2 වාදයක් ගිණුම්කරණ කිරීම, ඇස්තමේන්තු හා උපකල්පන

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මූල්‍ය ප්‍රකාශන වල ප්‍රමිතිය අදාල පරිදි නොයෙදෙන අතරට මණ්ඩල මූල්‍ය ප්‍රකාශන උපයෝගී නොගැනිනි. මෙම මූල්‍ය ප්‍රකාශන වලින් මණ්ඩල මූල්‍ය තත්ත්වය ප්‍රගතිය ආදිය හෙළිදරව් වන්නා අතරම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එහි ප්‍රමිතිය අනුගතවීමට අපේක්ෂා කරයි.

1.8 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පැහැදිලි කිරීම

ශ්‍රී ලංකා ගිණුම් වාර්තාකරණ ප්‍රමිත අංක 1 යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තම ව්‍යුත්පන්න විම පෙන්වයි. මේවායින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගිණුම් සැදීමට 2011 ජනවාරි 01 වන දින සිට දෙසැම්බර් 31 දක්වා වෙයි. සමස්ථ විස්තීර්ණ ආදායම් 2011 දෙසැම්බර් 31 අවසන් වසර සඳහා ගණනය කරයි.

1.8.1 සම කොටස් සැපයීම

අයිතම	2012	2011	2010
SLAS/GAAP යටතේ සම කොටස්	1,030,639,905	988,902,078	726,733,677
පාරිතෝෂිත ප්‍රතිපාදනය	29,289,585	8,732,272	
ඉදිරියට ගෙන ආ ශේෂය මත පොලිය	(33,246,236)	(19,143,647)	
ආයුගණික පියවීම්	51,742,541	54,214,668	
ක්ෂය	(14,458,087)	(9,642,536)	(5,469,155)
SLFRS යටතේ සම කොටස්	1,063,967,707	1,023,062,835	721,264,522

1.8.2 සම්පූර්ණ විස්තීර්ණ ආදායම් සැසඳීම

අයිතම	2012	2011	2010
SLAS/GAAP ඉදිරි අනුපාතයට	25,781,914	248,688,654	176,463,447
බදු ගැලපුම	(1,126,841)		
පාරිතෝෂිත ප්‍රතිපාදනය	20,557,312	8,732,272	
ඉදිරියට ගෙන ආ ශේෂය මත පොලිය	(14,102,589)	(19,143,646)	
ආයුගණික පියවීම්	(2,472,126)	54,214,667	
ක්ෂය	(4,815,551)	(4,173,381)	(5,469,155)
SLFRS යටතේ ඉදිරි ලාභය	23,822,118	288,318,566	170,994,292

1.9 අනියම් බැරකම්

විගණනාධිපතිවරයාට අනුව මණ්ඩලය මගින් ගෙවිය යුතු බැරකම් සමනය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම ගෙවිය යුතුය.

1.10 ආශ්‍රිත පාර්ශව ගනුදෙනු

අධ්‍යක්ෂවරයෙකු එහි ගිවිසුම් ගෙන පාර්ශව ගනුදෙනු පිළිබඳව සටහන් නොපෙන්වයි.

2012 දෙසැම්බර් මස 31 වන දින අවසන් වන වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

	2012 Rs	2011 Rs	2010 Rs
ආදායම්			
විකුණුම් ආදායම්	1,255,973,446.46	1,231,958,718.12	1,099,722,296.69
කිරි සතුන් විකිණීමේ පිරිවැය අඩුකිරීමෙන් පසු	36,548,254.94		
සාධාරණ වටිනාකම වෙනස්කම් තුළින් ඇති වූ ලාභ මුළු ආදායම්	1,292,521,701.40	1,231,958,718	1,099,722,297
විකුණුම් පිරිවැය	(1,112,230,862.91)	(867,284,455)	(803,287,381)
දළ ආදායම්	180,290,838.49	364,674,263	296,434,915
විවිධ ආදායම්	24,613,906.64	30,472,886.36	22,754,692.78
රජයේ ප්‍රදානයන්	204,904,745.13	395,147,149	319,189,608
	17,606,406.98	1,187,500.00	5,125,000.00
අඩුකළා වියදම්			
විකුණුම් පිරිවැය	(3,838,748.72)	(4,382,003)	(3,574,785)
පරිපාලන වියදම්	(152,758,024.20)	(121,766,384)	(107,912,043)
අනෙකුත් වියදම්	(7,015,061.47)	(1,414,972)	(10,656,712)
මූල්‍ය පිරිවැය	(29,478,232.03)	(33,160,888)	(28,695,065)
බදු වලට පෙර ලාභය	29,421,085.69	235,610,403	173,476,004
අඩුකළා බදු වියදම්	(3,126,841.00)	(1,506,504)	(2,481,711)
වර්ෂය සඳහා වූ ඉදිරි ලාභය	26,294,244.69	234,103,899	170,994,293
අනෙකුත් විස්තීර්ණ ආදායම්	-	-	-
දේපළ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීමේදී ඇති වූ ලාභය	-	-	-
විදේශීය මෙහෙයුම් පරිවර්තනයේදී ඇති වූ විනිමය වෙනස්කම්	-	-	-
මූල්‍ය වත්කම් සාධාරණ වටිනාකම් වලට පරිවර්තනය කිරීමේදී ඇති වූ ලාභය	-	-	-
රක්ෂණ ලාභ (අලාභ) විශ්‍රාම සැලැස්වීම් ප්‍රතිලාභය	(2,472,126.53)	54,214,668	-
සම්පූර්ණ විස්තීර්ණ ආදායම්	23,822,118.16	288,318,566.53	170,994,292.58

2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වන වාර්තාකරණ කාල පරිච්ඡේදය සඳහා වූ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන

වර්ෂය	සටහන්	2012		2011		2010	
		Rs.	Rs.	Rs.	Rs.	Rs.	Rs.
වර්ෂය							
එංගම් නොවන වත්කම්							
එංගම් නොවන වත්කම්							
04 වැඩිලි		453,017,591.36		391,162,637		325,188,668.65	
05 පශු සම්පත් ප්‍රාග්ධන		525,413,449.56		240,321,969		201,647,728	
06 පශු සම්පත් වළ තරක්/වළවන්		-		1,583,770		-	
07 දේපල ගන්වනු හා උපකරණ		1,257,127,937.05	2,235,558,978	619,397,886	1,252,466,262	494,004,431	
08 අනුබද්ධිත ආයතනවල ආයෝජන		15,995,170.61	15,995,171	15,995,171	15,995,171	-	
09 එංගම් වත්කම්							
08 වෙළෙඳ සහ අනෙකුත් නොග		131,708,070.77		188,427,848		146,709,823	
05 පශු සම්පත් වෙළෙඳ		7,498,131.41		8,919,643		21,562,470	
09 වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දේ සහ අන්තිකාරම්		222,587,078.09		140,121,524		122,118,967	
10 තැන්පත් සහ පෙර ගෙවීම්		14,590,216.98		14,384,805		9,943,851	
11 අනෙකුත් එංගම් වත්කම්		30,668,673.56		24,215,111		13,319,324	
12 කෙටි කාලීන තැන්පතු		27,165,044.96		25,973,800		22,074,323	
13 මුදල් හා මුදල් වලට සමාන දෑ		12,463,087.49	446,680,303.26	20,454,253	422,496,984	28,414,784	
මුළු වත්කම්			2,698,234,451.84		1,690,958,417	1,400,979,540	
සේකන්ධය සහ වගකීම්							
ගෙවා නිමකරන ලද ප්‍රාග්ධන		576,587,649.00		576,587,649		576,587,649	
සේකන්ධයෙහි අනෙකුත් කොටස්							
ප්‍රාග්ධන සංවිතය		143,696,928.00		145,364,174		131,884,428	
ආදායම් සංවිතය		40,723,129.00		21,973,129		21,973,129	
වක්‍රීය අරමුදල		37,500,000.00		37,500,000		37,500,000	
රඳවාගන්නා ලද ඉපැයීම්		265,460,001.26	1,063,967,707.26	241,637,883	1,023,062,835	(46,680,683)	
එංගම් නොවන වත්කම්							
14 ණය සඳහා ගෙවිය යුතු පොලීය		1,005,039,805.59		128,174,367		117,863,653	
එංගම් වගකීම්							
15 පොලී රහිත ණය		50,000,000.00		50,000,000		50,000,000	
16 විශ්‍රාම පාරිභෝගිකය		134,361,674.04		122,631,214		166,466,691	
17 කල්බදු වත්කම් මත විලම්භිත ආදායම්		43,015,997.62	1,232,417,477.25	44,016,502	344,822,083	45,017,007	
එංගම් වගකීම්							
18 වෙළෙඳ සහ අනෙකු ගෙවිය යුතු දෑ		314,665,875.92		281,579,647		249,065,881	
19 ලබාගත් කෙටි කාලීන ණය		77,128,115.45		21,812,324		34,264,342	
20 මාස 12ක් තුළ ණය මත ගෙවිය යුතු දෑ		10,055,276.00	401,849,267.37	19,681,528	323,073,499	17,037,444	
මුළු සේකන්ධය සහ වගකීම්			1,690,958,417		1,690,958,417	1,400,979,540	

මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳව අධ්‍යක්ෂකවරයන් වගකීමට බැඳී සිටී.

1971 අංක 38 දරණ මුදල් පනුවේ අන්තර්ගතයන්ට අනුකූලව මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මෙයින් සනතික කරමු.

Sulawati S

සහකාර සාමාන්‍යධිකාරී මුදල්

[Signature]

සභාපති

[Signature]

නියෝජ්‍ය සභාපති

මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතියන්ට පරිවර්තනය කිරීම 2011 ජනවාරි 01

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ස්කන්ධ වෙනස්වීම් ප්‍රකාශනය
2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වන වසර සඳහා

	ප්‍රාග්ධනය රු	ප්‍රාග්ධනය සංචිතය රු	ආදායම් සංචිතය රු	වක්‍රීය අරමුදල රු	රඳවාගත් ඉපැයීම් රු	එකතුව රු
2010 ජනවාරි 01 වන දිනට ශේෂය	76,587,649	132,599,971	21,973,129	37,500,000	(217,674,976)	550,985,773
උසාවි නියෝග වළඟරක්		2,271,638				2,271,638
ගව මඩු නඩත්තු		1,000,000				1,000,000
කුකුල් පැටවුන් ආනයනය		1,237,290				1,237,290
ධර් වෙළෙඳසැල් ක්‍රමක්ෂය		(5,125,000)				(5,125,000)
උතුරු වසන්තය		(99,471)				(99,471)
විස්තීර්ණ ආදායම්				-	170,994,293	70,994,293
2010 දෙසැම්බර් 31 දිනට ශේෂය	76,587,649	131,884,428	21,973,129	37,500,000	(46,680,683)	721,264,523
2011 ජනවාරි 01 වන දිනට ශේෂය	576,587,649	131,884,428	21,973,129	37,500,000	(46,680,683)	721,264,523
ලැබුණු ප්‍රධානයන්		14,667,246				14,667,246
ප්‍රධානයන්ගේ ක්‍රමක්ෂය		(1,187,500)				(1,187,500)
විස්තීර්ණ ආදායම්				-	234,103,899	234,103,899
ආයුගණක ලාභ (අලාභ)					54,214,668	54,214,668
2011 දෙසැම්බර් 31 දිනට ශේෂය	576,587,649	145,364,174	21,973,129	37,500,000	241,637,883	1,023,062,835
2012 ජනවාරි 01 වන දිනට ශේෂය	576,587,649	145,364,174	21,973,129	37,500,000	241,637,883	1,023,062,835
ලැබුණු ප්‍රධානයන්	-		25,000,000	-	-	25,000,000
ලැබුණු ප්‍රධානයන් ක්‍රමක්ෂය	-	(1,667,246)	(6,250,000)	-	-	(7,917,246)
විස්තීර්ණ ආදායම්	-	-	-	-	26,294,245	26,294,245
ආයුගණක ලාභ (අලාභ)					(2,472,127)	(2,472,127)
2012 දෙසැම්බර් 31 දිනට ශේෂය	576,587,649	143,696,928	40,723,129	37,500,000	265,460,001	1,066,439,834

2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වන වසර සඳහා වූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	2012 රු	2011 රු
වර්ෂය සඳහා වූ ශුද්ධ ලාභය / අලාභය	29,421,085.69	235,610,402.76
ගැලපීම්:	29,421,086	235,610,403
දේපළ යන්ත්‍ර සූත්‍ර හා උපකරණ විකිණීමේදී ලාභය / අලාභය	(890,783)	(504,845)
ක්ෂයවීම්	54,138,603	36,518,957
පාරිතෝෂිත සඳහා වෙන්කිරීම්	8,275,602	7,870,239
බොල් ණය සඳහා වෙන්කිරීම්	20,704,043	15,993,446
විලම්භිත බදු ආදායම්	(1,000,504)	(1,000,504)
පොළීය	29,478,232	33,160,889
ප්‍රසාද දීමනා සඳහා වෙන්කිරීම්	8,000,000	8,000,000
කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් වලින් උත්පාදනය කළ මුදල්	148,126,279	335,648,584
ණය මුදල්වල වැඩිවීම්/(අඩුවීම්)	876,865,439	10,310,714
ජංගම වගකීම්වල වැඩිවීම්/(අඩුවීම්)	78,775,767	22,705,832
වෙළෙඳ සහ ගෙවීයයුතු දෑ වල වැඩිවීම්/(අඩුවීම්)	58,141,289	(29,075,198)
ඉන්වෙන්ට්‍රි භාණ්ඩවල (වැඩිවීම්)/අඩුවීම්	(202,903,456)	(40,258,011)
පශු සම්පත් ප්‍රාග්ධනවල (වැඩිවීම්)/අඩුවීම්	(87,682,429)	(34,211,117)
වෙළෙඳ සහ අනෙකුත් ලැබිය යුතු දෑ වල (වැඩිවීම්)/අඩුවීම්	(171,163,251)	(89,967,414)
ගෙවන ලද පොළී	(15,375,643)	(14,017,242)
ගෙවන ලද පාරිතෝෂිතය	(13,119,857)	(16,634,695)
ගෙවන ලද බදු	(5,760,186)	(4,534,163)
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් උත්පාදනය කරන ලද ශුද්ධ මුදල්	665,903,952	139,967,290
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබූ ශුද්ධ මුදල		
ජංගම නොවන වත්කම් මිලදී ගැනීම්	(691,868,654)	(161,913,147)
අනෙකුත් වත්කම්වල වැඩිවීම		
දේපළ යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ විකිණීම් තුළින් ලැබූ මුදල්	890,783	505,580
	(690,977,871)	(161,407,567)
මූල්‍ය ක්‍රියාකාරකම් තුළින් ලැබූ ශුද්ධ මුදල		
ලැබුණු රජයේ ප්‍රදානයන්	17,082,754	13,479,746
ණය/බදු ලබාගත් හෝ අවසන්කල		
	17,082,754	13,479,746
වසර තුළ වැඩිවීම්/(අඩුවීම්) ශුද්ධ මුදල්	(7,991,165)	(7,960,531)
වසර මුලදී තිබූ මුදල් හා මුදල් වලට සමාන දෑ	20,454,253	28,414,784
වසර අවසානයේදී තිබූ මුදල් හා මුදල් වලට සමාන දෑ	12,463,088	20,454,253

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

2012 දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන්වන වසර සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට අදාළ උපලේඛනය

ඇමුණුම් 1	අවසන් වූ වර්ෂය 31.12.2012	අවසන් වූ වර්ෂය 31.12.2011	අවසන් වූ වර්ෂය 31.12.2011
ආදායම්			
විකුණුම්	1,464,230,608.90	1,441,363,755	1,234,533,833
අඩුකළ අත්තර් ගොවිපොල විකුණුම්	(208,257,162.44)	(209,405,037)	(134,811,536)
ආදායම්	1,255,973,446.46	1,231,958,718	1,099,722,297
ඇමුණුම් 2			
අනෙකුත් ආදායම්			
කුලී බදු ආදායම්	675,500.00	2,505,039	2,176,854
සේවක ණය මත පොලිය	2,503,617.06	2,805,984	2,467,350
තැන්පත් පොලිය	2,474,866.66	827,529	3,398,188
සුළු ව්‍යාපෘති වලින් (අලාභය) / ලාභය	1,340,843.74	999,263	1,667,681
තැවුම් කිරි බෙදාහැරීම් ඒකකය	(2,078,514.00)	4,243,781	(374,681)
සිලයිට්	608,423.33	629,121	(8,002,380)
අනෙකුත් ආදායම්	17,238,199.76	17,957,324	9,915,291
ප්‍රධාන කාර්යාලයේ විකුණුම් මධ්‍යස්ථානය	960,187.51	-	8,377,061
ජංගම නොවන වත්කම් විකුණුම්	890,782.58	504,844.52	3,129,328.45
	24,613,906.64	30,472,886.36	22,754,692.78
ඇමුණුම් 3			
රජයේ ප්‍රධානියන්			
දැයට කිරුල 2012	11,356,406.98	-	-
කිරි ප්‍රවලන කිරීම්	-	1,187,500.00	5,125,000.00
තෘණ සංවර්ධනය	6,250,000.00	-	-
	17,606,406.98	1,187,500.00	5,125,000.00
ඇමුණුම් 4			
බෙදාහැරීමේ පිරිවැය			
තැරැව් ගාස්තු වියදම්	3,838,748.72	4,382,003	3,574,785
	3,838,748.72	4,382,003	3,574,785
ඇමුණුම් 5			
පරිපාලන වියදම්			
ගොවිපොල ඇතුළු පරිපාලන වියදම්	37,642,058.62	21,908,098	13,722,226
වාර්ෂික ප්‍රසාද ලීමනා	8,000,000.00	8,000,000	8,206,000
ප්‍රදාන කාර්යාලය	107,115,965.58	91,858,286	85,983,817
	152,758,024.20	121,766,384	107,912,043
ඇමුණුම් 6			
අනෙකුත් වියදම්			
බඩ ඉරිඟු වගාව	-	1,414,972	10,656,712
දැයට කිරුල 2012	7,015,061.47	-	-
	7,015,061.47	1,414,972	10,656,712
ඇමුණුම් 7			
මූල්‍ය පිරිවැය			
අයිරා මත පොලිය	2,753,475.41	107,572	10,338,708
බදු මත පොලිය	1,659,220.00	519,524	6,212,862
බැංකු ණය මත පොලිය	951,677.16	3,123,876	
බැංකු ගාස්තු			1,877,226
පාරිභෝගික ශේෂය මත පොලිය	14,102,589.46	19,143,647	
ගොවිත්තේ භාරකාර අරමුදලට පොලිය	10,011,270.00	10,266,270	10,266,270
	29,478,232.03	33,160,888	28,695,065

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිබඳ උපලේඛණය 2012

සටහන -004	පොල් යටි වගාව වැඩිලි	තෘණ ස්ථාපන වියදම්	කපු වගා වියදම්	රබර් වගා වියදම්	වකඩ
	රු	රු	රු	රු	
2012.01.01 දිනට ඉදිරියට ගෙන ආ ශේෂය	363,870,845.91	20,390,051.69	1,335,381.97	5,566,357.75	391,162,637.32
2012 වසර සඳහා දරණ ලද වියදම්	57,361,053.95	19,139,001.85	-	1,807,799.79	78,307,855.59
	421,231,899.86	39,529,053.54	1,335,381.97	7,374,157.54	469,470,492.91
අඩුකළ ලාභ අලාභ ගිණුමට හර කළ මුදල	(3,919,240.46)	(12,533,661.09)	-	-	(16,452,901.55)
2012.12.31 දිනට ශේෂය	417,312,659.40	26,995,392.45	1,335,381.97	7,374,157.54	453,017,591.36
2010.12.31 දිනට ශේෂය	312,446,497	6,944,773	1,335,382	4,462,017	325,188,669

සටහන්-005	2012 ප්‍රාග්ධන	2012 වෙළෙඳ	2012 වකඩ	2011 රු	2010 රු
2012.12.31 දිනට පශු සම්පත් වටිනාකම්					
තක්සේරු කිරීම්					
එළඟරක්/මි හරක්	250,815,322	3,803,887	254,619,209	253,745,220	220,608,362
එළවන්	3,809,313	-	3,809,313	4,518,370	5,173,211
ඌරන්	5,458,004	1,812,678	7,270,682	7,058,679	4,862,019
බැටවන්	16,177,120	-	16,177,120	11,920,855	6,762,827
තැවුම්	-	-	-	-	-
කුකුලන්	29,660,449	3,018,663	32,679,112	40,914,398	44,155,335
මත්ස්‍යන්	-	-	-	-	-
වටුවන්	-	10,540	10,540	35,630	30,167
තාරවන්	2,345	14,720	17,065	13,686	6,406
කලුකුම්	52,602	715	53,317	100,655	18,881
අනෙකුත්	-	241,070	241,070	244,900	944,596
ආනයනික එළඟරක්	288,503,235	-	288,503,235	-	-
	594,478,389	8,902,273	603,380,662	318,552,393	282,561,802
25% අඩුකිරීම්	(69,064,940)	(1,404,141)	(70,469,081)	(69,310,781)	(59,351,605)
ඉද්ධ තක්සේරුව	525,413,450	7,498,131	532,911,581	249,241,612	223,210,198

සටහන් -007	Rs.	Rs.	Rs.
උප සමාගම්වල ආයෝජන	15,995,171	15,995,171	15,995,171
1995 දී ශ්‍රී ලංකා ලිවියානු කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධන සමාගමේ ඉල්ලුම් නොකරන ලද අයෝජනවල රු. 15,995,170.61 මණ්ඩලය විසින් ආයෝජණය කර ඇත. උප සමාගමෙන් 51% මණ්ඩලය හිමි කරගෙන ඇති පිරිවැය ගිණුමකට ක්‍රමය යටතේ මෙම අයෝජණය ගිණුම්කොට ඇත.			
පහත සඳහන් කරුණු හේතුකොටගෙන එකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ නොහැක			
1. උප සමාගම්වල ක්‍රියාකාරකම් මිලි සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වලට අසමාන වීම			
2. උප සමාගමේ ගිණුම් කාලපරිච්ඡේදය මිලි සමාගමේ ගිණුම් කාලපරිච්ඡේදය වෙනස්වීම			

සටහන් -008	2012	2011	2010
2012.12.31 දිනට වෙළෙඳ සහ අනෙකුත් තොග	රු	රු	රු
පොල් කොප්පරා	49,092,223.42	106,508,581	76,628,313
විවිධ බෝග නිෂ්පාදන තොග	8,236,160.12	6,537,736	15,841,212
ප්‍රධාන කාර්යාලවල සහ ගොවිපොලවලට ඇති අනෙකුත් සාමාන්‍ය තොග	74,379,687.23	75,381,531	54,240,298
	31,708,070.77	188,427,848	146,709,823

කටයුතු -109	2012 රු	2011 රු	2010 රු
වෙළෙඳ, අනෙකුත් ලැබිය යුතු දෑ සහ අත්තිකාරම්			
සේවක ණය ගැතියෝ	33,757,499	33,837,348	38,681,772
වෙළෙඳ සහ අනෙකුත් ණය ගැතියෝ	188,694,620	98,352,604	78,162,929
	222,452,118	132,189,952	116,844,701
අඩුකලා බොල් සහ සැක සහිත ණය ගැතියන් වෙනුවෙන් වෙන් කිරීම්	(20,704,043)	(15,993,446)	(13,503,564)
	201,748,075	116,196,505	103,341,137
		-	
ආර්ථික සේවා නාස්තු	17,494,747	19,427,724	14,717,971
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව	(595,833)	(241,704)	2,919,209
ඉල්ලුම් කළ භැකි VAT බදු	3,940,090	4,738,999	1,140,649
	222,587,078.09	140,121,524	122,118,967
කටයුතු -110	2012 රු	2011 රු	2010 රු
තැන්පත් සහ පෙර ගෙවීම්			
තැන්පත්	1,338,207	1,214,061	1,289,611
පෙර ගෙවීම්	13,252,010	13,170,744	8,654,240
	14,590,217	14,384,805	9,943,851
කටයුතු -111	2012 රු	2011 රු	2010 රු
අනෙකුත් ජංගම වත්කම්			
ගොවිපොලවල් වල සම්පූර්ණ නොකරන ලද ක්‍රියාකාරකම් සඳහා දරණ ලද වියදම් (තවත්, ඒ වගාවන්)	30,668,674	24,215,111	13,319,324
කටයුතු -122	2012 රු	2011 රු	2010 රු
කෙටි කාලීන තැන්පතු			
කෙටි කාලීන තැන්පතු මහජන බැංකුව, නාරාහේන්පිට	23,802,778	25,709,796	21,829,874
ස්ථිර තැන්පතු ශ්‍රී ලංකා බැංකුව	3,362,267	264,005	244,449
	27,165,045	25,973,800	22,074,323
කටයුතු -133	2012 රු	2011 රු	2010 රු
මුදල් සහ මුදල් වලට සමාන දෑ			
බැංකු ණය	7,160,131	16,505,564	17,331,617
ඉතිරි කිරීමේ ගිණුම	6,397	6,069	5,000
අනු ඉතිරි මුදල්	4,004,593	2,845,689	2,366,187
අනු ඉතිරි මුදල්	62,061	43,137	25,896
මාර්ගස්ථ මුදල්	1,229,906	1,053,794	8,686,084
	12,463,087	20,454,253	28,414,784
කටයුතු -134	2012 රු	2011 රු	2010 රු
ගෙවිය යුතු පොලී ණය			
ගොවිත්තේ භාරකාර අරමුදල	100,112,700	102,662,700	102,662,700
මහජන බැංකුවේ ණය	-	11,852,391	30,259,233
අධි ශිභකරණ වූ රටය	-	729,137	729,199
කිරි දෙනුන් වෙනුවෙන් ණය බදු පහසුකම්	881,785,607	-	-
කැබ් රට 5ක්	19,024,511	25,823,408	-
ට්‍රැක්ටර් රට 5ක්	13,141,040	-	-
කාර් රට 2ක්	9,823,560	12,654,135	-
අත්තිකාරම් පොලී			
කැබ් රට 5ක්	(3,055,381)	(3,936,741)	-
ට්‍රැක්ටර් රට 5ක්	(4,203,540)	-	-
කාර් රට 2ක්	(1,533,415)	(1,929,135)	-
මාස 12ක් අතුලත ගෙවිය යුතු ණය ගිණුමට මාරු කිරීම	(10,055,276)	(19,681,528)	(15,787,479)
	1,005,039,806	128,174,367	117,863,653
වසර අවසානයේ දී ණය	1,005,039,806	128,174,367	117,863,653

කටයුතු -155	2012 රු	2011 රු	2010 රු
පොලී රහිත ණය			
තාක්සීරා ණය	50,000,000	50,000,000	50,000,000
	50,000,000	50,000,000	50,000,000
කටයුතු+16	2012 රු	2011 රු	2010 රු
විශ්‍රාමික පාරිභෝගිකය			
ජනවාරි 01 වන දිනට ණය	122,631,213.74	166,466,691	154,442,001
විකල්පවල වසර තුළ වෙන්කිරීම්	8,275,601	7,870,239	29,906,056
ආරම්භක ණය මත පොලිය	14,102,589	19,143,647	-
ආයුර්ණක (ලාභය)/පාඩුව	2,472,127	(54,214,668)	-
	147,481,531	139,265,909	184,348,057
අඩුකලා වසර තුළ ගෙවීම්	(13,119,857.10)	(16,634,695)	(17,881,366)
දෙපාර්තමේන්තු 31 වන දිනට ණය	134,361,674	122,631,214	166,466,691
කටයුතු -177	2012 රු	2011 රු	2010 රු
කල්බදු වත්කම් මත විලභිත ආදායම			
ඉදිරියට ගෙන ආ ණය	44,016,502.00	45,017,007	46,017,511
ආදායමට මාරු කිරීම ලැබූ ලිඛිත සමාගමෙන් කල්බදු	(88,383.83)	(88,384)	(88,384)
ආදායමට මාරු කිරීම ග්‍රැන්ඩ්ස් සමාගමෙන් කල්බදු	(666,666.00)	(666,666)	(666,666)
ආදායමට මාරු කිරීම රජවැල්ල හෝල්ඩින්ග්ස් සමාගමෙන් කල්බදු	(245,454.55)	(245,455)	(245,455)
	43,015,997.62	44,016,502	45,017,007
කටයුතු -188	2012 රු	2011 රු	2010 රු
ගෙවිය යුතු දෑ සහ වෙන්කිරීම්			
සේවක ණය ගිණුම	18,209,903	15,338,229	15,791,631
වෙළෙඳ සහ අනෙකුත් ණයගිණුම	233,936,896	210,527,092	179,049,066
උපවිත වියදම්	21,647,816	19,618,031	18,435,401
වෙන්කිරීම්	12,930,614	8,506,993	9,641,992
තැන්පත් මුදල්	15,151,707	16,679,917	13,368,631
ගෙවිය යුතු සේවක අර්ථ සාධක මුදල්	4,828,971	4,465,067	4,883,315
ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල්	719,523	641,875	673,555
	307,425,431	275,777,203	241,843,591
ගෙවිය යුතු VAT බදු	7,240,445	5,802,444	7,222,290
	-	-	-
	-	-	-
	314,665,876	281,579,647	249,065,881
කටයුතු -189	2012 රු	2011 රු	2010 රු
කෙටි කාලීන ණය ගැනීම්			
මහජන බැංකු 100153693183	73,000,137	20,272,180	30,974,280
මහජන බැංකුව 100153694880	-	1,540,143	-
මහජන බැංකුව 873	2,284,368	-	2,984,689
මහජන බැංකුව 228	-	-	299,286
ගොවිපොල අලෙවිසැල් 1001 6369 4865	361,505	-	-
බඩ ඉරිතු ව්‍යාපෘතිය	-	-	6,088
ගොවිපොල ජංගම ගිණුම්	1,482,103	-	-
	77,128,115	21,812,324	34,264,342

සටහන් -220 ර්ලක මාස 12 සඳහා ගෙවිය යුතු ණය	2012 රු	2011 රු	2010 රු
2012 ගෙවිය යුතු බැංකු ණය	-	11,852,391	15,787,444
කාර් රථ සඳහා ගෙවිය යුතු බදු	2,907,216	2,595,720	-
කැබ් රථ සඳහා ගෙවිය යුතු බදු	6,475,140	5,781,360	-
ට්‍රැක්ටර් රථ සඳහා ගෙවිය යුතු බදු	2,867,136	-	-
අධිශිතකරණ ට්‍රැක් රථ ගෙවිය යුතු බැංකු ණය	-	729,137	1,250,000
කාර් රථ සඳහා පොලී අවිනිශ්චිත ගිණුම	(395,720)	(395,720)	-
ට්‍රැක්ටර් රථ සඳහා පොලී අවිනිශ්චිත ගිණුම	(917,136)	-	-
කැබ් රථ සඳහා පොලී අවිනිශ්චිත ගිණුම	(881,360)	(881,360)	-
	10,055,276	19,681,528	17,037,444

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
සටහන් 06

දේපළ පිරිසත හා උපකරණ

පිරිවැය	2012 ජනවාරි 01 දීමට රු	විකතුකිරීම් 2012 රු	විකුණුම් රු	ඉඩම් පැවරීම් රු	ගැලපීම් රු	නොතිම් වැඩ රු	2012 දෙසැම්බර් 31 දීමට රු
ඉඩම්	344,430,681.00	47,635,828.43	(584,155.42)	(1,089,191.50)	(5,537,714.00)	-	337,803,775.50
ගොඩනැගිලි	137,796,182.69	37,408,477.40	(6,709.89)	-	(6,030,781.13)	-	178,817,074.57
යන්ත්‍ර හා උපකරණ	55,985,649.80	47,057,322.50	(30,383.98)	-	(31,361.00)	-	93,362,766.20
වතු උපකරණ	43,286,178.05	5,159,239.67	(32,589.75)	-	30,535.00	-	90,367,325.66
කාර්යාල උපකරණ	18,874,876.67	2,895,711.36	(10,344.57)	-	5,408,891.13	-	24,003,732.36
ලී බඩු සහ සවිකිරීම්	5,856,242.15	530,246,867.51			88,000.00		14,128,254.89
ඉදිකිරීම්	187,942,946.62	30,719,591.05			31,361.00		718,277,814.13
මෝටර් රථ	75,793,120.90	14,638,108.38					106,533,728.38
නොතිම් වැඩ	25,848,048.00					(25,848,047.94)	14,638,108.44
කල්බදු වත්කම්	32,585,714.00	9,750,000.00					42,335,714.00
මෝටර් රථ	928,399,639.88	725,511,146.30	(664,183.61)	(1,089,191.50)	(6,041,069.00)	(25,848,047.94)	1,620,268,294.13
2012 දෙසැම්බර් 31 දීමට සේභය							
සැපයුම්	46,238,986.21	5,651,166.43	(345,767.38)	-	(301,539.07)	-	51,242,846.19
ඉඩම්	23,528,050.87	5,328,726.26	(6,709.89)	-	7,633.75	-	28,856,777.13
ගොඩනැගිලි	35,326,042.34	4,279,845.28			120,440.00	(30,383.98)	39,606,811.48
යන්ත්‍ර හා උපකරණ	9,438,073.50	2,321,313.81			540,889.13	(21,823.80)	11,849,443.33
වතු උපකරණ	2,734,916.15	534,019.61			17,600.00		3,788,001.09
කාර්යාල උපකරණ	138,445,234.43	24,155,519.36			(10,345.57)		162,618,353.79
ලී බඩු සහ සවිකිරීම්	51,653,605.22	4,730,876.39					56,374,136.04
ඉදිකිරීම්							
මෝටර් රථ							
නොතිම් වැඩ							
කල්බදු වත්කම්							
මෝටර් රථ	1,636,845.23	716,714.80					8,803,988.03
2012 දෙසැම්බර් 31 දීමට සේභය	309,001,753.95	54,168,609.94	(352,477.27)	-	374,678.24	(52,207.78)	363,140,357.08
2012 දෙසැම්බර් 31 දීමට පොත්පත් අනුව ශුද්ධ වටහාකම	619,397,885.93	671,342,536.36	(311,706.34)	(1,089,191.50)	(6,415,747.24)	(25,795,840.16)	1,257,127,937.05

සුචිය අ

ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිත/ලංකා ගිණුම් ප්‍රමිත ලැයිස්තුව

ශ්‍රී ලංකා මුදල්/ලංකා ගිණුම් අංක	විස්තරය	
ශ්‍රී ලංකා මුදල් 1	ප්‍රථම වරට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීම	
ශ්‍රී ලංකා මුදල් 2	කොටස් පාදක ගෙවීම්	N/A
ශ්‍රී ලංකා මුදල් 3	ව්‍යාපාර සංයෝජනය	
ශ්‍රී ලංකා මුදල් 4	රක්ෂණ ගිවිසුම්	N/A
ශ්‍රී ලංකා මුදල් 5	විකිණීම සඳහා තබාගෙන ඇති ජංගම නොවන වත්කම් සහ බණ්ඩ වූ මෙහෙයුම්	N/A
ශ්‍රී ලංකා මුදල් 6	බහිෂ්ච සම්පත් ගවේෂණය සහ අගය කිරීම	N/A
ශ්‍රී ලංකා මුදල් 7	මූල්‍ය උපකරණ: අනාවරණයන්	
ශ්‍රී ලංකා මුදල් 8	මෙහෙයුම් බණ්ඩයන්	N/A
ලංකා මුදල් 1	මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම	
ලංකා මුදල් 2	තොග	
ලංකා මුදල් 7	මුදල් ප්‍රවාහ ප්‍රකාශ	
ලංකා මුදල් 8	ගිණුම්කරණ ප්‍රතිපත්ති ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි	
ලංකා මුදල් 10	වාර්තාකරණ කාලසීමාවෙන් පසු සිදු වූ සිද්ධීන්	
ලංකා මුදල් 11	ඉදිරිකිරීම් කොන්ත්‍රාත්තුව	N/A
ලංකා මුදල් 12	ආදායම් බදු	
ලංකා මුදල් 16	දේපළ පිරිසත හා උපකරණ	
ලංකා මුදල් 17	කල්බදු	
ලංකා මුදල් 18	අයහාරය	
ලංකා මුදල් 19	සේවක ප්‍රතිලාභ	
ලංකා මුදල් 20	රාජ්‍ය ප්‍රදාන ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් අනාවරණය	
ලංකා මුදල් 21	විදේශ විනිමය අනුපාතිකයන් හි වෙනස්වීමෙහි බලපෑම	
ලංකා මුදල් 23	ණයගැණුම් පිරිවැය	N/A
ලංකා මුදල් 24	සම්බන්ධිත පාර්ශවයන් අනාවරණය කිරීම	N/A
ලංකා මුදල් 26	විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්සුම් ගිණුම්කරණය හා අනාවරණය	N/A
ලංකා මුදල් 27	ඒකාබද්ධ හා වෙන්ව සකස් කරන මූල්‍ය ප්‍රකාශන	N/A
ලංකා මුදල් 28	ආශ්‍රිතයන් හි ආයෝජනයන්	
ලංකා මුදල් 29	අති උද්ධමනකාරී ආර්ථික තත්ත්වයකදී මූල්‍ය වාර්තාකරණය	N/A
ලංකා මුදල් 31	බද්ධ ව්‍යාපාරයන් හි ඇල්ම	N/A
ලංකා මුදල් 32	මූල්‍ය උපකරණ ඉදිරිපත් කිරීම	
ලංකා මුදල් 33	කොටසක ඉපැයුම	
ලංකා මුදල් 34	අන්තර් මූල්‍ය වාර්තාකරණය	N/A
ලංකා මුදල් 36	වත්කම් භාහිරකරණය	N/A
ලංකා මුදල් 37	ප්‍රතිපාදන අසම්භව්‍ය බැරකම් සහ අසම්භව්‍ය වත්කම්	
ලංකා මුදල් 38	අස්පෘෂ්‍ය වත්කම්	N/A
ලංකා මුදල් 39	මූල්‍ය උපකරණ හඳුනාගැනීම හා මිනුම්කරණය	
ලංකා මුදල් 40	ආයෝජන දේපළ	N/A
ලංකා මුදල් 41	කෘෂිකර්මය	

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාළ වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

SLFRS 3 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ප්‍රථම වරට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීම

ආයතනයක් විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සිය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතාකරන විට අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් විස්තර කර දීම මෙම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 1හි අරමුණ වේ.

1 මෙම SLFRS හි අරමුණ අස්ථිත්වයක පළමු SLFRS මූල්‍ය ප්‍රකාශන සහ එම මූල්‍ය ප්‍රකාශන ආවරණය කරන කාලපරිච්ඡේදයේ කොටස් සඳහා වූ එහි අතුරු මූල්‍ය වාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත තොරතුරු ඇතුළත් :

- (අ) පරිශීලකයන්ට විනිවිද භාවයකින් යුක්ත සහ ඉදිරිපත් කරන සියළුම කාලපරිච්ඡේදයන් පුරා සංසන්දනය කිරීමේ හැකියාවන්
- (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත (SLFRS) ප්‍රකාර ගිණුම්කරණය සඳහා යෝග්‍ය ආරම්භක ලක්ෂණයක් සලකාදීම මත සහ
- (ඇ) ප්‍රතිලාභ ඉක්මවා නොයන පිරිවැයකට ජනනය කිරීමට හැකියාව, තහවුරු කිරීමයි

SLFRS වලට සංක්‍රාන්තිවීම පැහැදිලි කිරීම 23 අස්ථිත්වයක් විසින් පූර්ව පොදුවේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති (GAAP) වලින් SLFRS වලට සංක්‍රාන්ති වීම, එහි වාර්තා කළ මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය සහ මුදල් ප්‍රවාහවලට බලපෑ ආකාරය අරම්භක ශේෂයන් සැසඳීමක් කර පැහැදිලි කළ යුතුය.

SLFRS 3 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ව්‍යාපාර සංයෝජනය:

අරමුණ

1. මෙම SLFRS හි අරමුණ වන්නේ ව්‍යාපාර සංයෝජනය සහ එහි බලපෑම පිළිබඳව වාර්තාකරණය කරනු ලබන අස්ථිත්වයක් එහි මූල්‍ය ප්‍රකාශනයන්හි සපයනු ලබන තොරතුරුවල අදාළත්වය, විශ්වාසදායකත්වය සහ සංසන්දනාත්මක බව වඩා යහපත් තත්ත්වයට පත් කිරීමයි. මෙය සම්පූර්ණ කරගැනීමට මෙම SLFRS අත්පත් කරගනු ලබන්නාගේ කටයුතු කළයුතු ආකාරය සඳහා මූලධර්ම හා අවශ්‍යතාවයන් ප්‍රතිස්ථාපනය කරයි:

- (අ) මෙම මූල්‍ය ප්‍රකාශන අස්ථිත්වයන් හඳුනා ගන්නා වත්කම්, පවරාගන්නා වගකීම් සහ අත්පත් කරගැනීමට භාජනය වන්නාගේ පාලනයට යටත් නොවන ගිණුම් හඳුනාගැනීම සහ මිණුම් කිරීම
- (ආ) ව්‍යාපාර සංයෝජනයක දී අත්පත්කර ගන්නා කීර්ති නාමය හෝ කේවළකර මිල දී ගැනීමක් මගින් වන ප්‍රතිලාභ හඳුනාගැනීම සහ මිණුම්කිරීම සහ
- (ඇ) ව්‍යාපාර සංයෝජනයේ ස්වභාවය සහ මූල්‍ය බලපෑම් ඇගයීමට, මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට හෙළිදරව් කළයුතු තොරතුරු මොනවාදැයි නිශ්චය කිරීම.

ප්‍රධාන නිර්වචනය : ව්‍යාපාර සංයෝජනය : ව්‍යාපාර සංයෝජනයක් යනු එක් ව්‍යාපාරයක හෝ ව්‍යාපාර කිහිපයක පාලනය අත්පත් කරගන්නාගේ පාලනයට යටත්වන සිද්ධියක් හෝ ගණුදෙනුවකි.

ආයෝජකයන්ට හෝ අනෙකුත් අයිතිකරුවන්, සාමාජිකයන් හෝ සහභාගිකරුවන් හට සෘජුව ප්‍රතිලාභ ලබාදීම සඳහා පවත්වා ගිය හැකි හා කළමනාකරණය කළ හැකි ඒකාබද්ධ ක්‍රියාකාරකම් පද්ධතියකින් හා වත්කම් වලින් සමන්විත ඒකකයක් වශයෙන් ව්‍යාපාරයක් නිර්වචනය කර ඇත.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

SLFRS 7 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - මූල්‍ය සාධක පත්‍රයේ ප්‍රවේශන විධිවිධාන:

මෙම SLFRS ප්‍රමිතය පහත සඳහන් හෙළිදරව් කිරීම් අපේක්ෂා කෙරේ.

(අ) ආයතනයක මූල්‍ය තත්ත්වය හා කාර්ය සාධනය සහ මූල්‍ය සාධන පත්‍රවල වැදගත්කම සහ

(ආ) ණය අවදානම ද්‍රවශීලී අවදානම සහ වෙළෙඳපොල අවදානම සම්බන්ධයෙන් නිෂ්චිත අවම හෙළි දරව් කිරීම් ඇතුළත්ව මූල්‍ය සාධන පත්‍ර තුළින් පැහැදිලිව හඳුනා වූ අවදානම් පිළිබඳව ගුණාත්මක හා ප්‍රමාණාත්මක තොරතුරු සැපයීම.

(ඇ) ආයතනයක් විසින් සිය මූල්‍ය පත්‍රිකා සමාන කාණ්ඩ වලට වර්ග කළ යුතු අතර හෙළිදරව් කිරීම් අවශ්‍යවන අවස්ථාවලදී මෙම හෙළිදරව් කිරීම් කාණ්ඩ වශයෙන් අණවරණය කළ යුතුය. එකී කාණ්ඩයන් පහත සඳහන් වේ.

(අ) ලඟා අලාභ ගිණුම මගින් සාධාරණ වටිනාකමකට පෙන්නුම් කරන ලද මූල්‍ය වත්කම් පහත සඳහන් අයිතම් යටතේ හෙළිදරව් කළ යුතුය.

1. මුදලි හඳුනාගත් වත්කම්
 2. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39 අනුව විස්තර කරන ලද වෙළෙඳාම සඳහා උපයෝගී කරගන්නා වත්කම්.
- (ආ) කල්පිරෙන තෙක් රඳවාගන්නා අයෝජන
- (ඇ) ණය සහ ලැබිය යුතු දෑ
- (ඈ) විකිණීම සඳහා මූල්‍ය වත්කම්.
- (ඉ) ලඟා අලාභ ගිණුම මගින් සාධාරණ වටිනාකමකට පෙන්නුම් කරන ලද මූල්‍ය වගකීම් පහත සඳහන් අයිතම් යටතේ හෙළිදරව් කළ යුතුය.

1. මුදලි හඳුනාගත් වත්කම්
2. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39 අනුව විස්තර කරන ලද වෙළෙඳාම සඳහා උපයෝගී කරගන්නා වත්කම්

(ඊ) ක්‍රමයේ පිරිවැය මත ගිණුම්කරණ ලද මූල්‍ය වගකීම්

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 1 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

LKAS 1 - ගිණුම්කරණ ප්‍රමිතයෙහි අරමුණ වනුයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ පදනම පැහැදිලි කිරීමයි. එය මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ආකෘතිමය රාමුව සහ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ වගකීම සහ එවන් ප්‍රකාශන සඳහා මාර්ගෝපදේශ සහ මූල්‍ය ප්‍රකාශනවල අඩංගු විය යුතු පිළිබඳ විස්තර සපයයි.

LKAS 1 - මෙම ප්‍රමිතය මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ සමස්ථ අවශ්‍යතාවයන් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සඳහා මග පෙන්වීම සහ මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගතයෙහි අඩංගු අවම අවශ්‍යතාවයන් විස්තර කරයි.

LKAS 1 - ප්‍රමිතයේ සහ අනුකූලතා ප්‍රකාශක අඩංගුවිය යුතු අවම විස්තර මට්ටම නිර්ණය කරන අතර මූල්‍ය ප්‍රකාශන සාධාරණව ඉදිරිපත් කිරීම උපවිත ක්‍රමයට ගිණුම්කරණය පිළිපැදීම සංගතතාවය ප්‍රමාණාත්මකතාවය සම්පූර්ණකරණය සහ සන්සන්දනාත්මක තොරතුරු සැපයීම වැනි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන විස්තර කරයි.

LKAS 1 - ප්‍රමිතය මූල්‍ය ප්‍රකාශන 44ක් සහ එය සැකසිය යුතු අවම ව්‍යුහය සහ එහි අන්තර්ගතය අර්ථ නිරූපනය කරයි. එවා නම්:

- කාල පරිච්ඡේදයක අවසානයේදී මූල්‍ය තත්ත්වය විඳහා දක්වන ප්‍රකාශන (ප්‍රවර්තන හා ප්‍රවර්තන නොවන දේ වෙන් වශයෙන්)
- කාල පරිච්ඡේදයක් සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශයන්
- කාල පරිච්ඡේදයක් සඳහා ස්කන්ධයෙහි වෙනස්වීම් දක්වන ප්‍රකාශන
- කාල පරිච්ඡේදයක් සඳහා මුදල් ප්‍රවාහ සඳහා ප්‍රකාශන (LKAS 7)

-කාල පරිච්ඡේදය තුළ හඳුනාගත් සියලු ආදායම් හා වියදම් අයිතමයන් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ අඩංගු කළ යුතුය

(අ) විස්තීර්ණ ප්‍රකාශන තනි ප්‍රකාශක හෝ (ආ) ප්‍රකාශ දෙකක: ලාභ සහ අලාභ ඇතුළත් අයිතමයන් (වෙනම ආදායම් ප්‍රකාශයන්) දෙවන ප්‍රකාශන - ග්‍රහණ අග්‍රහණයේ පවත්වාගෙන යාමට ආරම්භ කරමින් අනෙකුත් විස්තීර්ණ ආදායම් අයිතමයන් ඇතුළත් කරන ප්‍රකාශන.

▷ කාලපරිච්ඡේදයක උපයා ඇති ලාභය හෝ අලාභය විස්තීර්ණ ආදායම් ප්‍රකාශනට ඇතුළත්වන අතර එම කාලය තුළදී හඳුනාගත් අනෙක් ආදායම් අයිතමයන් ද එම ප්‍රකාශනට ඇතුළත් වේ. අනෙකුත් විස්තීර්ණ ආදායම් වලට පහත සඳහන් අයිතමයන් ද ඇතුළත් වේ.

▷ ප්‍රත්‍යාගණන අතිරික්තයේදී ඇති වූ වෙනස් වීම් (LKAS 16 - 38)

▷ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 19 හි පරිච්ඡේද 93A අනුව හඳුනාගත් නිර්වචිත ප්‍රතිලාභ සැලැසුම් මත ලැබූ ආයුගණක ලාභ සහ අලාභ.

▷ විදේශීය විනිමය මෙහෙයුම් වල මූල්‍ය ප්‍රකාශන පරිවර්තනය කිරීමේදී ඇති වූ ලාභ සහ අලාභ (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21)

▷ විකුණුම් සඳහා ඇති මූල්‍ය වත්කම් නැවත අගය කිරීමේදී ඇති වූ ලාභ සහ අලාභ (ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39)

▷ මුදල් ප්‍රවාහ ඉදිරි රැකුමකදී ඉදිරි රැකුම් සාධන පත්‍ර මත ලැබූ ඵලදායී ලාභ සහ අලාභ කොටස

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 2 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - තොග

ගිණුම්කරණ ප්‍රමිත අංක 2 හි අරමුණ වනුයේ වේගිකාසික පිරිවැය ක්‍රමයට ඇති තොග සම්බන්ධයෙන් ගිණුම්කරණ ක්‍රමවේදය නියම කිරීමයි. තොගවල පිරිවැය තීරණය කරනු ලබන්නේ කෙසේද යන්න සහ දෙවනුව ශුද්ධ උපලබ්දි වටිනාකමට ලියාහැරීම ඇතුලුව විශදමක් වශයෙන් හඳුනාගන්නා ආකාරය කෙලෙස විය යුතුද යන්න පිළිබඳ මග පෙන්වීමක් කිරීමයි. තවද තොග සඳහා පිරිවැය ගණනය කිරීමට පිරිවැය සූත්‍ර යොදා ගැනීම සම්බන්ධයෙන් මග පෙන්වීම ලබාදෙයි.

මෙම වත්කම් යටතේ සමාන්‍ය ව්‍යාපාරයක විකිණීම සඳහා තබා ඇති වත්කම් (නිමකරන ලද භාණ්ඩ), විකිණීම සඳහා නිෂ්පාදන ක්‍රියාවලියෙහි ඇති වත්කම් (නොනිම් භාණ්ඩ), සහ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන ද්‍රව්‍ය සහ සැපයුම් (අමුද්‍රව්‍ය) ඇතුලත් වේ.

- ▶ කෙසේ වෙතත් සමහර තොග මෙම විෂය පථයෙන් ප්‍රමිත අංක 2 ගණයට අයත් නොවේ.
- ▶ ඉදිකිරීම් ශිල්පී කොන්ත්‍රාත්තු වලදී පැන නගින නොනිම් වැඩ (LKS 11 ඉදිකිරීම් කොන්ත්‍රාත්තු බලන්න)
- ▶ මූල්‍ය සාධන පත්‍රිකා (LKS 39 බලන්න)
- ▶ නිෂ්පාදනයන්ගේ කෘෂිකාර්මික තොග වත්කම් - පශු සම්පත්, වනාන්තරයන්, ශුද්ධ උපලබ්දි වටිනාකමට අගය කරනු ලද බහිෂ් පස් (පිරිවැයට අඩුවෙන් හෝ වැඩියෙන්)

LKS 2 ප්‍රමිතයේ මූලික මූල ධර්මය වනුයේ තොග මැනීම කරනු ලබන්නේ භාණ්ඩවල පිරිවැය හෝ ශුද්ධ උපලබ්දි යන අගයන් දෙකෙන් අඩු පිරිවැයටය. ශුද්ධ උපලබ්දි අගය යනු තොග විකිණීමේ තත්ත්වයට දරන ලද විශදමී විකුණුම් මිලෙන් අඩු

කල අගය වේ. වර්තමාන තත්ත්වයට සහ ස්ථානයට තොග ගෙන ඒමට දරන ලද සියලු විශදමී පිරිවැය ලෙස සැලකේ. යම් නිෂ්පාදන පිරිවැයක් ගැන තීරණයක් කළ නොහැකි නම් පිළිගත් ක්‍රමය වන්නේ FIFO ක්‍රමය හෝ ප්‍රථමයෙන් ලැබීම් හා ප්‍රථමයෙන් නිකුත් කිරීමේ ක්‍රමය හෝ හරිත සමාන්‍ය යන පිරිවැය සූත්‍ර යොදා ගනිමින් නිශ්චය කළ යුතුය.

තොගවල පිරිවැය විශදමක් ලෙස සලකනු ලබන්නේ අදාල අය භාරය හඳුනාගනු ලබන කාලපරිච්ඡේදයේ විශදමක් ලෙසය. එම තොග ශුද්ධ උපලබ්දි අගයට ලියා හැර ඇත්නම් ලියා හැර ඇති අගය විශදමක් ලෙස සලකනු ලැබේ. එසේ ලියා හරිනු ලබන යම් විශදමක් පසු කාලීනව ප්‍රතිවර්ථ වීමක් සිදුවේ නම් එය ආදායමට බැර කොට තොග විකුණුම් පිරිවැයෙන් අඩු කරනු ලබයි. අවශ්‍ය හෙළිදරව් කිරීම් වලට පහල අයිතමයන් ඇතුලත්ය.

- ▶ ගිණුම්කරන ප්‍රතිපත්ති
- ▶ තොග වාර්ගිකරණය කොට පෙන්වීම
- ▶ තොග ශුද්ධ උපලබ්දි අගයට පෙන්වීම
- ▶ ලියාහැරීම් ප්‍රතිවර්ථ වීමක් ඇතොත් එහි වටිනාකම
- ▶ වගකීම් සඳහා සුරැකුමක් ලෙස ඇපකරණ ලද තොගවල ධාරණ අගය
- ▶ කාලපරිච්ඡේදයේ විශදමක් ලෙස හඳුනාගත් තොගයේ වටිනාකම

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 7 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - මුදල් ප්‍රවාහ ප්‍රකාශන

ගිණුම්කරණ ප්‍රමිත අංක 7 හි අරමුණ වනුයේ ආයතනයක මුදල් හා මුදල්වලට සමාන දෑ වල වේගිකාසිකව සිදුවූ වෙනස් කම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් මාර්ගයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධවයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් නිෂ්පාදන කාලපරිච්ඡේදයක් තුළ මෙහෙයුම්, ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් වලින් සිදුවූ මුදල් ප්‍රවාහයන් වර්ගීකරණය කරනු ලබයි.

යම් කාලපරිච්ඡේදයක් තුළ මුදල් හා මුදල් වලට සමාන දෑ වල සිදු වූ වෙනස්කම් සම්බන්ධයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් තුළින් පැහැදිලි කිරීමක් කෙරෙයි. මුදල් හා මුදල් වලට සමාන දෑ වල සිදු වූ වෙනස්කම් මෙහෙයුම් අයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන වල වර්ගීකරණය කොට සඳහන් කල යුතු වේ.

මුදල් වලට සමාන දෑ යනු කෙටි කාලීන, වටිනාකම්වල සැලකිය යුතු නොවන අවදානම් ඇති අතිද්‍රවශීලී ආයෝජන

මෙහෙයුම් ක්‍රියාකාරකම්: මෙහෙයුම් ආයතන වකු ක්‍රම භාවිතා කරමින් තොරතුරු ඉදිරිපත් කල හැක. සෘජු ක්‍රමය තුළින් පාරිභෝගකයන්ගෙන් ලැබුණු ලැබීම් සහ සැපයුම්කරුවන් සේවකයන් රජයේ බදු යනාදිය සඳහා ගෙවන ලද මුදල් සඳහන් කෙරේ. වකු ක්‍රමය උපචිත පදනම මත ලාභ සහ අලාභ පෙන්වුම් කරන අතර මුදල් නොවන අයිතමයන් සඳහා පසුව ගැලපීම් කරනු ලබයි.

ආයෝජන ක්‍රියාකාරකම්: ජේප්පලයන්හි සුත්‍ර අත්පත් කරගැනීමෙන් හෝ විකිණීමෙන් ලැබෙන්නා වූ මුදල් ලැබීම් සහ ගෙවීම්: ස්කන්ධ අත්පත් කරගැනීම් හෝ විකිණීම් නැතහොත් අනෙකුත් ආයතන වල සාධන පත්‍රිකා (උප සමාගම් අත්කරගැනීම හෝ විකිණීම් ඇතුලත්ව) : සහ දෙන ලද ණය සහ අත්තිකාරම් හෝ තුන්වන පාර්ශවයන්ගෙන් ආපසු ලැබීම් සහ ගෙවීම් අනාවරණය කරනු ලැබේ.

මූල්‍ය ක්‍රියාකාරකම්: කොටස් නිකුත් කිරීමෙන් හෝ අනෙකුත් ස්කන්ධ ආරක්ෂණයන් නිකුත් කිරීමෙන් ලැබෙන්නා වූ මුදල් ලැබීම් සහ ගෙවීම්: ඇපකරයන් නිදහස් කර ගැනීම සඳහා ගෙවීම්. ණයකර ණය සහ හෝට්ටු

නිකුත් කිරීම තුළින් ලැබූ මුදල් සහ ඇපකරු සඳහා ආපසු ගෙවීම්. යනාදිය වෙන වෙනම සඳහන් කරනු ලබයි. අනිත් ශීර්ෂ දෙක යටතේ නිෂ්පාදන හඳුනාගත නොහැකිනම් මිස බදු තුළින් ඇති වූ මුදල් ප්‍රවාහ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ වෙනම අනාවරණය කල යුතුය. මුදල් ප්‍රවාහ වලට තුඩු නොදෙන (ණයකර නිකුත් කර දේපළක් අත්පත් කරගැනීමක් මූල්‍ය නොවන ගණුදෙනුවක්) ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ ඇතුලත් නොකල යුතු අතර එය වෙනම අනාවරණය කළ යුතුය.

LKAS 8 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ගිණුම්කරන ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි

ගිණුම්කරණ ප්‍රමිත අංක 8 හි අරමුණ වනුයේ මෙම LKAS 8 ප්‍රමිතයෙන් සමාන්‍ය ක්‍රියාකාරකම් වලින් ලබෙන ලාභය හෝ අලාභය සහ විශේෂ අයිතමයන් අදායම් ප්‍රකාශනයේ කෙලෙස ඉදිරිපත් කල යුතු ද යන්න පැහැදිලි කිරීමයි. මෙම ප්‍රමිතයෙන් ගිණුම්කරණ ප්‍රතිපත්තිවල වෙනස්වීම් සහ වැරදි, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි නිවැරදි කිරීම සහ ගිණුම්කරණය කිරීම ගැන විස්තර කරයි. පෙර කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශනවල අලුතෙන් සොයාගන්නා ලද අතපසුවීම් හෝ වැරදි ප්‍රකාශන වශයෙන් අර්ථ නිරූපනය කොට ඇත.

මෙය පදනම් කරගෙන ඇත්තේ පෙර වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ලබාගෙන ඇති තොරතුරු පදනම්කරගෙනය.

ඉදිරිපත් කර ඇති සියලු කාලපරිච්ඡේදයන් සියලු සැලකිය යුතු වැරදි අතිතානුයෝගීව නිවැරදි කර ගිණුම්ගත කරනු ලබයි. එලෙසම ඉදිරිපත් කර ඇති පෙර කාලපරිච්ඡේදයට අදාල රඳවාගත් ඉපැයීම්වල ආරම්භක ශේෂයන්ද ගැලපුම් කරනු ලබයි. ආදායම් තත්ත්වයෙහි සමුචිත වල හඳුනාගැනීම් තහනම් කරනු ලබයි.

LKAS 10 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - වාර්තාකරණ කාලපරිච්ඡේදයෙන් පසු සිදු වූ සිද්ධීන්

මෙම ප්‍රමිතයෙන් අනාවරණය කරනු ලබන්නේ මූලික වශයෙන් ශේෂ පත්‍ර දිනයෙන් පසු සිදු වූ සිද්ධීම් වල ආර්ථික ප්‍රතිඵලය වේ.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 12 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ආදායම් බදු

මෙම ප්‍රමිතයේ අරමුණ වනුයේ ආදායම් බදු සඳහා ගිණුම්කරන ක්‍රමවේදය නියම කිරීමය. ආදායම් බදු සඳහා ගිණුම්කරනයේදී මූලික වන ප්‍රශ්නය පහත සඳහන් අවස්ථාවන්හිදී ප්‍රවර්ධන සහ ඉදිරි බදුවල තත්ත්වයන්ට ගිණුම්කරණය කරන්නේ කෙසේද යන්නය.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයන්හි හඳුනාගත් වත්කම් (වගකීම්) ධාරන ඇගයීම් ඉදිරි අයකිරීම් (සමතලකට පත්කිරීම්) සහ ආයතනයේ මූල්‍ය ප්‍රකාශන වල හඳුනාගනු ලබන වාර්තාමාන කාලපරිච්ඡේදයේ ගිණුම්කරණ සහ අනෙකුත් සිද්ධීන්

ප්‍රධාන නිර්වචනය: ප්‍රවර්තන බදු: කාලපරිච්ඡේදයක් සඳහා බද්දට යටත්වන ලාභය (බදු අලාභය) සම්බන්ධයෙන් ගෙවිය යුතු ආදායම් බදු (අය කළ හැක)

විලම්භිත බදු වගකීම්: බදු අය කළ ප්‍රාග්ධනී තාවකාලික වෙනස්වීම් සම්බන්ධයෙන් ඉදිරි කාල සඳහා පරිච්ඡේද සඳහා ගෙවිය යුතු ආදායම් බදු

විලම්භිත බදු වත්කම්: පහත සඳහන් අයිතමයන් සම්බන්ධයෙන් ඉදිරි කාලපරිච්ඡේදයේදී අය කළ හැකි ආදායම් බදු

- (අ) අඩුකළ හැකි තාවකාලික වෙනස්කම්
- (ආ) ඉදිරියට ගෙන ආ භාවිතයට නොගත් බදු අලාභ
- (ඇ) ඉදිරියට ගෙන ආ භාවිතයට නොගත් බදු බැර

LKAS 16 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - දේපළ පිරිසත හා උපකරණ

මෙම ප්‍රමිතයේ අරමුණ වනුයේ දේපළ පිරිසත හා උපකරණ හඳුනාගැනීම හා ඉන්පසු ඒවා මිනුම්කරණය පිළිබඳවයි. දේපළ පිරිසත හා උපකරණ පහත සඳහන් අවස්ථාවන්හිදී හඳුනාගත යුතුය.

(අ) විය මගින් ඉදිරියේදී ප්‍රයෝජන අත්විය හැකි බව

(ආ) වහි පිරිවැය විශ්වාසනීය ලෙස මිනුම් කළ හැකි බව මූලික මිනුම්කරණය විය යුත්තේ වහි පිරිවැයය. ඉන්පසු පිළිගත් ක්‍රමය වනුයේ ඝෂය කරන ලද පිරිවැය භාවිතා කිරීමයි. එහෙත් විකල්පයක් වශයෙන් ප්‍රාතසාගණන ආදර්ශය භාවිතා කළ හැකිය (සාධාරණ වෙළෙඳපොල අගයට සමාන)

ප්‍රධාන මූලධර්ම: ඝෂය කිරීම් ඉඩම් හැර අනෙකුත් දීර්ඝ කාලීන ආයු කාලයක් ඇති වත්කම් වචායේ ප්‍රයෝජනවත් ආයු කාලය තුල ක්‍රමානුකූල පදනමක් මත ඝෂය කිරීම් කරනු ලබයි.

ඝෂය කිරීමේ පදනම පිරිවැයෙන් අවසාන වටිනාකම අඩුකල පසු ලැබෙන අගයයි.

වත්කමක ආර්ථික ප්‍රතිලාභ ආයතනයක් විසින් පරිභෝජනය කරන ආකාරය ඝෂය කිරීම් ක්‍රමවේදය තුළින් විදහා දැක්විය යුතුය.

වත්කම් ප්‍රතසාගණනය කරනු ලබන්නේ නම් ඝෂය කිරීම් පාදක කරගනු ලබන්නේ ප්‍රතසාගණිත අගය මතයි.

ප්‍රයෝජනවත් ආයු කාලය අවශේෂ අගය සහ ක්‍රමඝෂය ක්‍රමය වාර්ෂික පදනමක් මත සමාලෝචනය කළ යුතුය. වෙනස්කම් කිසිවක් ඇත්නම් අනාගතයේදී විය පිළිබිඹු විය යුතුය.

ඇස්තමේන්තු ගත කරන ලද අවශේෂ වටිනාකම වීම අගය වියදමක් වශයෙන් වත්කමෙහි ආයුකාලය තුළ හර කිරීමෙන් වත්කමක ප්‍රයෝජනවත් ආයු කාලය අවසානයේදී සැලකිය යුතු පිරිවැයක් දැක්විය හැක.

පිරිවැය මාදිලිය භාවිතාකරන කල්හි අයිතමයෙහි මුල් පිරිවැයට සාපේක්ෂව සැලකිය යුතු පිරිවැයකින් යුත් වත් වත් දේපළ පිරිවැයට හා උපකරණ අයිතමයන් වෙනම ඝෂය කිරීම් කළ යුතුය (සංරචක ප්‍රවේශය)

ප්‍රතසාගණන (අවසරලත් විකල්ප)

▶ ප්‍රතසාගණනයන් ප්‍රමානවත් සමාකාර කාල පරාසයක් තුළ සිදුකළ යුතු අතර වමගින් වහි ධාරන අගයන් ශේෂ පත්‍ර දිනයට සාධාරණ වටිනාකමක් තීරණය කළ අගයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙනස් නොවනු ඇත.

▶ දේපළ පිරිසත හා උපකරණවල වත් අයිතමයක් ප්‍රතසාගණනයට භාජනය කරනු ලබන්නේ නම් වම අයිතමයට අයත් වත්කම් පංතියම ප්‍රතසාගණනය කළ යුතුය (තෝරාගත් ප්‍රතසාගණනයන් පමණක් කළ නොහැක)

▶ පෙර ආදායමට වත් කළ අයිතමයක ප්‍රතසාවර්තනයක් නොවන්නේ නම් මිස ධනාත්මක ප්‍රතසාගණනයන් ස්කන්ධයට බැර කළ යුතුය (ප්‍රතසාගණන අතිරික්තය)

▶ ස්කන්ධයට පෙර බැර කරන ලද අයිතමයක ප්‍රතසාවර්තනයක් හැර තක්සේරු කිරීම්වල අඩුවීම් ආදායමට හර කළ යුතුය.

▶ ප්‍රතසාගණනය කරන ලද වත්කම් විකුණන ලැබුවේ හෝ අපහරණය කරන ලද්දේ නම් රඳවාගත් ඉපැයීම් වලට සෘජුවම මාරු කරන ලද යම් ඉතුරු වී ඇති ප්‍රතසාගණන අතිරික්තයක් (ආදායම් ප්‍රකාශය මගින් නොවේ)

▶ ප්‍රතසාගණන මාදිලිය භාවිතා කරන විටක ස්කන්ධයේ ඇතුලත් කර ඇති ප්‍රතසාගණන අතිරික්තය වත් වත් අයිතම පදනම් කරගෙනය.

▶ වත්කමක අය කළ හැකි අගය වහි ධාරන අගයට වඩා පහත මට්ටමක තිබෙන අවස්ථාවක වම අඩුවීම හඳුනාගෙන ආදායමට හර කළ යුතුය (ස්කන්ධයට පෙර අවස්ථාවකදී බැර කරන ලද අගයෙහි ප්‍රතිවර්ධයක් නොවන අවස්ථාවේදී)

▶ වත්කමක විශ්‍රාම කරන අවස්ථාවේදී හෝ අපහරණය කරන අවස්ථාවක ලැබෙන ලාභ හෝ අලාභ ගණනය කළ යුත්තේ ධාරන අගය ගැන සැලකීමෙනි.

▶ වලනයන්හි සැසඳීමක් අවශ්‍ය හෙළිදරව් කිරීම්වල ඇතුලත්ය.

- 1 ප්‍රාග්ධන වියදම්
- 2 ඇප වශයෙන් උකස් කරන ලද අයිතමයන්
- 3 වත්කම් ප්‍රතසාගණනය කරන විට වේතිහාසික පිරිවැය හෙළිදරව් කිරීම
- 4 ප්‍රතසාගණන අතිරික්තයේ වෙනස්වීම්

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 17 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - කල් බදු

කල් බදු දෙවර්ගයක් ගැන සැලකීමට භාජනය කෙරේ

කල් බද්දක් මූල්‍ය කල් බදු වශයෙන් වර්ගීකරණය කරනු ලබන්නේ, වත්කමක අයිතිය මත ඇතිවන්නා වූ අවදානම් හා ප්‍රතිලාභ සියල්ලක්ම පාහේ පවරා දෙනු ලබන කල් බද්දක් සම්බන්ධයෙනි.

අන් සියලුම කල් බදු මෙහෙයුම් කල් බදු වශයෙන් වර්ගීකරණය කරනු ලැබේ.

මෙහෙයුම් කල් බදු සම්බන්ධයෙන් ගත් කළ කල් බදු කාලපරිච්ඡේදය තුළ සෘජු රේඛා පදනම මත විඳවීමක් වශයෙන් හඳුනාගත යුතු අතර එසේ කළ යුත්තේ භාවිතා කරන්නාගේ යහපත පිණිස වෙනත් ක්‍රමානුකූල පදනමක් මෙම කාල මාදිලිය ගැන වඩා වැඩි නියෝජනයක් නොකෙරෙන විටක දීය.

මූල්‍ය කල් බදු කල් බදු ගැණුම්කරු සඳහා ගිණුම්කරණ:

- ▶ අවම කල් බදු ගෙවීමේ වර්තමාන අගය සහ සාධාරණ අගය අතර අඩු අගය, කල් බදු ගැණුම්කරු විසින් ප්‍රාග්ධනය කළ යුතුය.
- ▶ කල් බදු කුලී ගෙවීම් පහත සඳහන් ආකාරයෙන් කොටස් වලට බෙදිය යුතුය.
 1. වගකීමෙහි අඩුවක් ලෙස
 2. වගකීම් අඩුවන ආකාරයේ මූල්‍ය ගාස්තුවක්
- ▶ අවසාන වශයෙන් අයිතියක සාධාරණ නිෂ්චයතාවයක් නොමැති විටක දී වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය සැලකිල්ලට ගනිමින් කල් බදු ගැණුම්කරු විසින් ඝෂය කිරීම් ගණනය කළ යුතුය.
- ▶ කල් බදු කුලී විඳවීම් උපකල්බදු කුලී සහ ගිවිසුම් සම්බන්ධ විස්තරයක් කල් බදු ගැණුම්කරු විසින් හෙළිදරව් කිරීමක් ඇතුළත් කළ යුතුය.

- ▶ කල් බදු ගැණුම්කරු විසින් මෙහෙයුම් කල් බදු ගෙවීම් සම්බන්ධ විඳවීම් දැරිය යුතුය.
- ▶ කල් බදු දීමනාකරු සඳහා ගිණුම්කරණ.
- ▶ මූල්‍ය කල් බදු ලැබිය යුතු දෑ වශයෙන් සටහන් කළ යුතු අතර කල් බදු ආදායම් නිත්‍ය කාලවර්තක ප්‍රතිලාභ පදනමක් මත හඳුනාගත යුතුය.
- ▶ කල් බදු දීමනාකරු අනාගත අවම කල් බදු කුලී සහ ශුද්ධ ලාභ හෝ අලාභ ගිණුම්වල ඇතුළත් කර ඇති අසම්භාව්‍ය කුලී බදු සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ යුතුය.
- ▶ බදු දීමනාකරු විසින් මූල්‍ය ආදායම් බෙදා වෙන්කිරීම සඳහා ශුද්ධ ආයෝජන ක්‍රමය භාවිතා කළ යුතු අතර ශුද්ධ මුදල් ආයෝජන ක්‍රමය දැනට භාවිතා කිරීමට අවසර නැත.

LKAS 18 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - අයභාර

මෙම ප්‍රමිතයේ අරමුණ වනුයේ භාණ්ඩ විකිණීම, සේවා සැපයීම, පොලී, රාජ්‍ය බව සහ ලභාංශ වැනි සමහර ගනුදෙනු වර්ග සහ සිද්ධීන් මගින් ලැබෙන අයභාර සඳහා ගිණුම්කරණ නියම කිරීමයි.

ප්‍රධාන නිර්වචනය: අයභාර: ආයතනයක සාමාන්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් තුළින් දල ආර්ථික ප්‍රතිලාභ වල ගලායීම් (භාණ්ඩ විකිණීම, සේවාවන් විකිණීම පොලී රාජ්‍යභාග, ලාභාංශ වැනි දෑ)

අයභාර මිණුම් කළ යුත්තේ ලැබුණු ප්‍රතිශ්ඨාවේ සාධාරණ වටිනාකම මතය.

සමාන ස්වාභාවයකින් හා වටිනාකමකින් යුතු භාණ්ඩ හා සේවාවන් හුවමාරු කිරීමක් අයභාර උත්පාදනය කරන්නාවූ ගනුදෙනුවක් වශයෙන් නොසැලකේ.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

කෙසේ වෙතත් අසමාන අයිතියන් හුවමාරු කිරීම් අයභාර උත්පාදනය කරනු ලබන්නා වූ ගනුදෙනු වශයෙන් සැලකේ.

මුදල් හා මුදල් වලට සමාන දෑ ගලා යීම් විලම්භිත කරන විටක ප්‍රතිශ්ඨාවයේ සාධාරණ වටිනාකම ලැබූ හෝ ලැබිය යුතු නාමික මුදල් ප්‍රමාණයට වඩා අඩුවිය හැකිය. එවිට වට්ටම් ලැබීම යෝග්‍ය වේ. උදාහරණයක් වශයෙන් භාණ්ඩ විකිණීම් සඳහා වූ ප්‍රතිශ්ඨාව ලෙස විකුණුම්කරු ගැණුම්කරුට පොලී රහිත ණය පහසුකම් සැපයීම හෝ ගැණුම්කරුගෙන් වෙළෙඳපොලට වඩා අඩු පොලියක් යටතේ අය කිරීම් කළ හැකිය. වෙළෙඳපොල අගය පදනම් කරගෙන පොලී ආරෝපණය කළ යුතුය.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 18 පහත සඳහන් එළිදරව් කිරීම් කළ යුතු බව නියම කරයි: අයභාර හඳුනාගැනීම් සඳහා ගිණුම්කරණ ප්‍රතිපත්ති.

පහත සඳහන් එක් එක් අයභාර වල අගය භාණ්ඩ විකිණීම සේවා සැපයීම

- පොලී
- රාජ්‍යභාග
- ලාභාංශ

භාණ්ඩ සහ සේවාවන් හුවමාරු කිරීම තුළින් ඉහත කී එක් එක් භාණ්ඩ ඇතුළත ලැබුණු ණයභාර මුදල්.

එක් එක් භාණ්ඩ යටතේ අයභාර හඳුනාගැනීමේ නිර්ණායකයන්ට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකා ගිණුම්කරණ අංක 18 සඳහා වැදගත් වේ.

LKAS 19 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - සේවක ප්‍රතිලාභ

මෙම ප්‍රමිතයේ අරමුණ වන්නේ සේවක ප්‍රතිලාභ ගිණුම්කරණය සහ අනාවරණය කිරීම පිළිබඳ නියමයන් ඉදිරිපත් කිරීමය. (ආයතනයකට සේවකයන් විසින් සපයන ලද සේවාවන් වෙනුවෙන් ප්‍රදානය කරන ලද

සියලු වන්දි මුදල්) මෙම ප්‍රමිතයේ අවධාරණය කරන කරුණ නම් සේවකයන් හට ලබා දෙනු ලබන ප්‍රතිලාභවල පිරිවැය සේවකයා ප්‍රතිලාභ උපයන කාලපරිච්ඡේදවලම හඳුනාගත යුතු අතර එම ප්‍රතිලාභ ගෙවන හෝ ගෙවිය යුතු කාලපරිච්ඡේදයේ නොවේ.

LKAS 20 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - රාජ්‍ය ප්‍රදානය සඳහා ගිණුම්කරණය සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත රාජ්‍ය ප්‍රදාන සඳහා ගිණුම්කරණ සහ රාජ්‍ය අනුග්‍රහයන් හෙළිදරව් කිරීම සහ සියලු ආකාරයේ රාජ්‍ය අනුග්‍රහයන් සඳහා ගිණුම්කරණයන් මෙම ප්‍රමිතයෙන් විස්තර කෙරේ. ජාතික පශු සම්පත් මණ්ඩලයේ රාජ්‍ය ප්‍රදානයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ අංක 471කාමිකර්මය යටතේ ගිණුම්ගත කොට ඇත.

LKAS 27 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - විකාබද්ධ සහ වෙන් වශයෙන් වූ මූල්‍ය ප්‍රකාශන

පරිපාලිතයක සංකල්පය නිර්වචනය කරනු ලබන්නේ එය තවත් ව්‍යාපාරයක් (මව් සමාගමක්) විසින් පරිපාලනය කරනු ලබන පරිපාලිත සමාගමක් වශයෙනි. මව් සමාගමට (පරිපාලකයකට) එකක් හෝ ඊට වැඩි පරිපාලිතයන් (උපසමාගම්) තිබෙන විටක විකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සැලසීම අවශ්‍ය වේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ අංක 27 මගින් විකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සඳහා පහත සඳහන් නිර්ණායකයන් ඉදිරිපත් කරයි.

සියලු පරිපාලිතයන් ඇතුළත් කළ යුතුය. සමහර පොදු නොවන ආයතන සඳහා සීමාසහිත වැය අතිරික්තයන් ඇත.

කිසිවිටෙකත්, පරිපාලිතයේ වාර්තාකරණ දිනය සහ පරිපාලකයේ එම දිනය අතර වෙනස මාස තුනකට වැඩි නොවිය යුතු අතර මෙම කාලය අතර තුර සිදු වූ යම් සැලකිය යුතු ගනුදෙනු හෝ ගැලපීම් තිබුණේ නම් එවා සටහන් කර තිබිය යුතුය.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

මව් සමාගමට (පරිපාලක) හා එහි උපසමාගම් වලට (පරිපාලිත) එකාකාර ගිණුම්කරන ප්‍රතිපත්ති භාවිතා කළ යුතුය.

මව් සමාගමේ වෙන්ව සකසන ලද මූල්‍ය ප්‍රකාශනවල ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත LKAS 39 අනුව උප සමාගම් මුල් පිරිවැය අගයෙන් හෝ සාධාරණ වටිනාකම මත පෙන්විය හැක.

අවශ්‍ය හෙළිදරව් කිරීම් සඳහා පහත තොරතුරු අඩංගු වේ. නම, රට, අයිතිය සහ එක් එක් වැදගත් උපසමාගම් සඳහා හිමි ඡන්ද ප්‍රතිශතය

උප සමාගමක් එකාබද්ධ නොකිරීමට හේතු

එකාබද්ධ උප සමාගමක 50%ට වැඩි ඡන්ද බලයක් මව් සමාගමට හැකි විටක සම්බන්ධතාවයේ ස්වාභාවය

එකාබද්ධ කිරීමෙන් අතහරින ලද උප සමාගමක 50% ඡන්ද බලයක මව් සමාගමට හැකි විටක සම්බන්ධතාවයේ ස්වාභාවය

මෙම කාලය තුළ අත්පත් කරගැනීමේ සහ උපසමාගම් අපහරණය කිරීමේ ප්‍රතිඵල

උපසමාගම් (පරිපාලිතයන්) ගිණුම්කරණය සඳහා යොදාගත් ක්‍රමය මව් සමාගමේ වෙන්ව පිළියෙල කරන ලද මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කළ යුතුය.

LKAS 32 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - මූල්‍ය සාධනපත්‍ර : ඉදිරිපත් කිරීම

මෙම ප්‍රමිතයේ අරමුණ වන්නේ මූල්‍ය සාධනපත්‍ර, වගකීම් සහ ස්කන්ධය ලෙස ඉදිරිපත් කිරීම සඳහා සහ මූල්‍ය වත්කම් සහ මූල්‍ය බැරකම් හිලව් කිරීම හා අදාළ වන මූලධර්ම නියම කිරීම මූල්‍ය සාධනපත්‍ර නිකුත් කරන්නාගේ දෘෂ්ටි කෝණයෙන් මූල්‍ය වත්කම්, මූල්‍ය වගකීම් සහ ස්කන්ධ සාධනපත්‍ර ලෙස වර්ග කිරීමේදීත්, ඒවාට

අදාළ පොළී, ලාභාංශ, අලාභ සහ ලාභ ලෙස වර්ග කිරීමේදීත්, මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් හිලව් කරන තත්වයන්හිදීත් මෙම ප්‍රමිතිය භාවිතයට ගැනේ.

LKAS 33 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - කොටසක ඉපැයුම්

මෙම ප්‍රමිතයේ අරමුණ වන්නේ කොටසක ඉපැයීම් වල මිණුම්කරණය හා අනාවරණය කිරීම් පිළිබඳ විස්තරයක් සැපයෙන අතර එය කිසිදු නිෂ්චිත ව්‍යවසාය සම්පත් සැලැස්ම විසඳීමේ ක්‍රමවේදයකින් ආධාරයක් නොලබයි.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

LKAS 36 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - වත්කම් හානිකරණය

මුදල් ප්‍රවාහයෙහි වර්තමාන වටිනාකම ලෙසය.

මෙම ප්‍රමිතය ප්‍රධාන වශයෙන් විස්තර කරනුයේ කීර්තිනාමය අසම්භාව්‍ය වත්කම් සහ දේපළ පිරිසිදු හා උපකරණ යන දැ ගැන හානිකරණය පිළිබඳවයි. හානිකරන ලද වත්කමක් හඳුනාගැනීම සඳහා වන අවශ්‍යතාවයන්, ආපසු අය කරගත හැකි අගය මිණුම්කිරීම, හඳුනාගැනීම හෝ හානිකරන අලාභයක ප්‍රතිවර්තනකරණය සහ හානි අලාභ පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම් නැතහොත් හානිකරණයෙන් ඇති වූ අලාභ ප්‍රවර්තන කිරීම් පිළිබඳ අවශ්‍ය තත්වයන් මෙම ප්‍රමිතයට ඇතුළත් කර ඇත.

කාලය මුදල්වල වටිනාකම වත්කමකට අදාල වූ නිශ්චිත අවදානම සම්බන්ධ ප්‍රවර්තන වෙළෙඳපොලෙහි තක්සේරුවක් විදහා දැක්වෙන පූර්ව බදු අනුපාතය වට්ටම් අනුපාතය හා සමාන විය යුතුය.

හානිකරණයක් සාධනය කිරීම

පිරිවැය ධාරන අගයෙන් යුත් වත්කම් සඳහා හානිකරණ අලාභයක් වත්කම් ප්‍රකාශයේ වියදමක් වශයෙන් හඳුනාගත යුතු අතර ප්‍රත්‍යාගතිත ධාරන අගයෙන් යුත් වත්කම් ප්‍රත්‍යාගණනයෙන් අඩුවීමක් ලෙස සැලකිය යුතුය.

ආයතනයක වත්කම් මූල්‍ය ප්‍රකාශනවල අධික අගයෙන් පෙන්නුම් නොකරන බවට නිශ්චය කරගැනීමත් වත්කමක ආපසු ලබාගත හැකි අගය කෙසේ තක්සේරු කරන්න කළ යුතුද යන්නත් (අය කර ගත හැකි අගය) සහ මෙම තක්සේරුව මගින් හඳුනාගන්නා ලද හානි කරන ලද අලාභ කෙලෙස ගිණුම් ගත කළ යුත්තේද යනාදී කරුණු ගැන මෙම ප්‍රමිත අංක 36 විස්තර කරයි.

ප්‍රත්‍යාවර්තකරණයට අවසර නොලැබෙන කීර්තිනාමය හැර, හානිකරන අලාභයක්, ප්‍රත්‍යාවර්ත කළ යුත්තේ (ආදායමද හඳුනාගත යුතුය) අවසානවරට හානිකරණ අලාභය හඳුනාගත් අවස්ථාවේ සිට වත්කමෙහි නැවත ලබාගත හැකි අගය තීරණය කිරීම සඳහා කරන ලද ඇස්තමේන්තුවෙහි වෙනස් ඇති වූ විටකදීය.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 ප්‍රධාන අවශ්‍යතාවය වත්කමක අය කර ගත හැකි අගය එහි ධාරන අගයට වඩා අඩුවෙන අවස්ථාවක (සමහර අවස්ථාවලදී පොත් වටිනාකම යනුවෙන් හඳුන්වනු ලබන) හානිකරන අගය හඳුනාගත යුතුය.

පිරිවැය ධාරන අගයෙන් යුත් වත්කම් සඳහා හානිකරණ අලාභයක ප්‍රත්‍යාවර්තයක් ආදායම් ප්‍රකාශයේ ආදායමක් වශයෙන් හඳුනාගත යුතු අතර ප්‍රත්‍යාගතිත ධාරන අගයෙන් යුතු වත්කම් සඳහා එය ප්‍රත්‍යාගණන අගයෙහි වැඩිවීමක් ලෙස සැලකිය යුතුය.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 36 අනෙකුත් අවශ්‍යතාවයන් වත්කමක නැවත අය කර ගත හැකි අගය විකිණීම සඳහා පිරිවැය එහි සාධාරණ වටිනාකමට වඩා වැඩිවීම සහ භාවිතයේ ඇති වටිනාකම (වට්ටම් කරන ලද මුදල් ප්‍රවාහය පාදක කර ගනිමිනි)

හානිකරණ අලාභයන් හඳුනාගනු ලබන විටකදී හෝ ප්‍රත්‍යාවර්ත කෙරෙන විටකදී ආයතනයක් විසින් වත්කම් පංති වශයෙන් සහ වාර්තාකරණය කළ හැකි මෙහෙයුම් කොටස් වශයෙන් සමහර තොරතුරු අනාවරණය කළ යුතුය. හඳුනාගන්නා ලද හෝ ප්‍රත්‍යාවර්ත කරන ලද හානිකරණ අලාභයන් වාර්තාකරණය කරනු ලබන ආයතනයේ මූල්‍ය ප්‍රකාශන වල සමස්ථයක් වශයෙන් ප්‍රමාණාත්මක භාවයෙන් යුක්ත වන්නේ නම්, වැඩි දුර හෙළි දරවී කිරීම් අවශ්‍ය වේ.

කරුණු දත් කැමති පාර්ශවයන් අතරේ වත්කමක් විකිණීමේ අතේ දුරින් වූ ගණුදෙනුවකදී ලැබෙන වටිනාකමෙන් අපහරණ පිරිවැය අඩුකළ පසු ලබාගත හැකි සාධාරණ අගය.

භාවිතයේ ඇති වටිනාකම යනු වත්කමක එහි ප්‍රයෝජනවත් ආයුකාලයේ අවසානය දක්වා භාවිතා කර අපහරණය කිරීමෙන් පසු ලැබෙන වටිනාකමයි.

වත්කම හානිකරණයට භාජනය වන බවට ඇඟවීම් එකක් හෝ පවත්නේ නම් ආයතනය විසින් නැවත අයකර ගත හැකි වටිනාකම පිළිබඳව විධිමත් ඇස්තමේන්තුවක් කල යුතුය.

භාවිතයේ ඇති වටිනාකම ගණනය කරනු ලබන්නේ ඇස්තමේන්තු කරන ලද අනාගත

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

මුදල් ගලා ඒම් ඇතිවන අනෙකුත් වත්කම් වලින් බොහෝ දුරට ස්වාධීනව ඇති වත්කමක් මුදල් ගලා ඒම් උත්පාදනය නොකරන විටකදී, වත්කම අයිති මුදල් උත්පාදනය කරනු ලබන ඒකකයේ නැවත අය කරගත හැකි වටිනාකම ආයතනයක් විසින් තීරණය කළ යුතුය.

LKAS 37 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - ප්‍රතිපාදන, ආයතනික වටිනාකම් සහ අසම්භව්‍ය වත්කම්

මෙම ප්‍රමිතය මූලික වශයෙන් ප්‍රතිපාදන සම්බන්ධයෙන් දැක්වෙන අතර මෙහි කේන්ද්‍රගත අවධානය වනුයේ අතීත සිද්ධීන් වල ප්‍රතිඵලයක් වශයෙන් පැන නැගුණු වගකීම් වශයෙන් නිර්වචනය කර ඇති බැඳීම් හඳුනාගැනීමයි. මෙම ප්‍රතිපාදන උදාහරණයක් වශයෙන් ආපසු ලබාදෙන ප්‍රතිපාදන වත්කම් විග්‍රාමික බැඳීම් අසම්භව්‍ය වගකීම් යනාදිය ස්වයංක්‍රීයව කළ නොහැකිය. එම නිසා මෙම ගිණුම්කරණ ප්‍රමිත 37 වෙනුවෙන් ගිණුම්කරණ පද්ධතියට දායක විය හැක්කේ සෘජු නොවන ආධාර ක්‍රමයකින්ය.

LKAS 39 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - මූල්‍ය සාධනපත්‍ර හඳුනාගැනීම සහ මැණීම

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39 තුළින් ලැයිස්තුගත සමාගම් සඳහා සැලකිය යුතු බලපෑමක් ඇතිකරනු ඇත. හේතුව මෙම ප්‍රමිතය අනුව මෙම සමාගම් විසින් සියලුම මූල්‍ය පත්‍රිකා පාහේම සාධාරණ වටිනාකමකට (වෙළෙඳපොලෙහි මිල) හඳුනාගෙන මිණුම් කළ යුතු නිසාය.

මෙම ප්‍රමිතයට අනුව සියලු ඉදිරි රැකුම් ලේඛනගත කළ යුතු අතර එහි සපලතාවය පිළිබඳ අධන්ඩ ඇගයීමකට ද ලක් කළ යුතුය. මෙම ප්‍රමිතය යටතේ සියලු ව්‍යුත්පන්න සාධන පත්‍රිකා ඇතුළු සියලු වත්කම් සහ වකගකීම් ශේෂපත්‍රයේ හඳුනාගතයුතු වන්නේය. මේවා ආරම්භයේදී පිරිවැය අගයකින් මිණුම්කරන අතර මූල්‍ය වත්කම හෝ වගකීම අත්පත් කරගැනීම සඳහා ගෙවන ලද හෝ ලබාගන්නා ලද ප්‍රතිස්ථාවේ සාධාරණ වටිනාකම වේ. ආයතනයක් විසින් වෙළෙඳ ස්ථානයේ මිලදී ගන්නා ලද සහ විකුණන ලද සාමාන්‍ය මූල්‍ය වත්කම් වෙළෙඳ දිනයේදී හෝ ගණුදෙනු සමතයකට පත්කල දිනයේදී

හඳුනාගත යුතුය. සමතයට පත්කරන දින ගිණුම් කරන ක්‍රමය භාවිතාකරන විට, මිලදී ගැනීම් සඳහා සමහර වෙළෙඳාම සමතයකට පත්කරන දින අතර ඇති වූ සමහර අගයේ වෙනස්කම් මිලදී ගැනීම් සඳහා හඳුනාගනු ලැබේ.

මූල්‍ය වත්කම් පහත සඳහන් ආකාරයට වර්ගීකරණය කරනු ලබයි: ණය සහ ලැබිය යුතු දෑ ආයතනයක් විසින් ඇතිකරනු ලබන එවා අතර ඒවා වෙළෙඳාම් සඳහා භාවිතා නොකෙරේ. මෙලෙස ඇති කරනු ලද ණය සහ ලැබිය යුතු දෑ කල්පිරෙන තෙක් රඳවාගැනීමේ අදහස ආයතනයක් විසින් විදහා දැක්වීම අවශ්‍ය නොවේ. මෙම වත්කම් ක්‍රමක්ෂ කරන ලද පිරිවැයකින් පෙන්නුම් කෙරේ. ඉන් අදහස් වන්නේ මුල් සපලදායී අනුපාතයකින් ඇති උපචිත පොලියන් සමග වන මුල් මුදලෙහි ප්‍රමාණයයි.

කල්පිරෙන තෙක් රඳවාගත් ආයෝජන: ස්ථාවර කල්පිරුණු ආයෝජන, උදාහරණයක් වශයෙන් ආයතනයක් විසින් අදහස් කරනු ලබන ණය ආරක්ෂණ සහ අනුගමන ලෙස ආපසු ලබාගත හැකි වරණීය කොටස්. මෙම වර්ගීකරණය රඳා පවතින්නේ කළමනාකාරීත්වයේ අදහස් සහ දක්ෂතාමතය. මෙම මූල්‍ය වත්කම්වල ධාරන අගය වනුයේ ක්‍රමක්ෂය පිරිවැයයි.

ලාභ හෝ අලාභ තුළින් සාධාරණ වටිනාකම: මිලවල කෙටිකාලීන උච්ඡාවචනයෙන් ලාභයක් ජනිත කිරීමේ අදහසින් අත්පත් කරගන්නා ලද මූල්‍ය වත්කම්. ඉදිරි රැකුම් සාධන පත්‍ර වශයෙන් භාවිතානොකරන විටක ව්‍යුත්පන්න වත්කම් සැමවිටම වෙළෙඳාම් සඳහා රඳවාගනු ලබන වත්කම් වශයෙන් සැලකේ. මේ යටතේ උපකාණ්ඩයක් ඇති අතර එය මූලික වශයෙන් මූල්‍ය සාධන පත්‍රිකා සාධාරණ වටිනාකමින් සඳහන් කිරීමට ඉඩ සලසයි. විවැනි තත්ත්වයක් ඇතිවන්නේ මෙම ක්‍රමවේදය තුළින් අයෝග්‍ය ගිණුම්කරණ ගැලපීමක් ඇතිවන අවස්ථාවකදී හෝ සමාගම වේනිභාසික පිරිවැය මත නොරැදී සාධාරණ වටිනාකම පදනම් කරගෙන සිය මූල්‍ය වත්කම් පාලනය කරන අවස්ථාවකදීය. මේ සියලු මූල්‍ය වත්කම් සටහන් කරනු ලබන්නේ ආදායම් හඳුනාගත් වෙනස්කම් සහිතවය.

උපග්‍රන්ථය ඇ

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අදාල වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (SLFRS) / ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත (LKAS)

විකුණුම් සඳහා ඇති මූල්‍ය වත්කම්: ඉහති කී ලැයිස්තුගත කාණ්ඩවල එකක හැකි සියලු මූල්‍ය වත්කම් වෙනම ස්කන්ධ සංරචකයේ වෙනස සටහන් කරන ලද වෙනස සැලකිල්ලට ගත් සාධාරණ වටිනාකම අනුව මෙකී මූල්‍ය වත්කම් සටහන් කරනු ලබයි. මෙම ගිණුම්කරණ ප්‍රමිත 39 යටතේ විවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකි වාතාවරණයක හෝ සැලකිය යුතු නොවන අගයකින් ආයතනයක් විසින් කල් පිරෙන තෙක් රඳවාගත් ආයෝජනයක් විකුණන විට අනෙක් සියලු කල් පිරෙන තෙක් රඳවා ගත් ආයෝජනයන් ඊලඟ සහ පසුවට වන මූල්‍ය වර්ෂ දෙකක් තුල විකිණීම සඳහා ඇති ආයෝජන වශයෙන් නැවත වර්ගීකරණය කළ යුතුය. සමහර අවස්ථා හැරෙන්නට මූල්‍ය වත්කම් නැවත වර්ගීකරණය කිරීමට නැවත අවසර නොලැබේ.

ප්‍රධාන නිර්වචනය: ඉදිරි රැකුම: ව්‍යුත්පන්නයක් හෝ ව්‍යුත්පන්නයක් නොවන මූල්‍ය සාධන පත්‍රිකාවක් (ඉද්ධ ආයෝජන ඉදිරි රැකුම් සඳහා පමණි) ඉද්ධ ලාභ අලාභ ගිණුමේ සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හිලවී කිරීමක් වශයෙන් සාධාරණ වටිනාකමෙහි හෝ ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහයෙහි වෙනසක් වශයෙන් නම් කෙරේ. ගිණුම්කරණ ප්‍රමිත අංක 39 යටතේ ඉදිරි රැකුම් ගිණුම්කරණය සඳහා අවසර ලැබෙනුයේ සමහර අවස්ථාවලදී පමණි. ඉදිරි රැකුම් සම්බන්ධතාවය පැහැදිලිව නිර්වචනය කර මිණුම් කළ හැකි මුල් අවදියේ ඵලදායීතාවයක් ඇති දිගටම කරගෙන යන පදනමක් සහිත අවස්ථාවලදී පමණක් ඵලෙස අවසර ලැබෙනු ඇත.

ආයතනයක් විසින් සමස්ථ ඉද්ධ ශේෂ පත්‍ර තත්ත්වයේ ඉදිරි රැකුමක් වශයෙන් මිස නිශ්චිත ඉදිරි රැකුම් සාධන පත්‍රයක් සාධාරණ වටිනාකමින් යුතු ඉදිරි රැකුමක් වශයෙන් නම් කරන විට හෝ නිශ්චිත ඉදිරි රැකුම් මුදල් ප්‍රවාහයක් වශයෙන් නම් කරන අවස්ථාවේදී පමණක්, ඉදිරි රැකුම් ගිණුම්කරණයට අවසර ලැබේ.

කෙසේ වෙතත් සමහර අවස්ථාවල දී පාදක කරගත් එක් අයිතමයක කොටසක් නම් කිරීමෙන් ඉදිරි රැකුම් ගිණුම්කරනයේ ආදායම් ප්‍රකාශයේ ඵලය සමස්ථ ඉද්ධ තත්ත්වය සඳහා සාක්ෂාත් කර ගත හැක පුරෝකථනය කරන ලද ගනුදෙනු වල ඉදිරි රැකුම් සඳහා ඉදිරි රැකුම් සාධන පත්‍රවල ලාභය හෝ අලාභය අත්පත් කරගනු ලබන වත්කම් හෝ වගකීම් වල පදනම ගලපනු ලබයි.

LKAS 41 - ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - කෘෂිකාර්මික

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 41 මගින් ජීවවිද්‍යාත්මක වත්කම් සඳහා ගිණුම්කරණ කරනු ලබන්නේ කෙසේද යන්න විස්තර කරනු ලබයි. ජීවවිද්‍යාත්මක වත්කම් යනු කෘෂිකාර්මික නිෂ්පාදනවලට පරිවර්ථනය වන පශු සම්පත් හෝග යනාදී වත්කම් වේ.